



Ceylon Government Gazette

Published by Authority.

No. 5,253—FRIDAY, NOVEMBER 10, 1893.

CONTENTS.

	PAGE		PAGE		PAGE
Minutes by the Governor...	—	Land Sales— <i>contd.</i>		Land Resumption Notices	2798
Proclamations by the Governor	2751	Northern Province	2763	Miscellaneous Notices	2780
Appointments by the Governor	2752	Southern Province	2764	Notices calling for Tenders	2787
Government Notifications	2753	Eastern Province	—	Sales of Unserviceable Articles	2788
Draft Ordinances	2755	North-Western Province	2768	Road Committee Notices 2788 & 297	
Passed Ordinances	—	North-Central Province	—	Municipal Council Notices	—
Notices to Mariners	—	Province of Uva	2774	Local Board Notices	2789
Revenue Notices	2794	Province of Sabaragamuwa	2775	Testamentary Actions	2790
Land Sales:—		Notices under the Forest Ordinance	—	Notices of Insolvency	2792
Western Province	2760	Land Acquisition Notices	2777	Notices of Fiscals' Sales	2792
Central Province	2761			Unofficial Announcements	2799

PROCLAMATIONS BY THE GOVERNOR.

IN the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency Sir ARTHUR ELIBANK HAVELOCK, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

A. E. HAVELOCK.

WHEREAS by section 8 of "The Police Ordinance, 1865," it is enacted that it shall be lawful for the Governor, with the advice and consent of the Executive Council, by Proclamation in the *Government Gazette*, to establish a Police Force in any place other than large towns, though such force be not maintained in the manner prescribed by the said Ordinance, and to declare that certain of the provisions of the said Ordinance shall come into operation at such place, specifying the limits thereof :

And whereas it is expedient to establish a Police Force at Pēliyagoda, in the Western Province, under the provisions of the said 8th section of the said Ordinance, and to declare that certain of the provisions of the said Ordinance shall come into operation therein within the limits hereinafter specified :

Now therefore know Ye that We, the said Governor, with the advice and consent of the Executive Council, do by this Our Proclamation, as from and after the Fifteenth day of November, 1893, establish a Police Force at Pēliyagoda aforesaid, under the provisions of section 8 aforesaid of the said Ordinance, and declare that the following sections of the said Ordinance, save where they or any of them shall have been by any subsequent Ordinance in any wise amended or in part repealed,

shall, from and after the said Fifteenth day of November, 1893, come into operation therein within the limits specified in the schedule hereto, viz., sections 51, 53, 54, 55, 57, 58, 59, 61, 62, 63, 65, 67, 69, 70, 72, 73, 74, 78, 79, 80, 81, 82, 85, 86, 87, 90, 91, 94, 95, and 98.

Given at Colombo, in the said Island of Ceylon, this Seventh day of November, in the year of our Lord One thousand Eight hundred and Ninety-three.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

GOD SAVE THE QUEEN!

SCHEDULE.

Limits of Pēliyagoda.—Alutkūru kōralé South and Siyané kōralé West.

IN the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency Sir ARTHUR ELIBANK HAVELOCK, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

A. E. HAVELOCK.

WHEREAS by section 8 of "The Police Ordinance, 1865," it is enacted that it shall be lawful for the Governor, with the advice and consent of the Executive Council, by Proclamation in the *Government Gazette*, to establish a Police Force in any place other than large towns, though such force be not maintained in the manner prescribed by the said Ordinance, and to declare that certain of the provisions of the said Ordinance shall come into operation at such place, specifying the limits thereof :

And whereas it is expedient to establish a Police Force at Pamankada, in the Western Province, under the provisions of the said 8th section of the said Ordinance, and to declare that certain of the provisions of the said Ordinance shall come into operation therein within the limits hereinafter specified :

Now therefore know Ye that We, the said Governor, with the advice and consent of the Executive Council, do by this Our Proclamation, as from and after the Fifteenth day of November, 1893, establish a Police Force at Pamankada aforesaid, under the provisions of section 8 aforesaid of the said Ordinance, and declare that the following sections of the said Ordinance, save where they or any of them shall have been by any subsequent Ordinance in any wise amended or in part repealed, shall, from and after the said Fifteenth day of November, 1893, come into operation therein within the limits specified in the schedule hereto, viz., sections 51, 53, 54, 55, 57, 58, 59, 61, 62, 63, 65, 67, 69, 70, 72, 73, 74, 78, 79, 80, 81, 82, 85, 86, 87, 90, 91, 94, 95, and 98.

Given at Colombo, in the said Island of Ceylon, this Seventh day of November, in the year of our Lord One thousand Eight hundred and Ninety-three.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

GOD SAVE THE QUEEN!

SCHEDULE.

Limits of Pamankada.—The rest of Salpiti kōralé not already included in the limits of Kolonnāwa police division, as stated in the Proclamation of the 25th January, 1893.

APPOINTMENTS, &c., BY THE GOVERNOR.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to recognize Mr. ELMER LAKE MOREY as Vice and Deputy-Consul in Ceylon for the United States of America.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, November 3, 1893.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments :—

VISENTIPILLAI VRASPILLAI to be an Inquirer into Sudden Deaths for the Judicial District of Mannár.

COOMARAVELU VETTIVELU to be an Inquirer into Sudden Deaths for the Judicial District of Mannár.

BASTIAN PHILIP PULLE, of Negombo, to be an Inquirer into Sudden Deaths for the Judicial District of Negombo, *vice* DON JOSEPH GOONEWARDANA, resigned.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, November 7, 1893.

GOVERNMENT NOTIFICATIONS.

IT is hereby notified that His Excellency the Governor has been pleased to sanction the following amended Rates of Royalty to be charged on Timber and other Forest Produce in the Province of Uva, with effect from the 1st January, 1894. The Gazette notice dated July 12, 1893, is hereby cancelled.

By His Excellency's command,

Colonial Secretary's Office,
Colombo, November 4, 1893.

E. NOEL WALKER,
Colonial Secretary.

Scale of Rates for Timber and other Forest Produce.

Description of Timber and other Forest Produce.	TIMBER IN THE LOG.							SAWN TIMBER.						
	Cut on Permit in Crown Forest.	Supplied from Badulla Depôt.			Supplied from Haputalé Depôt.			Supplied from Badulla Depôt.			Supplied from Haputalé Depôt.			
		First Class.	Second Class.	Third Class.	First Class.	Second Class.	Third Class.	First Class.	Second Class.	Third Class.	First Class.	Second Class.	Third Class.	
<i>Timber.</i>	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	
Halmilla ...	* 1 0	2 35	1 72	1 15	1 80	1 35	0 95	{	03 0	2 20	1 43	2 47	1 80	1 20
Nedun ...									47 50	37 50	27 50	37 50	27 50	21 25
Satinwood ...														
Milla ...	* 0 75	1 63	1 24	0 91	1 32	1 3	0 79	{	02 9	1 56	1 11	1 75	1 32	0 96
Ná ...									31 50	25 50	19 50	25 50	19 50	15 25
Palu ...														
Jak ...	* 0 50	1 27	1 0	0 79	1 8	0 87	0 71	{	01 61	1 24	0 95	1 39	1 8	0 84
Kumbuk ...									23 50	19 50	15 50	19 50	15 50	12 25
Mi ...									28 50	24 50	20 50	24 50	20 50	17 25
Ranai ...	* 0 30	1 9	0 88	0 73	0 96	0 79	0 67	{	01 37	1 8	0 87	1 21	0 96	0 78
Sapu ...									19 50	16 50	13 50	16 50	13 50	10 75
Suriyamara ...									24 50	21 50	18 50	21 50	18 50	15 75
Dawata ...	* 0 20	1 0	0 82	0 70	0 90	0 75	0 65	{	01 25	1 0	0 83	1 12	0 90	0 75
Del ...									17 50	15 0	12 50	15 0	12 50	10 0
Domba ...									22 50	20 0	17 50	20 0	17 50	15 0
Dun ...	* 0 20	1 0	0 82	0 70	0 90	0 75	0 65	{	01 25	1 0	0 83	1 12	0 90	0 75
Hedawaka ...									17 50	15 0	12 50	15 0	12 50	10 0
Hulanik ...									22 50	20 0	17 50	20 0	17 50	15 0
Ketakela ...	* 0 30	1 9	0 88	0 73	0 96	0 79	0 67	{	01 37	1 8	0 87	1 21	0 96	0 78
Kina ...									19 50	16 50	13 50	16 50	13 50	10 75
Liyán ...									24 50	21 50	18 50	21 50	18 50	15 75
Mihiriya ...	* 0 20	1 0	0 82	0 70	0 90	0 75	0 65	{	01 25	1 0	0 83	1 12	0 90	0 75
Munamal ...									17 50	15 0	12 50	15 0	12 50	10 0
Pihimbiya ...									22 50	20 0	17 50	20 0	17 50	15 0
Ubberiya ...	* 0 20	1 0	0 82	0 70	0 90	0 75	0 65	{	01 25	1 0	0 83	1 12	0 90	0 75
Walburuta ...									17 50	15 0	12 50	15 0	12 50	10 0
All other kinds ...									22 50	20 0	17 50	20 0	17 50	15 0
Firewood ...	\$0 75	2 0	1 75	1 50	1 75	1 50	1 25							
Shingles ...	—	—	—	—	20 0	17 50	15 0							
Round poles:														
9' x 18" girth...	¶15 0													
12' x 12" do. ...	¶12 50													
15' x 9" do. ...	¶10 0													
Warichies	¶5 0													
<i>Other Forest Produce.</i>														
Charcoal ...	0 30													
Canes ...	5 0													
Rattans ...	2 50													
Bamboo creepers ...	1 0													
Mana and illuk grass	2 0													
Rambuk ...	1 0													
Stone, gravel, & clay	0 25													
Bricks and tiles from Crown land ...	0 50													

* Per cubic foot.
 † Per hundred superficial feet.
 ‡ Per thousand lineal feet.
 § Per cubic yard.
 ¶ Per thousand.
 ¶ Per hundred.

The following sizes of sawn timber will be kept in stock at the Depôts:—

15 } 12 } 9 }	× 7 × 5	8 } 8 } 8 }	× 8 × 8	18 } 16 } 14 }	× 6 × 3	15 } 12 } 9 }	× 4 × 2	15 } 12 } 9 }	× 12 × 1½	15 } 12 } 9 }	× 8 × 1	15 } 12 } 9 }	× 2 × 2
15 } 12 } 9 }	× 6 × 5	15 } 12 } 9 }	× 6 × 4	12 } 9 } 6 }	× 4 × 3	15 } 12 } 9 }	× 12 × 2	15 } 12 } 9 }	× 10 × 1½	15 } 12 } 9 }	× 8 × ½	15 } 12 } 9 }	× 2 × 1
15 } 12 } 9 }	× 5 × 5	15 } 12 } 9 }	× 5 × 4	12 } 9 } 6 }	× 3 × 3	15 } 12 } 9 }	× 10 × 2	15 } 12 } 9 }	× 12 × 1	12 } 9 }	× 6 × ½	15 } 12 } 9 }	× 2 × ½

Special rates will be charged for ebony, calamander, teak, margosa, and suriya, also for sawn balks of timber for all timber in the log exceeding 25 feet in length, and for all sawn timber any side of which exceeds 12 inches delivered at any depôt.

All sawn timber over 2 inches in thickness will be charged for at rates per cubic foot.

All sawn timber (except reepers) 2 inches and under in thickness will be charged for at rates per hundred superficial feet.

All reepers will be charged for at rates per thousand lineal feet.

In calculating superficial contents the whole thickness will be taken.

Round poles and wariechieis will not be kept in stock at the depôts.

Persons splitting shingles in Crown forest on permit must pay royalty on the whole of the trunk of any tree felled.

Persons burning charcoal in Crown forest on permit must pay at firewood rates for all the wood cut.

Charcoal will be issued from depôts only in quantities of five, ten, fifteen, &c., cut bushels.

Permits to cut mâna and illuk grass on Crown land for a period of six months will be issued to managers of estates on payment of Rs. 2.50 as royalty.

The full royalty due, or if it cannot be accurately calculated the estimated amount, must be paid before any permit is issued.

IN compliance with the provisions of "The Trade Marks Ordinances, 1888 and 1890," and the regulations made on March 28, 1889, notice is hereby given that Messrs. Andrew Usher & Co., of West Nicolson street, Edinburgh, Scotland, Distillers, have applied for the registration of the following Trade Mark for Whisky, in Class 43 in the Classification of Goods in the above-mentioned regulations:—

O.V.G.

Colonial Secretary's Office,
Colombo, November 2, 1893.

E. NOEL WALKER,
Colonial Secretary.

FOR SALE.—Dr. Edward Müller's work on the Ancient Inscriptions of Ceylon, with plates.
Price,—Rs. 10 per copy.

Application should be made to the Government Record Keeper, Colonial Secretary's Office, Colombo.

Colonial Secretary's Office,
Colombo, October 11, 1893.

E. NOEL WALKER,
Colonial Secretary.

Return of Cooly Immigrants at the Ports of Colombo and Mannar during the under-mentioned Periods.

Colombo.	[Week ended November 8]	Arrivals.	Departures.
Men	...	393	340
Women	...	80	128
Children	...	50	64
Infants	...	30	22
Mannar.	[Week ended November 9]	396	314
Total	...	949	868

E. NOEL WALKER,
Colonial Secretary.

DRAFT ORDINANCES.

MINUTE.

The following Draft of a proposed Ordinance is published for general information :—

An Ordinance to amend "The Municipal Councils Ordinance, 1887."

Preamble.

WHEREAS it is expedient to amend in the particulars hereinafter mentioned the Ordinance No. 7 of 1887, hereinafter referred to as the principal Ordinance, and to establish sanitary regulations in respect of the production and distribution of milk within Municipalities: Be it therefore enacted by the Governor of Ceylon, by and with the advice and consent of the Legislative Council thereof, as follows :—

Short title.

1 This Ordinance may be cited as "The Municipal Councils Amendment Ordinance, 1892," and this Ordinance and the principal Ordinance and "The Municipal Councils Amendment Ordinance, 1890," shall be read as one, and may be cited collectively as "The Municipal Councils Ordinances, 1887, 1890, and 1892."

CHAPTER I.

AMENDMENT OF "THE MUNICIPAL COUNCILS ORDINANCE, 1887."

Repealing clause.

2 Section 13 of "The Municipal Councils Amendment Ordinance, 1890," shall be and the same is hereby repealed.

Section 47, as to appointment of chairman.

3 In the proviso to section 47 of the principal Ordinance the words "shall be an officer in the Civil Service of the Ceylon Government who" shall be omitted.

Amendment of section 55, as to jurisdiction of municipal magistrate.

4 In section 55 of the principal Ordinance, for the words "and 14 of 1878" shall be substituted the words "14 of 1878, 17 of 1880, and 12 of 1891, and any offence committed within the municipality in breach of section 257, 258, or 259 of the Ceylon Penal Code."

Section 164, as to sales and leases of lands or buildings.

5 For section 164 of the principal Ordinance the following section shall be substituted, namely :—

"(1) The municipal council, with the sanction of the Governor in Executive Council, may sell or lease any lands or buildings vested in them or acquired by them, either in block or in parcels as they may find most convenient and advantageous; and the proceeds of such sale and the rents arising from such lease shall be paid to the credit of the municipal funds.

Ordinance No. 7 of 1840 not to affect sales or leases to or by the municipal council.

"(2) None of the provisions in the Ordinance No. 7 of 1840 shall be taken as applying to sales, leases, or other conveyances of land or other immovable property from or to the municipal council."

Municipal magistrate may order the removal of obstruction, &c.

6 After section 183 of the principal Ordinance the following section shall be inserted, and numbered 183 a, namely :—

"It shall be lawful for the municipal magistrate in any proceedings under sections 175 and 183 of the principal Ordinance, to make an order requiring the person who has caused any obstruction, encroachment, or projection to remove, within a time to be fixed by the order, such obstruction, encroachment, or projection; and if the person against whom such order is made shall neglect to perform the act directed thereby, within the period specified in the order, he shall be liable to a penalty of twenty rupees for each day after the date fixed by the order for the performing of the act thereby directed, until the same is carried out. Such magistrate shall from time to time issue a warrant directing the amount due in respect of any such penalty to be levied in the manner by law provided for levying fines imposed by a magistrate in the police court."

Municipal magistrate may order alteration or demolition of houses built without notice or contrary to Ordinance No. 7 of 1887.

Chairman, with consent of standing committee, may provide houses of isolation.

Duties of municipal council to keep a register of all dairymen and milk vendors.

Powers of chairman of the municipal council to enter dairy premises or milk stores.

7 After section 201 of the principal Ordinance the following section shall be inserted, and numbered 201 *a*, namely :—

“Whenever a municipal magistrate considers, on receiving a report from the chairman, and on taking such evidence (if any) as he thinks fit, that any building begun or made without sending such notice and plan as is required by section 198 of the principal Ordinance, or at any levels different from those fixed by the chairman under section 199 of the principal Ordinance, or in any other respect contrary to the provisions of that Ordinance, such magistrate may make an order requiring the owner to alter or demolish such building within a time to be fixed in the order; and if the person against whom such order is made shall neglect to perform the act directed, thereby within the period specified in the order, he shall be liable to a penalty of twenty rupees for each day after the day fixed by the order for the performing of the act thereby directed, until the same is carried out. Such magistrate shall from time to time issue a warrant directing the amount due in respect of any such penalty to be levied in the manner by law provided for levying fines imposed by a magistrate in the police court.”

8 After section 250 of the principal Ordinance the following section shall be inserted, and numbered 250 *a*, namely :—

“It shall be lawful for the chairman, with the consent of the standing committee, to provide houses of isolation for the reception of persons suffering from any dangerous infectious disease, and to charge and levy fees for the use and occupation of such houses, and to make by-laws for the regulation of such houses, and for imposing, collecting, and recovering such fees.”

CHAPTER II.

SUPERVISION AND REGULATION OF DAIRIES.

9 It shall be the duty of the municipal council—

- (i.) To keep a register of the names and addresses of all dairymen and milk vendors selling or supplying milk to any person or persons resident within the municipality, and of all dairy premises and milk stores used from time to time by each of them for the production, deposit, or distribution of such milk.
- (ii.) To strike off such register the names and addresses of all persons who shall have ceased, or become disqualified as hereinafter provided, to carry on the business of dairymen or milk vendors.
- (iii.) To keep such register open at all reasonable times for inspection by the principal civil medical officer or any one of his officers, and to furnish any extracts from the same that he may require.
- (iv.) To cause to be inspected all such dairy premises and milk stores and the cattle, appliances, and utensils therein used for the production or distribution of milk, at the time prescribed in any regulations for the time being in force under this Ordinance, and to enter the date and result of every such inspection in the register.
- (v.) To furnish in the month of January of each year to the principal civil medical officer a report of the council's proceedings under this chapter in respect of the supervision and regulation of dairies during the preceding twelve months, in such form as may be prescribed by any regulation for the time being in force under this chapter.

10 The chairman of the municipal council shall have the following powers in addition to any other powers in this Ordinance conferred, viz. :—

- (i.) To enter or authorise the entry at all reasonable times into or upon any dairy premises or milk store, for the purpose of making any inspection

by this chapter authorised; to take away samples of the milk there found, and of the water of any well or other source of water supply therein or thereon, for the purpose of examination or analysis only.

- (ii.) To require any dairyman or milk vendor, by notice in writing, to cleanse and maintain in a sanitary condition his dairy premises or milk store and any utensils therein used as aforesaid.
- (iii.) To require any dairyman or milk vendor, by notice in writing, to close any well or other source of water supplied in or on his dairy premises or milk store, or used in connection therewith, which is so polluted or unwholesome as to be unfit for human consumption, and to wholly discontinue the use of the water thereof for any purpose whatsoever, for such period as the chairman shall direct, or to fill up the said well or source of water supply and keep the same so filled up.
- (iv.) To refuse or cancel the registration of any dairyman or milk vendor in respect of any dairy premises or milk store which is in an unsanitary condition, or in which the provisions for lighting, ventilation, drainage, lavatory, and privy accommodation or water supply are not such as are necessary for health, or for the cleanliness of the appliances and utensils used therein, or for the protection of any milk therein against infection or contamination.

For the purposes of this section the term "the chairman of the municipal council" shall include the sanitary officer of the municipality.

Dairyman and others to apply for registration.

11 Every dairyman and milk vendor engaged in the sale or supply of milk to any person or persons in any municipality at the time of this Ordinance coming into force, shall within three months of such time, and every dairyman and milk vendor thereafter commencing to engage in such sale or supply, shall, before so commencing, apply to the municipal council to cause to be entered on the register for that municipality his name and place of residence, and the locality of every dairy premises and milk store used or to be used by him, and thenceforward from time to time any change of such residence, or discontinuance by him to use any former, or commencement by him to use any other, dairy premises or milk store, and immediately upon such registration, and whilst the same continues in force, shall in some conspicuous place affix to and maintain upon every dairy premises or milk store in respect of which he is so registered, and to and upon every cart or other vehicle used by him for the distribution of milk in legible letters his name and the words "Registered Dairyman" or "Registered Milk Vendor," as the case may be.

Unregistered persons forbidden to sell or supply milk.

12 It shall not be lawful for any person to sell or supply milk to any person or persons in any municipality if his name and place of residence, and every dairy premises and milk store used for the purpose of the production, deposit, or distribution of any such milk are not entered upon the register for that municipality: Provided that persons engaged in the sale or supply of milk in any municipality, at the time of this Ordinance coming into force, shall not be affected by the provisions of this section until after the lapse of three months from such time.

Infectious disease in dairy premises, &c., to be reported immediately.

13 On the appearance of any case of infectious disease in man or beast in any dairy premises or milk store, the householder or occupier, or if there be no such householder or occupier, the owner of such premises or store, and also the medical practitioner attending the case, shall immediately report, in writing, such case to the municipal council.

Dairyman to supply names and addresses of customers.

14 Whenever it shall appear to the chairman of the municipal council, or be certified to such chairman by any legally qualified medical practitioners, that the spread of infectious disease is in their opinion attributable to the milk supplied by any dairyman or milk vendor, the chairman may require such dairyman or milk vendor to furnish forthwith, upon demand, a full and complete list of the names and addresses of all his customers, and to give such assistance to discover the residence of all or any of them as the chairman making the inquiry may deem necessary; and every such dairyman or milk vendor shall, for the purposes of such inquiry only, be deemed to be within the municipality of the chairman making the inquiry, whether he is actually resident within the municipality or outside its limits.

Persons suffering from infectious diseases or having been recently exposed to infection not to take part in dairy operations.

15 No person following the trade of a dairy farmer, cow-keeper, dairyman, or purveyor of milk, or being the occupier of a milk store or milk shop, shall knowingly allow any person suffering from any infectious disease, or having recently been exposed to infection from a person so suffering, to milk cows or to handle vessels used for containing milk, or in any way to take part or to assist in the conduct of the trade or business of the dairy farmer, cow-keeper, dairyman, or purveyor of milk or occupier of any milk store or milkshop, as far as regards the production, distribution, or storage of milk, until he shall have shown to the satisfaction of the chairman of the municipal council that all danger of communication of infection to the milk, or of its contamination, has ceased.

Sale or supply of unwholesome milk forbidden.

16 It shall not be lawful for any person selling or supplying milk to any person or persons resident in any municipality to store, keep, or deposit any milk in any room used for sleeping or dwelling in, or in any other place or way calculated to render such milk unwholesome or injurious to health, or to sell or supply any milk which shall have been produced from any diseased animal, or which shall have been in any place or way exposed to infection from any person suffering from any infectious disease, or which shall have been upon or in any dairy premises or milk store from which the sale of milk has been directed to be discontinued on account of infectious disease as provided in section 10 of this Ordinance.

Penalties, &c.

17 Every person who shall wilfully disobey, or act in violation of, any of the provisions contained in either of the last six preceding sections, or shall resist or wilfully obstruct any person in the lawful exercise of any of the powers conferred under section 10 of this Ordinance, or shall without lawful excuse neglect or disobey any requirement made under the provisions of section 10 hereof, or shall neglect or refuse to obey any order or direction of the chairman of the municipal council or the sanitary officer of the municipality made under the said section within the time limited in that behalf by such order or direction, shall for every such offence be liable to a penalty not exceeding two hundred rupees.

Governor to declare what are infectious diseases.

18 The Governor, with the advice of the Executive Council, on the recommendation of the principal civil medical officer, shall, as soon as practicable, after the passing of this Ordinance, declare what are infectious diseases for the purposes of this Ordinance, and may thereafter from time to time add to, alter, or amend such declaration as may seem necessary or advisable. And the Colonial Secretary shall forthwith furnish a copy of each such declaration, and of each such addition, alteration, or amendment to the municipal council.

Summary jurisdiction and appeal.

19 All information for offences against this chapter may be heard and determined, and all penalties under section 17 may be imposed by the municipal magistrate in a summary way on the complaint of any officer of the municipal council, provided that where the chairman is the municipal magistrate, the police magistrate, but not such municipal magistrate, shall have jurisdiction to adjudicate upon the hearing of such complaint. Provided always that any person aggrieved by any adjudication of such

municipal, or police, magistrate may appeal therefrom to the Supreme Court. And such appeal shall be governed by the provisions regulating appeals contained in "The Criminal Procedure Code, 1883." Provided further that in all cases under the last preceding sections the fine shall be paid to the municipality wherein the offence is committed.

The Governor to have certain powers in all municipalities.

20 The Governor, with the advice of the Executive Council, shall have power to require the municipal council to proceed with the execution of any power conferred, or the performance of any duty imposed, by the last preceding sections, within the said municipality, and within the time limited by the Governor, with the like advice in that behalf, and in case such requirement shall, without lawful excuse, be neglected or disobeyed, it shall be lawful for the Government to execute the said power or perform the said duty, and to recover in an action in any court of competent jurisdiction as a debt due to Her Majesty the expenses thereby incurred, together with the cost of such action against the municipal council so neglecting or disobeying.

Power to issue regulations.

21 It shall be lawful for the Governor, with the advice of the Executive Council, upon the recommendation of the principal civil medical officer, to issue, from time to time, regulations subject to the provisions of this chapter, for the purpose of carrying the same into effect.

Interpretation.

22 The following expressions in inverted commas, when occurring in this chapter or any regulations thereunder, shall, for the purposes thereof, bear the meanings hereinafter respectively assigned to them, unless inconsistent with the context, viz. :—

"Dairy premises."—Any building, shed, land, or place used for the stalling, grazing, feeding, or milking of cattle for the purpose of producing milk to be sold or supplied, or any building or place used for the purpose of depositing or storing milk when so produced.

"Milk store."—Any building, shed, or stall used for the purpose of depositing, storing, or exposing milk for the purpose of selling or disposing thereof.

"Dairyman."—The occupier of any dairy premises as hereinbefore defined, or any person engaged in the production of milk for sale, or supply for profit, to other persons.

"Milk vendor."—The occupier of any milk store as hereinbefore defined, or any person engaged in the storage or distribution of milk for sale or supply to other persons.

"Register."—The register of dairymen and milk vendors, of dairy premises and milk stores kept under the authority of this chapter.

Provisions of chapter II. to extend to dairy premises situated outside municipal limits.

23 The provisions of this chapter shall apply to dairymen, milk vendors, dairy farmers, cow-keepers, and purveyors of milk, whether resident within or without the limits of the municipality, who may sell or supply milk to any person or persons resident within the municipality, and to dairy premises, milk stores, and milk shops, whether situated within or without the limits of the municipality, from which milk is sold or supplied to any person or persons resident within the limits of the municipality, and to the occupiers of such premises, stores, or shops.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, October 30, 1893.

MINUTE.

The following Draft of a proposed Ordinance is published for general information:—

An Ordinance to amend "The Village Communities Ordinance, 1889."

Preamble.

WHEREAS it is expedient to alter and amend in certain particulars "The Village Communities Ordinance, 1889," hereinafter called the principal Ordinance: Be it therefore enacted by the Governor of Ceylon, by and with the advice and consent of the Legislative Council thereof, as follows:—

Governor may exempt any division or part thereof from the operation of this Ordinance.

1 After section 4 of the principal Ordinance the following section shall be added, and numbered 4 (a), namely:—

"It shall be lawful for the Governor, with the advice of the Executive Council, by Proclamation from time to time to be issued by him for that purpose, to exempt from the operation of this Ordinance any chief headman's division or part thereof which shall have been brought within the operation of this Ordinance under section 4. On such Proclamation being issued, the said division or part thereof shall cease to be liable to the provisions of this Ordinance."

To be read as one with Ordinance No. 24 of 1889.

2 This Ordinance may be cited as "The Village Communities Amendment Ordinance, 1893," and shall be read as one with the principal Ordinance.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, November 7, 1893.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,378, w. p.

Colonial Secretary's Office.

Colombo, November 1, 1893.

AT noon on Monday, December 11, 1893, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.
5837	Migahadeniya	Yatawatura	6	2	23
J 693	Preliminary plan 10,257. Situation—Ragampattu of Alutkuru korale.				
	Kongahawatta	Meddagoda	1	1	35
7625	Do.	do.	4	2	8
7626	Do.	do.	0	1	22
	Preliminary plan 4,020. Situation—Ambatalenpahala.				
F 5	Ambagaha or Madatiyagahawatta	Kotuwila	0	3	37
H 5	Piscalwatta	do.	4	0	36
O 10	Bogahawatta	do.	1	3	17
	Preliminary plan 9,691. Situation—Medapattu of Hewagam korale.				
9346	—	Hanwella	0	0	11'65
	Preliminary plan 1,917. Situation—Munwattebagepattu of Rayigam korale.				
C 545 }	Battahena	Morontuduwa	3	0	39
D 545 }					
	Preliminary plan 8,293. Situation—Pallepattu of Hewagam korale.				
5852	Pannikiyahena	Panagoda	19	1	37
5856	Do.	do.	6	3	9
5857	Do.	do.	3	1	13

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,378, W. P.

වර්ෂ 1893 ක්වූ තොවැම්බර් මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවිගారి ප්‍රධානියාගේ කන්දකරුවන්ගේ දින.

බණ්ඩාර දිසාබේ ආණ්ඩුවේ වංසාධිපති ඒජන්ත උත්තරාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1893 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි දිනවූ සඳු දවසට කොළඹ කවිච්චියේදී වෙන්දේසිකර විකුණනට නොගොස් බේරුන්කර දෙනට යෙදෙනවා ඇත.

සිතියම 3,276. සේවාගම්කෝරලේ පත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	මහත.
		අ. රු. ප.	
5837	මහගදෙණිය	කටවතුර	6 2 23
සිතියම 10,257. අළුත්කරුවන්ගේ රාගම් පත්තුවේ.			
J 693	කෝන්තනවත්ත	මැද්දේගොඩ	1 1 35
7625	එම	එම	4 2 8
7626	එම	එම	0 1 22
සිතියම 4,020. අඹතලේපහල.			
F 5	අඹගහ නොගොස් මදවියගහ වත්ත	කොඩුච්චල	0 3 37
H 5	පිස්කල්වත්ත	එම	4 0 36
O 10	බෝගහවත්ත	එම	1 3 17
සිතියම 9,691. සේවාගම්කෝරලේ මැදපත්තුවේ.			
9346	—	කන්වැල්ල	0 0 11.65
සිතියම 1,917. රයිගම්කෝරලේ මුත්තේවත්තේවගාගේ පත්තුවේ.			
C 545 } D 545 }	බටහේන	මොරොන්තුවුව	3 0 39
සිතියම 8,293. සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.			
5852	පනික්කියා හේන	පනාගොඩ	19 1 37
5856	එම	එම	6 3 9
6857	එම	එම	3 1 13

අත්කරයක් මිලකර නිබේන්වේ රුපිපල් 10ය බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා වංසාධිපති සර්වේසර් ජනරාල් උත්තරාගේගෙන්ද විකිණීමේ කොන්දේසියගැන වංසාධිපති බණ්ඩාර පලාගේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාගේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුරාගන්වනගේගේ ආඥාලෙස,
ඊ. කොච්චල වාකර,
මහසෙනෙවිගාරිස් වමක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,384, c. p.

Colonial Secretary's Office,
Colombo, October 31, 1893.

ON Wednesday, January 31, 1894, at 12 o'clock noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his Office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Nineteen allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,480.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
11969	Rasingolla	H. P. Jayasuriya	Boutique	0	0	1.87
11973	Do.	Abeygunawardana Appuhami	Portion of boutique	0	0	1.37
11976	Do.	Gamage Don Appu	do.	0	0	1.26
11979	Do.	A. Sinnappuhami	do.	0	0	1
11981	Do.	Crown	Open ground and scrub	0	0	12.66
11982	Do.	H. P. Jayasuriya	Portion of boutique	0	0	2
11983	Do.	do.	do.	0	0	0.81
11986	Do.	Crown	Open ground	0	0	2
11987	Do.	Sophia Hamine	Portion of boutique	0	0	2
11988	Do.	do.	do.	0	0	2.26
11989	Do.	do.	Compound	0	0	1.37
11990	Do.	J. R. Gunawardana	Part of boutique	0	0	0.87

Upset price,—Rs. 100 per acre.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
11970	Rasingolla	H. P. Jayasuriya	Compound and scrub at back	0	0	3.25
11971	Do.	Crown	Scrub	0	0	3.25
11974	Do.	Abeygunawardana Appuhami	do.	0	0	8.25
11977	Do.	Gamage Don Appu	do.	0	0	6
11980	Do.	A. Sinnappuhami	do.	0	0	9.37
11984	Do.	H. P. Jayasuriya	do.	0	0	4.87
11985	Do.	do.	do.	0	0	10.75

Upset price,—Rs. 50 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,384, C. P.

වම් 1893 ක්වූ බක්කෝමඩු මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවුයාර්ස් උත්තාන්සේගේ කන්කෝරුවේදිය.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපජ්ජන්තරත්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1894 ක්වූ ජනවාරි මස 31 වෙනි දින වූ බදාදා නුවරඑළියේ කම් මේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළිය පලාතේ වලපනේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 19.

සිතියම 4,480. අයිතියම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අකුම.	මහත.		
				අ.	රු.	ප.
11969	රාසිත්තොල්ල	එච්. පී. ජයසූරිය	කඩේ	0	0	1.87
11973	එම	අබේගුණවර්ධන අප්පුහාමි	කඩෙන් කොටසක්	0	0	1.37
11976	එම	ගමගේ දෙත් අප්පු	එම	0	0	1.25
11979	එම	ඒ. සිසිසුදාස අප්පුහාමි	එම	0	0	1
11981	එම	ආණ්ඩුව	ලොකුගස්නැති පැලෑටිවැඩෙන ඉඩම	0	0	12.56
11982	එම	එච්. පී. ජයසූරිය	කඩෙන් කොටසක්	0	0	2
11983	එම	එම	එම	0	0	0.81
11986	එම	ආණ්ඩුව	ගස්නැති ඉඩමක්	0	0	2
11987	එම	සොපියගාමිනේ	කඩෙන් කොටසක්	0	0	2
11988	එම	එම	එම	0	0	2.25
11989	එම	එම	මිදුල	0	0	1.37
11990	එම	ජේ. ආර්. ගුණවර්ධන	කඩෙන් කොටසක්	0	0	0.87
නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 100.						
11970	එම	එච්. පී. ජයසූරිය	මිදුල සහ පැලෑටිවලින් ගැව සිගන් ඉඩම	0	0	3.25
11971	එම	ආණ්ඩුව	පැලෑටිවලින් ගැවසිගන් ඉඩම	0	0	3.25
11974	එම	අබේගුණවර්ධන අප්පුහාමි	එම	0	0	8.25
11977	එම	ගමගේ දෙත් අප්පු	එම	0	0	6
11980	එම	ඒ. සිසිසුදාස අප්පුහාමි	එම	0	0	9.37
11984	එම	එච්. පී. ජයසූරිය	එම	0	0	4.87
11985	එම	එම	එම	0	0	10.75

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 50.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංශාධිපති සර්වේශ්වර්ජනරාජ් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන් දේසිය ගැණ කාරණා මධ්‍යම දිසාවේ නුවරඑළියේ ඒජන්තරත්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,

ජ. තොළල් වාකර,
මහසෙනෙවුයාර්ස් වමන.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 256, N. P.

Colonial Secretary's Office,
Colombo, October 30, 1893.

ON Wednesday, December 6, 1893, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his Office in the Jaffna Kachcheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Valigamam west division of the Jaffna District of the Northern Province.
Preliminary plan 1,406.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
P 123	Tolpuram	In dispute between Sivakamau, widow of Wayravy, Koos Muhamado, and Kiritner Matker, and others	Scrub and waste	6 3 32

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 256, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபிசில்,
கொழும்பு, 1893 ம ஆகஸ்ட் மீ 30 ந்தேதி.

1893 ம் வருடமார்ச்சுமீ 6 ந்தேதி புதன்கிழமை பகல், 12 மணிக்கு தன ஆபிசில் வடமாகாணத்தது கவறணமேந்து ஏசுனறவாள்ளால இதனடியிற் சொல்லப்படுகிற முடிசுகுரிய காணித்தூண்டை, அரசாட்சியா ரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

ஒரு காணித்தூண்டு, வடமாகாணத்தது யாழ்ப்பாண மிஸ்திற்குகின் வலிகாமம் மேற்கூப்புகூடியிருக்கின்றன.

பினான இலக்கம் 1,406.

இல.	குறிச்சி.	உருத்தாளி.	விவரம்.	விசாலம். அ. ரு. ப.
P 123	தொலபுரம்	சுவாவிக்கம்பெ சுவகாம ஹுக்கும் கூஸமுக்கம்மதுக் சும் கிருடணாமாறகருக்கு மிடையில் பிசுகிலிருக்குது	பறுகும் தரிசும்	6 3 32

ஏக்கொன்றுக்கு பாணிப்பு விலை ரூபா 10.

இக்காணியைப்பற்றிய மேலதனமான விவரங்களை சங்கையேபாந்த சோவேயர் ஜெனறல் துரை அவர்களிடத்திலும் விற்பனவீன கொந்தீசைபற்றி யாழ்ப்பாணம் சுவறணமேந்து ஏசுனறத்தூரை யவர்களிடத்திலும் கேட்டறியலாம்.

அதிஉததம் தேசாதிபதியவர்களினது கட்டலையின்படி,

ஈ. நோவெல் உவாகர்,
மங்கல்கிதா இசயர்.

No. 257, N. P.

Colonial Secretary's Office,
Colombo, October 31, 1893.

ON Wednesday, December 13, 1893, at 1 o'clock P.M., the Government Agent for the Northern Province will put up to auction, at his Office in the Jaffna Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Mantotte division of the Mannar District of the Northern Province.
Preliminary plan 408.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1405	Chettukkulam	Kottakadu	The Crown	Jungle	35 0 18
1406	Do.	do.	do.	do.	8 3 15

Upset price,—Rs. 10 per acre.

The above two lots, which form the site of the ruins of the ancient Hindu temple called "Tirukkettichuram," will be sold together as one lot.

The land will be sold on the understanding that the purchaser shall inform Government immediately of the discovery at any time of the ruins of any ancient building, of any inscribed stones, of any images, idols, coins, pottery, jewellery, precious stones, &c., which shall be considered the property of the Crown and placed at the disposal of Government.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 257, N. P.

கொலோனியல் சர்க்குந்தார் ஆபீசில்,
கொழும்பு, 1893 ம் ஆண்டு ஜப்பசியன் 31 ந் உ.

1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 13 ந் தேதி புதன்கிழமை மாலை 1 மணிக்கு யாழ்ப்பாணம் கச்சேரியில் தன் ஆபீசில் வடமாகாணத்து கவற்றமேந்து ஏசுந்றவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

இரண்டு காணித்துண்டுகள், வடமாகாணத்து மன்னார் டிஸ்திரிக்டின் மாந்தைப்பகுதியி லிருக்கின்றது.

பிளான் இலக்கம் 408.

இல.	குறிச்சி.	காணிப்பெயர்.	உருத்தாளி.	விவரம்.	விசாலம்
1405	சேற்றுக்குளம்	கோட்டக்காடு	முடி	காடு	அ. தா. ப. 35 0 18
1406	ஹே	ஹே	ஹே	ஹே	8 3 15

பாணிப்புவிடை ஏக்கரொன்றுக்கு ரூபா 10.

திருக்கேதீச்சுரம் என்னும் பழைய இந்துக்கோயிலுந்றிருக்கும் இடமாகிய மேற்சொல்லிய இரண்டுதுண்டுக் காணிகளும் ஒன்றாக விற்கப்படும்.

இக்காணியை வாங்குகிறவர் எக்காலத்திலாவது இதில் கண்டுபிடிக்கப்படும் யாதேனும் பழமகட்டிடம் யாதேனும் சுருவங்கள், விக்கிரகங்கள், எழுத்துள்ள கற்கள், மடபாண்டங்கள், நாணயங்கள், நகை, இரத்தங்கள் முதலானவைகளை கண்டெடுத்தாலும் உடனே கவற்றமேந்தாருக்கறிவிக்க வேண்டும். மேற்சொல்லியவைகளெல் லாம் முடிக்குரிய பொருள்களென்று கவனிக்கப்படும். அவைகளை கவற்றமேந்தார் தங்களெண்ணப்பட்ட யாதேனும் செய்துகொள்ளலாம்.

இக்காணிகளைப்பற்றிய மேலதனமான விவரங்களை சங்கைபோந்த சேர்வையர் ஜெனரல் துரையவர்களிடத் திலும் விற்பனவின் கொந்தீசைப்பற்றி யாழ்ப்பாணம் கவற்றமேந்து ஏசுந்றத்துரை யவர்களிடத்திலும் கேட் டறிந்து சொள்ளலாம்.

அதியுத்தம் தேசாதிபதியவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவரக்கர்,

இராசாங்க லிகிதர்.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 860, S. P.

Colonial Secretary's Office,
Colombo, October 27, 1893.

ON Friday, December 15, and the following days, at noon, the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-one allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 3,535.—Weligam korale.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.	
				A.	R. P.
8462	Dalukgaladeniya	Ehalape	Deniya	1	0 21
8463	Minuwanwiladeniya	do.	do.	3	3 32
8464	Mahamediniyahadeniya	do.	do.	2	3 9
8465	Mahamediniyahenaokanda	do.	Chena	4	1 1
8466	Mahamediniyahadeniya	do.	Deniya	0	1 22
8467	Do.	do.	do.	0	1 11

Preliminary plan 3,822.—Weligam korale.

9396	Eppaladeniokanda	Galalla in Poramba-	Jungle waste	3	1 32
9397	Do.	kananke	Some jak and other fruit trees,		
		do.	apparently an old garden,		
			abandoned and unclaimed	0	1 13
9398	Do.	do.	do.	0	0 24

Preliminary plan 3,470.—Weligam korale.

8143	Kandagodahena or Deniamulle-	Wahalakananke	Jungle	6	3 16
8144	hena	do.	—	0	0 11

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 3,378.—Weligam korale.				
7852	Pallaparasowitakumbura	Maliduwa	Paddy field	1 0 18
7853	Malapala-alukettiyawagurakumbura	Manikgodra	do.	0 3 19
7854	Udawelidolakumbura	do.	do.	1 3 32
7855	Aluketiyaowitawagurakumbura	Kitanwilla	do.	0 1 22
7856	Wakmulladeniya	Nerabawa	do.	2 2 19
7857	Wakmulladeniyaokanda	do.	Contains 8 jaks between 5 to 10 years old, 1 del, 2 mangoes, and vegetables	0 0 29
7858	Do.	do.	Contains 1 cocoanut plant about 2 years old, 12 jaks about 12 years old, 1 bread-fruit, and plantains	0 1 3
7859	Do.	do.	Contains 25 jaks about 12 years old, 1 del, 6 arecanuts, 4 kitul and kagu, and vegetables	0 1 23
Preliminary plan 2,467.—Weligam korale.				
4120	Godapitatenna	Higgoda	Jungle	25 3 6
4121	Godapitatennahena	do.	Chena	3 2 37
Preliminary plan 2,473.—Weligam korale.				
4136	Marawahena	Akuressa	Old chena	47 1 26
Preliminary plan 2,147.—Kandaboda pattu.				
F 237	Ihaladeniya-atmaga	Denagama	Citronella and jungle	0 3 11
G 327	Do.	do.	A few young jak trees	1 1 3
K 237	Lindagawadeniya	do.	Paddy	0 3 18
Preliminary plan 2,935.—Kandaboda pattu.				
6131	Polvattahena	Dewalagama	Waste land with patches of citronella	5 1 14
Preliminary plan 2,159.—Kandaboda pattu.				
B 239	Weralugahahena	Denagama	Citronella	1 0 18
C 239	Bulugahahena	do.	Citronella and cocoanut	3 1 32
D 239	Pallearambehena	do.	Land being improved, leaving on it a few cocoanut trees and some citronella	3 1 20
Preliminary plan 3,728.—Gangaboda pattu				
9020	Oliyagankela	Aturaliya	Citronella	0 0 34
9021	Do.	do.	do.	0 0 34
9022	Do.	do.	do.	0 0 19
9023	Mahadeniya and Gahalakolawila-kumbura	do.	Deniya	1 1 34
9024	Puwakgasmandiadeniya	do.	Scrub	0 0 22
9025	Beddedeniya	do.	do.	7 2 16
9026	Gahalakolawila	do.	do.	1 2 6
Preliminary plan 1,632.—Gangaboda pattu.				
1715	Mastakayamullahena alias Dachavillahena	Kamburupitiya	Jungle, contains jak, del, na, milila, para, &c.	8 0 6
1716	Magavilahena alias Talpawilagehena	Magamure	Jungle, contains bedidel, milila, godapara, &c.	5 0 0
1717	Elladeniya-addarahena alias Dachavilahena	do.	do.	11 3 20
1718	Halikepudeniya Udderhaena alias Ellideniyahena	do.	Jungle, contains milila, para, &c.	7 3 2
1719	Halikepudeniya-addarahena	do.	Jungle, contains bedidel, milila, para, &c.	4 2 27
1720	Delgahawatta alias Hensagedarawatta	do.	Citronella	1 0 11
1721	Puhudellahena alias Borallakettiya hena	Malana	Jungle, contains milila, godapara, del, &c.	6 3 9
1722	Aliamalavilahena	Ullala	Jungle, contains milila, godapara, &c.	8 2 30
1723	Borallakettiayahena alias Aliamalavilahena	do.	Jungle, contains hora, para, del, and milila	13 2 23
1729	Tambiamullahena alias Aliamalavilahena alias Geeganagewattalangahena	do.	do.	11 1 10
1739	Dewillakattiya alias Tambiamullahena	do.	Jungle, contains hora, milila, del, para, &c.	0 1 26

Lot	Name of Land.	Name of Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,996.—Gangaboda pattu.				
2034	Kurunduwatta	Batuwita	Jungle	1 2 9
Preliminary plan 3,726.—Gangaboda pattu.				
9017	Oliyagankele	Karagodaliyangoda	Citronella	0 3 29
9018	Do.	do.	do.	1 0 20
Preliminary plan 1,167.—Kandaboda pattu.				
O 523	Hirrieliyaddakumbura	Ranchagoda	Paddy	0 3 0
P 523	Kappatannuliyadda	do.	do.	0 0 18
Q 523	Do.	do.	do.	0 0 13
A 524	Udderekumbura	do.	do.	1 1 28
D 524	Ganhewagedeniya	do.	do.	1 0 26
G 524	Korahanagepittiyakumbura	do.	do.	0 3 25
L 524	Kohilawalladeniya	Mipawita	Deniya	0 0 29
O 524	Manggiyakumbura	Koramburuwana	Paddy	2 2 24
R 524	Dambhalekumbura	Mipawita	do.	2 3 16
S 524	Delgahaliyadda	do.	do.	0 1 32
T 524	Patanagodakumbura	do.	do.	2 3 3
I 525	Wattagekumbura	do.	do.	2 1 24
J 525	Ayarawattadeniya	do.	do.	0 0 7
9232	Welayawatta	Ranchagoda	Garden	0 3 11
Preliminary plan 3,867.—Morowak korale.				
9503	Pitadeniyahena	Ihalagama	Jungle	9 2 22
9504	Pitadeniya	do.	Low jungle	0 3 1
9506	Do.	do.	Low land	0 3 4
Preliminary plan 3,875.—Morowak korale.				
9569	Polgahamullalanda	Pallegama	Jungle	1 0 24
9570	Udawattahena	do.	do.	4 1 31
9571	Hulawalydeniya	do.	Low land	1 1 17
Preliminary plan 3,888.—Weligam korale.				
9652	Alawatugodahena	Poramba	Citronella	11 1 33
9653	Puwakwattehena	do.	do.	0 1 24
9654	Do.	do.	Jungle	2 1 36
9655	Timbiriyaulla	do.	do.	1 2 31
9656	Timbiriyaullawila	do.	Suitable for paddy	1 1 14
9657	Timbiriyaulladeniya	do.	do.	0 3 22

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 860, S. P.

වම් 1893 ක්වු ඔක්තෝබර් මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙවුතුරුගේ උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

මහර දිසාවේ උප්පත්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ලද ප්‍රකාරයට වම් 1893 ක්වු දෙසැම්බර් මස 15 වෙනි දිනවූ සිකුරාදා දවොලට සහ ඊට පසු දවස් වලත් මාතර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් නිවැරදිවත් කරන්නට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 81.

සිතියම 3,535. වැලිගම්කෝරලේ.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහස. අ. ර. ප.
8462	දළුකල දෙතිය	ඇහැලපේ	දෙතිය	1 0 21
8463	ඹිණුවන්විල දෙතිය	එම	එම	3 3 32
8464	මහමෙදේරිය සේනෙ දෙතිය	එම	එම	2 3 9
8465	එම ඕකන්ද	එම	සේන	4 1 1
8466	එම දෙතිය	එම	එම	0 1 22
8467	එම	එම	එම	0 1 11
සිතියම 3,822.				
9396	ඇපලදෙතිය ඕකන්ද	පෝරඹකනන්කේ	බැඳ්ද, මුඩුබිම	3 1 32
9397	එම	ගල්ලල	කොස් සහ වෙනත් ගස්, අයිති කමත් නොකියන අන්දැරපු ඉඩමක්	0 1 13
9398	එම	එම	එම	0 0 24
සිතියම 3,470.				
8143	කන්දගොඩසේන නොහොත් දෙතිය මුල්ලසේන	වාහලක නන්කේ	බැඳ්ද	6 3 16
8144	එම	එම	—	0 0 11

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මසය අ. රු. ප.
		සිතියම 3,378.		
7852	පල්ලපර බිඳිව කුඹුර	මලියව	කුඹුර	1 0 18
7853	මලපලා අඵකැපිය වගුර කුඹුර	මානිත්ගොඩ	එම	0 3 19
7854	උඩවැලියෙල කුඹුර	එම	එම	1 3 32
7855	අඵකැපියබිඳිව වගුරකුඹුර	කැටැත්විල	එම	0 1 22
7856	වක්මුල්ලෙ දෙතිය	තෙරඑව	එම	2 2 19
7857	එම බිකන්ද	එම	කොස්ගස් 8ක්ද, දෙල්ගහක්ද, අඹගස් දෙකක් සහ වෙනත් එලවඑ, වසස අවුරුදු 5වත් 10වත් අගරේ	0 0 29
7858	එම	එම	අවුරුදු දෙකක් වසස පොල්ග ගහක්ද, අවුරුදු 12 වසස කොස්ගස් 12ක්ද, රටදෙල් ගහක් සහ වෙනත් වැවිලි	0 1 3
7859	එම	එම	අවුරුදු 12වන වසස කොස්ගස් 25ක්ද, පුවන්ගස් 6ක්ද, රට දෙල්ගහක්ද, කිතුල්ගස් 4 ක්ද, කජුගහක්ද, වෙනත් වැවිලි	0 1 23
		සිතියම 2,467.		
4120	ගොඩපිටකැන්න	තිත්ගොඩ	බැද්ද	25 3 6
4121	එම හේන	එම	හේන	3 2 37
		සිතියම 2,473.		
4136	මාරුවෙ හේන	අකුරුස්ස	පරන හේන	47 1 26
F 237	ඉහලදෙතිය අත්මග	සිතියම 2,147. කැඳබඩපත්තුව.	පැහිරි සහ බැද්ද	0 3 11
G 237	එම	දෙනගම	පැලකොස්ගස් විකක්	1 1 3
K 237	ලිදගාවාදෙතිය	එම	වී	0 3 18
		සිතියම 2,935.		
6131	පොල්වත්තේ හේන	දේවාලෙගම	පැහිරිපදුරු මුඛුබිම	5 1 14
		සිතියම 2,159.		
B 239	වෙරඑගහ හේන	දෙනගම	පැහිරි	1 0 18
C 239	බුඑගහ හේන	එම	පැහිරි සහ පොල්ගහක්	3 1 32
D 239	පල්ලෙඅරඹ හේන	එම	වැවිච්ච පොල් සහ පැහිරි ඉඩ මක් දියුනුමු ඉඩමක්	3 1 20
		සිතියම 3,728.	ගහබඩපත්තුව.	
9020	මලියාගස්කැලේ	අතුරලිය	පැහිරි	0 0 34
9021	එම	එම	එම	0 0 34
9022	එම	එම	එම	0 0 19
9023	මහදෙතිය සහ ගහලකොලවිල කුඹුර	එම	දෙතිය	1 1 34
9024	පුවන්ගස්මන්සිය දෙතිය	එම	කැලැපදුරු ඉඩම	0 0 22
9025	බැද්දෙ දෙතිය	එම	එම	7 2 16
9026	ගහලකොලවිල	එම	එම	1 2 6
		සිතියම 1,632.		
1715	මස්තකයාමුල්ල හේන නොහොත් දුම්බවිල හේන	කුඹුරැපිටිය	කොස්, දෙල්, නා, මිලිල, පර ආදිය ඇති බැද්ද	8 0 6
1716	මගවිල හේන නොහොත් නල්පාවිලගේ හේන	මහමුරේ	බැද්දෙල්, මිලිල, ගොඩපර ආදිය ඇති බැද්ද	5 0 0
1717	ඇල්ලදෙතිය අද්දර හේන නොහොත් දුම්බවිල හේන	එම	එම	11 3 20
1718	හාලිකැපුදෙතිය අද්දර හේන නොහොත් ඇල්ලදෙතිය හේන	එම	මිල්ල, පර, ආදිය ඇති බැද්ද	7 3 2
1719	හාලිකැපුදෙතිය අද්දර හේන	එම	බැද්දෙල්, මිලිල, පර ආදිය ඇති බැද්ද	4 2 27
1720	දෙල්ගහවත්ත නොහොත් හේනගෙදර වත්ත	එම	පැහිරි	1 0 11
1721	පුඹුදෙල හේන නොහොත් බොරැල්ලකැටිය හේන	මලාන	මිලිල, ගොඩපර, දෙල් ආදියඇති බැද්ද	6 3 9
1722	අලියමලවිල හේන	පල්ලර	මිලිල, ගොඩපර	8 2 30
1723	බොරැල්ලකැටිය හේන නොහොත් අලියමලවිල හේන	එම	හොර, පර, දෙල්, මිලිල, ආදිය ඇති බැද්ද	13 2 23
1729	නඹිමුල්ල හේන නොහොත් අලියමලවිල හේන නො හොත් තීගනගේ වහකලග හේන	එම	එම	11 1 10

නො. 1739	ඉඩමේ නම. දෙවිලකැටිය බොහෝත් කඹියමුල්ල හේන	ශම. රල්ල	අන්දම. භොර, මිලිල, දෙල් ආදියඇති බැඳ්ද	මහක. අ. රු. ප. 0 1 26
2034	කුරුඳුවත්ත	සිතියම 1,996. බටුච්ච	බැඳ්ද	1 2 9
9017	මලියනන් කැලේ	සිතියම 3,726. කරගොඩ උසක්	පැහිරි	0 3 29
9018	එම	ගොඩ එම	එම	1 0 20
		සිතියම 1,167. කන්දබඩපත්තුව.		
O 523	හිරිලියද්ද කුඹුර	රංචාගොඩ	වී	0 3 0
P 523	කපාතැහුලියද්ද	එම	එම	0 0 18
Q 523	එම	එම	එම	0 0 13
A 524	අද්දරකුඹුර	එම	එම	1 1 28
D 524	ගන්හේවාගේ දෙතිය	එම	එම	1 0 26
G 524	කොරතානගේ පිටියකුඹුර	එම	එම	0 3 25
L 524	කොහිලවලදෙතිය	මිනාවිට	දෙතිය	0 0 29
O 524	මන්තිය කුඹුර	කොරඹුරුවාන	වී	2 2 24
R 524	දඹකල්ල කුඹුර	මිනාවිට	එම	2 3 16
S 524	දෙල්ගහලියද්ද	එම	එම	0 1 32
T 524	පතනගොඩ කුඹුර	එම	එම	2 3 3
I 525	වත්තේගේ කුඹුර	එම	එම	2 1 24
J 525	අසරවත්තදෙතිය	එම	එම	0 0 7
9232	වෙලයාවත්ත	රංචාගොඩ	වත්ත	0 3 11
		සිතියම 3,867. මොරවත්තකෝරලේ.		
9503	පිටදෙතියහේන	ඉපලගම	බැඳ්ද	9 2 22
9504	පිටදෙතිය	එම	සමත් බැඳ්ද	0 3 1
9506	එම	එම	සමත් ඉඩම	0 3 4
		සිතියම 3,875.		
9569	පොල්ගහමුල්ල ලක්ද	පල්ලේගම	බැඳ්ද	1 0 24
9570	උඩවත්තහේන	එම	එම	4 1 31
9571	හුලවලියදෙතිය	එම	සමත්ඉඩම	1 1 17
		සිතියම 3,888. වැලිගමකෝරලේ.		
9652	අලුවතුගොඩහේන	පෝරඹ	පැහිරි	11 1 33
9653	පුවත්වත්තේ හේන	එම	එම	0 1 24
9654	එම	එම	බැඳ්ද	2 1 36
9655	තුඹිරියමුල්ල	එම	එම	1 2 31
9656	එම විල	එම	විවලට සැහෙන ඉඩමක්	1 1 14
9657	එම දෙතිය	එම	එම	0 3 22

අක්කරයක මිල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංසාධිපති සර්වේසර් ජනරාල් උත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන් දේසිය ගැණ කාරණා මාහර ආණ්ඩුවේ ලප්පත්ත උත්තාන්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වහත්තේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,

මහසෙනෙකාරිස් වමිහ

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,064, N.-W. P.

Colonial Secretary's Office,

Colombo, October 27, 1893.

ON Monday, December 18, 1893, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his Office in Chilaw Kachchéri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Pitigal korale northern division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 1,435. Name of Applicant.	Description.	Extent. A. R. P.
7470	Ambakandawila	B. P. Samarakon, Mudaliyar	Leased land	22 3 22
7470½	Do.	do.	do.	37 0 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
		Preliminary plan 1,407.			
7353	Dematapitiya	B. P. Samarakon, Mudaliyar	Leased land	6	1 18
7354	Do.	do.	do.	6	2 34
7358	Do.	do.	do.	3	2 18
M 638	Kinsgaswila	M. Mudalihami Gamarala (claimant)	Field	4	0 34
		Preliminary plan 1,507.			
7857*	Dematapitiya	—	Low jungle	40	1 37
7863*	Do.	—	High and low jungle	62	1 35
		Preliminary plan 1,509.			
7871	Mugunuwatawana	—	Jungle	20	3 13
7874	Do.	—	do.	26	2 7
7877	Do.	—	Garden	1	1 22
7901	Do.	—	Jungle	6	3 33
		Preliminary plan 1,510.			
7904	Kanjikuliya	—	Jungle	13	1 37
7906	Do.	—	do.	8	3 16
		Preliminary plan 1,857.			
9305	Kanjikuliya	—	Garden	2	3 7

* Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,064, N.-W. P.

වස 1893 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදී.

වස 1893 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදී වස 18 වෙනි දින ක්වූ සඳුදා දවල් 1 වහලාවත කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට ගෙවත් බෙරුවක් කරනට යෙදෙනවා ඇත.

වස 1893 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදී වස 18 වෙනි දින ක්වූ සඳුදා දවල් 1 වහලාවත කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට ගෙවත් බෙරුවක් කරනට යෙදෙනවා ඇත.

නො.	ගම.	සිතියම 1,435. අයිතිකම් කියන්නා—ඔටුන්න. ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	මහත.
7470	අඹකඳවිල	බී. පී. සමරකෝන් මුදියන්සේ	බදුදුන් ඉඩම	22 3 22
7470½	එම	එම	එම	37 0 0
		සිතියම 1,407.		
7353	දෙමටපිටිය	බී. පී. සමරකෝන් මුදියන්සේ	එම	6 1 18
7354	එම	එම	එම	6 2 34
7358	එම	එම	එම	3 2 18
		අයිතිකම් කියන්නා—ඇම්. මුදලිගාමී ගමරල.		
M 638	කිනගස්විල	—	කුඹුර	4 0 34
		සිතියම 1,507. අයිතිකම් කියන්නා—ඔටුන්න.		
*7857	දෙමට පිටිය	—	මිටිකැලාව	40 1 37
*7863	එම	—	උස්වූ සහ මිටිවූ කැලාව	62 1 35
		සිතියම 1,509.		
7871	මුගුණුවවන	—	කැලාව	20 3 13
7874	එම	—	එම	26 2 7
7877	එම	—	වත්ත	1 1 22
7901	එම	—	කැලාව	6 3 33
		සිතියම 1,510.		
7904	කංජිකුලිය	—	කැලාව	13 1 37
7906	එම	—	එම	8 3 16
		සිතියම 1,857.		
9305	එම	—	වත්ත	2 3 7

* අක්කරයට තක්සේරු මිල රුපියල් 20යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංශාධිපති සර්වේශ්වර් ජනරාල් උන්නාන්සේගෙන, විකිනීමේ කොන් දේසිය ගැණ කාරණා වංශාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදී උපද්විසිතව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ජ. නොඑල් වාකර්,
මහසෙනසුනාධිපති වමිග.

No. 1,065, N.-W. P. Colonial Secretary's Office, Colombo, October 27, 1893.

ON Tuesday, December 12, 1893, at noon, the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his Office in Puttalam, the under-mentioned portions of Crown Land, the lessees of which have failed to pay in the half-improved value.

Thirty-three allotments of land situated in the Puttalam and Akkarai pattu south divisions of the Puttalam District of the North-Western Province.

Table with columns: Lot, Name of Lessee, Extent (A. R. P.), and Preliminary plan details. Includes entries for Nagamadu, Kalladi, and Narakali villages.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.

වමී 1893 ක්වූ ඔක්තෝබර් මස 27 No. 1,065, N.-W. P. වෙනි දින කොලඹ මහසෙනෙහි රජ උත්තරායයේ කන්දෝ රුවේදිස.

මෙහි දිසාවේ පුත්තලම උපජ්ජන්ත උත්තරායයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන් තක වගාවට දී දෙකෙන් අදේ නොගෙවාපු ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1893 ක්වූ දෙසැම්

බර් මස 12 වෙනි දිනවූ අහඹුවාදාට පුත්තලම කඩ වේරියේදී වෙන්දේසිකර විණන්ට ගෙදෙනවා ඇත.

වයඹ දිසාවේ පුත්තලම පළාතේ අක්කරපත්තුවේ දකුණු දිසාවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

Table with columns: No., Extent, Description, and Price. Includes entries for 7228, 7228 1/4, and 7228 3/4.

Table with columns: No., Extent, Description, and Price. Includes entries for 9799, 9798, 9800, 9803, 9801, and 9802.

Table with columns: No., Extent, Description, and Price. Includes entry for 9790 under preliminary plan 1,906.

Table with columns: No., Extent, Description, and Price. Includes entries for 9244, 9247, 9239, 9240, 9250, 9236, 9237, 9238, 9246, 9248, 9242, 9243, 9252, 9249, and 9245.

Table with columns: No., Extent, Description, and Price. Includes entries for 7182, 7186, and 7188 under preliminary plan 1,369.

Table with columns: No., Extent, Description, and Price. Includes entries for 7184, 7183, and 7185 under preliminary plan 1,369.

මෙම ඉඩම්ගැන වැඩිදුර කාරණා වංසාධිපති සර්වේ යර් ජනරාල් උත්තරායයේගෙන, විසින්මේ කොන්දේ සිස ගැණ කාරණා වයඹ දිසාවේ පුත්තලම ආණ්ඩුවේ ඒජන්ත උත්තරායයේගෙනද දැනගත්ට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අඥවලෙස, ජ. නොඑල් වාකර, මහසෙනෙහි රජ මණ්ඩලය.

No. 1,065, N.-W. P. **வெ. சககிதேதார ஆபிசில்,**
கொழும்பு, 1893 (நவ) ஐப்பசிமீ 27 உ.

1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 12 ந் தேதி செவ்வாய்க்கிழமை மத்தியானம் புத்தளத்தில தன் ஆபிசில் வடமேன மாகாணத்தக்குச்சேர்ந்த புத்தளம் டிஷ்டிரிக்டின கவறணமேந்து உதவி ஏசுநறவர்களால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசூரிபகாணி ததுணுகள், அவைகளைக் குத்தகைக்கி வாங்கினவர்கள் அரைவிலைப்பணங் கட்டத்தவறினபடியால் ஒழுங்குப்படுத்திக்கொள்ள அது தவறினால் ஏலத்திற்குறி விறகப்படும்.

33 காணி ததுணுகள், வடமேன மாகாணத்து புத்தளம் டிஸ்டிரிக்டின் புத்தளப்பகுதியும் அக்கரைப்பற்று தெற்கு பகுதியிலிருக்கின்றது.

பி. பிளான இலக்கம் 1,375.

சூறிச்சி—நாகமடு.

வீவரம்—தென்னந்தோட்டம்.

இல.	உரிததாளியின் பெயர்.	அ. ரூ. ப.	வீசாலம்.
7228	கமலப்ப தேவனும மறு	93 1 20	
7228½	செடி	10 0 36	
7228¾	செடி	10 2 21	
பி. பிளான இலக்கம் 134.			
சூறிச்சி—கல்லடி.			
9799	அலியா முகையின்வாவா	15 2 0	
9798	அருளுசலம் முதற்சாமி	17 1 24	
9800	இராமனசெட்டி சுந்தரம் செட்டி	16 3 12	
9803	சோலை அளகிரி	8 0 20	
9801	யாறுமுகம் வயித்திவேங்கம்	23 2 25	
9802	உமறுகத்தா முதலவ மறு	7 0 36	
பி. பிளான இலக்கம் 1,906.			
சூறிச்சி—பறணவகொடுவா.			
9790	துருக்கிவிதான கமலகான	17 1 30	

வீசாலம்.
அ. ரூ. ப.
பி. பிளான இலக்கம் 1,819—நாகமடு.

9244	ச. சந்தியாகு	2 1 32
9247	ஜெ. டி. குருஸ அந்தோனிய மறுபேரும	7 1 6
9239	ச. சமீரீப்பிள்ளை	3 0 26
9240	பொ. த. அ. மணுவலப்பிள்ளை	3 1 36
9250	வ. அந்தோனிய மறுபேரும	4 2 10
9236	அந்தோலி அண்ணாவி	2 3 34
9237	அந்தோனிய சமீரீ	3 0 23
9238	தி. அந்தோனியப்பிள்ளை	3 1 34
9246	ச. வஸ்தியாமப்பிள்ளை	4 2 7
9248	பி. லுவிச மறுபேரும	7 3 23
9242	பே. துறு அனேசு	3 1 14
9243	பே. துறுமதேனீன	4 0 35
9252	ச. சோலமோன	2 0 27
9249	ட. ம. வஸ்தியானு மறு	12 0 27
9245	லு. வஸ்தியான	1 3 23
பி. பிளான இலக்கம் 1,369.—நாவலகாடு.		
7182	ச. அந்தோனியப்பிள்ளை	7 3 15
7186	மரியான அந்தோனியமறு	12 1 12
7188	அ. அன்னாவு சவுக்கினு	6 3 29
7193	லு. வஸ்த அந்தோனிய	5 2 17
7187	ச. அந்தோனிய அன்னால்	8 0 5
7184	அந்தோனிய பே. துறு	7 0 13
7183	அந்தோனிய மரியானு	3 0 20
7185	மரியானு பே. துறு	4 1 27

இக்காணிகளைக் குறித்த மேலதனமான விவரங்களை சங்கையோர்ந்த அளவை தலைவரிடத்திலும் வீரப்பனவீன கொந்தீசுகளை குறித்து புத்தளத்த அரசாட்சியின உதவி ஏசுநறத்துரை யவர்களிடத்திலும் அறிந்துக்கொள்ளலாம்.

ஈ. நோவெல உவாக்ரர்,
இராசாங்க விதிதா.

No. 1,066, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 28, 1893.

ON Wednesday, January 17 next, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Five allotments of land situated in the Katugampola hatpattu of the Kurunegala District.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
Preliminary plan 1,867.					
Upset price,—Rs. 25 an acre.					
9514	Beddagedara	Don Egonis Appuhami	The Crown	Jungle and chena	34 2 15
Upset price,—Rs. 20 an acre.					
9515	Do.	Don Egonis Appuhami	The Crown	Paddy land	6 1 18
9516	Do.	do.	do.	Garden	0 3 28
9517	Do.	do.	do.	Paddy land	0 1 10
9518	Do.	do.	do.	do.	0 3 31

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,066, N.-W. P.

வதீ 1893 ன்வி லக்ஷெர் மீ 28 வெகி டீன கொலூரி

மகசெதுயாரிசு டுயினானசெய் கன்யைரூபேடின.

வடமேன மாகாணத்தக்குச்சேர்ந்த புத்தளம் டிஷ்டிரிக்டின கவறணமேந்து உதவி ஏசுநறவர்களால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசூரிபகாணி ததுணுகள், அவைகளைக் குத்தகைக்கி வாங்கினவர்கள் அரைவிலைப்பணங் கட்டத்தவறினபடியால் ஒழுங்குப்படுத்திக்கொள்ள அது தவறினால் ஏலத்திற்குறி விறகப்படும்.

வடமேன மாகாணத்தக்குச்சேர்ந்த புத்தளம் டிஷ்டிரிக்டின கவறணமேந்து உதவி ஏசுநறவர்களால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசூரிபகாணி ததுணுகள், அவைகளைக் குத்தகைக்கி வாங்கினவர்கள் அரைவிலைப்பணங் கட்டத்தவறினபடியால் ஒழுங்குப்படுத்திக்கொள்ள அது தவறினால் ஏலத்திற்குறி விறகப்படும்.

வியமகரணலடி மூட்டி டுயினானசெய் கன்யைரூபேடின 25 மீ.

கொ.	கொ.	ஓல்தீமகாரணான கம.	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	கூலே டிசு கெய	டி. ரூ. ப.
9514	வடமேன	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	கூலே டிசு கெய	34 2 15
வியமகரணலடி மூட்டி டுயினானசெய் கன்யைரூபேடின 20 மீ.						
9515	உமறுகத்தா	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	கூலே டிசு கெய	6 1 18
9516	உமறுகத்தா	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	கூலே டிசு கெய	0 3 28
9517	உமறுகத்தா	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	கூலே டிசு கெய	0 1 10
9518	உமறுகத்தா	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	டினல் உயெர்னிசு டுயினானசெய் கன்யைரூபேடின	கூலே டிசு கெய	0 3 31

மேலதனமான விவரங்களை சங்கையோர்ந்த அளவை தலைவரிடத்திலும் வீரப்பனவீன கொந்தீசுகளை குறித்து புத்தளத்த அரசாட்சியின உதவி ஏசுநறத்துரை யவர்களிடத்திலும் அறிந்துக்கொள்ளலாம்.

ஈ. நோவெல உவாக்ரர்,

மகசெதுயாரிசு டுயினானசெய் கன்யைரூபேடின

No. 1,067, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, November 1, 1893.

ON Tuesday, December 19, 1893, at noon, the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Three allotments of land situated in the Akkarai pattu south division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,749.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
8838	Mundel	K. M. Kadiren Sammatty	—	Forest	22 0 30
G 702	Angunawila	—	P. Mudalihami and another	Cocoanut garden	3 0 9
7327	Angunawila	—	Don Megil and two others, lessees	Jungle	11 3 0

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,067 N.-W. P.

වම් 1893 ක්වූ නොවැම්බු මස 1 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කන්කොටුවේදී.

මෙහි දිසාවේ පුත්තලම් දිසාවකුළුමිලය ප්‍රජනනලත්තානේ විසින් මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සන්
තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වූ දෙසැම්බර් මස 19 වෙනි දිනදී අනන්‍යවූවාද
පුත්තලම් කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ පුත්තලම් පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කුළුමිල.
සිතියම 1,749. ඉල්ලීමකාරයා—කේ. ඇම්. කදිරන් සම්මාට්.

නො.	ගම.	අයිතියකරු නිසන්තා.	අන්දම.	මහත. අ. රු. ප.
8838	මුන්දලම	—	කැලේ	22 0 30
G 702	අඟුනවිල	පී. මුදලිහාමි සහ තවත් සිතියම 1,658.	පොල්වත්ත	3 0 9
7327	එම	දෙන මිගෙල් සහ තවත් දෙනෙක් සිතියම 1,397.	කැලේ	11 3 0

මෙම ඉඩම් මැණ වැඩිදුර කාරණ වංශාධිපති සර්වේශ්වර් ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්
දේසි ගැන කාරණ පුත්තලම් දිසාවකුළුමිලය ප්‍රජනනලත්තානේගෙන්ද දැනගත්ට පුළුවන.

ආණ්ඩුකාර උතුරුකන්තලයේ ආඥාවලට,
ජ. නොඑල් වාකර්,
මහසෙනෙවිවරයාගේ මහත.

No. 1,067, N.-W. P.

කොලොනියාලි සභාවේ ජනරාල් ජනරාල්,

කොළඹ, 1893 මැයි 19 ක්වූ කාර්තියකදී 1 වැනි.

1893 මැයි 19 ක්වූ මාර්ඡ්ච්චිමාසයේ 19 වැනි දිනට මෙහි සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වූ දෙසැම්බර් මස 19 වෙනි දිනදී අනන්‍යවූවාද පුත්තලම් කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

3 කාර්තියකදී, වැඩිදුර කාරණ වංශාධිපති සර්වේශ්වර් ජනරාල් උන්නාන්සේගෙන්ද දැනගත්ට පුළුවන.

වි. විආන් මුලකම 1,749. කේවිකාරයා—ක. ජනරාල් ජනරාල්.

මුල.	මුලකම.	අයිතියකරු නිසන්තා.	අන්දම.	මහත. අ. රු. ප.
8838	මුලකම	—	කැලේ	22 0 30
G 702	අඟුනවිල	වි. විආන් මුලකම 1,658. කේවිකාරයා—ඉරුමුලියේ.	පොල්වත්ත	3 0 9
7327	අඟුනවිල	වි. විආන් මුලකම 1,397. කේවිකාරයා—ඉරුමුලියේ.	කැලේ	11 3 0

මෙම ඉඩම් මැණ වැඩිදුර කාරණ වංශාධිපති සර්වේශ්වර් ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණ පුත්තලම් දිසාවකුළුමිලය ප්‍රජනනලත්තානේගෙන්ද දැනගත්ට පුළුවන.

අභියුක්තයේ ජනරාල් ජනරාල්,
ආ. ජනරාල් ජනරාල්,
ඉරාසාංක විකිනීම.

No. 1,068, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, November 6, 1893.

ON Thursday, January 18 next, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Two allotments of land situated in the Katugampola hatpattu of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,676.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
8550	Dodanpotta	Gallindeagara	The Crown	Forest	22	3 0
Upset price,—Rs. 40 an acre.						

Preliminary plan 1,663.

8521	Kekillapitiya and Talanwehera	Nagahamukalana	The Crown	Forest	85	0 0
Upset price,—Rs. 50 an acre.						

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,068, N.-W. P.

වර්ෂ 1893 ක්වූ නොවැම්බර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ උත්තරාණයෙන් කන්තෝරුවේදී.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ ජනවාරි මස 18 වෙනි දින වූ ව්‍යවස්ථාපිත දවල් එකට කුරු කැබල කඩවීමටදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුකැබල පලාතේ කටුගම්පොල ගන්වන්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.
පිහිටම 1,676. නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 40යි.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්තා.	අකුම.	මහත. අ. රු. ප.
8550	දොඩන්පොත්ත	ගල්ලිදඳුගොරේ	රාජසන්තක	මුකලාන	22 3 0
පිහිටම 1,663.					
8521	කැකිල්ලපිටිය	නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 50යි.	රාජසන්තක	එම	85 0 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංසාධිපති සර්වේසර් ජනරාල් උත්තරාණයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවුන්ගේ විමස.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 151, P. OF U.

Colonial Secretary's Office, Colombo, November 1, 1893.

ON Tuesday, December 19, 1893, at noon, the Government Agent for the Province of Uva will put up to auction for sale and settlement, at his Office in Badulla, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Seventeen allotments of land situated in the Yatikinda division of Badulla District of the Province of Uva. Preliminary plan 371. Applicant—P. F. Hadow. Village—Hetemune.

Table with 5 columns: Lot, Name of Land, Name of Claimant, Description, and Extent (A. R. P.). It lists 17 allotments under Preliminary plan 371 and Preliminary plan 372.

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of Badulla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER, Colonial Secretary.

No. 151, P. OF U.

වම් 1893 ක්වු නොවැම්බු මස 1 වෙනි දින කොළඹ මහසෙනසුනාරීන් උත්තාන්සේගෙන් කන්තෝරුවේදීය.

ඉ දිසාවේ මහජනන උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වු දෙසැම්බු මස 19 වෙනි දිනවූ අගහරුවාද දවැලට බදුල්ලේ කවි වෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදුඵපලානේ යටිකිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 17ක්.

සිතියම 371. ගම—හැකුම්ම.

Table with 5 columns: කො. (No.), ඉඩමේ නම. (Name of Land), අයිතිකම් කියවන්නා. (Name of Claimant), අන්දම. (Description), මහත. අ. රු. ප. (Extent). It lists 17 allotments under සිතියම 371 and සිතියම 372.

විකුණනට පටන්ගන්නේ අක්කර්ට රුපියල් 10ක ගණනෙනි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා හොරවනිසවූ සර්වේයර් ජනරල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කොරතුරු බදුල්ලේ මහජනන උත්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලෙස, ජ. නොඵල් වාකර්, මහසෙනසුනාරී වම්හ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Amended Notice.

No. 154, P. OF S.

Colonial Secretary's Office,
Colombo, October 17, 1893.

At noon on Thursday, December 14, 1893, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Bilihul-oya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Two allotments of land in Talapitigam pattu of Kadawatu korale.
Preliminary plan 391. Village—Muttettuwegama.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
954	Kabatagahamadatalawakele	Mr. A. Orchard	Crown	Patana land	29 2 18
955	Do.	do.	do.	Forest and patana	5 3 24

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

වෙනස් කරණලද දැන්වීමයි.

No. 154, P. OF S.

වර්ෂ 1893 ක්වූ මක්කෝබර් මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙවරිය උත්තරාණයෙන් කන්කෝරුවේදී.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිත්කොටස් වර්ෂ 1893 ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දින වූ විට පවතින සවස සබරගමු දිසාවේ ඒජන්ත උත්තරාණයේ විසින් බිලිහුල්බයේ නානායමේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන්නට ගෝ බේරීමක් කරන්නට කෙරෙනවා ඇත.

සබරගමු දිසාවේ කඩවතුකෝරලේ නලපිටියමටත්තුවේ පිහිටි ඉඩම්කඩවි දෙකකි.

සිතියම 391. ඉඩමේ නම—කහටගහ මදනලවාකැලේ. අයිතියම කියන්නා—ආණ්ඩුව.

නො.	නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහස. අ. රු. ප.
954	මුත්තෙට්ටුවේ ගම	ඒ. ඔට්ටේ මහත්මයා	පහත ඉඩම්	29 2 18
955	එම	එම	මුකලාන සහ පහත	5 3 24

අක්කරයක් රුපියල් 10 ක බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ වාසාභිපති සර්වේසර්ජන්තුල් උත්තරාණයෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වයන්ගෙන්ද ආඥාවලට,

ජ. කොළල් වාකර,
මහසෙනෙවරිය වමස.

No. 157, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 1, 1893.

At noon on Friday, December 15, 1893, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Balangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government in the Hon. the Colonial Secretary's letter No. 437 of November 17, 1892.

Eighteen allotments of land in the village Uggalkalota, in Helandapalata of Meda korale.

Preliminary plan 322.

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
691	—	Chena	1 1 6
694	Elaudalanda	Chena and forest	3 1 29
696	Do.	do.	2 1 20
698	Do.	do.	2 1 34
700	Do.	do.	2 3 0
702	Do.	do.	4 2 37
705	Kirimetiyanatta	Forest	3 1 16

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
706	Kirimetiyanatta	Forest	4 2 27
707	Elaudalanda	Chena and forest	3 2 16
708	Do.	do.	2 3 8
716 1/2	Kirimetiyanatta	Forest	1 2 6
725	Do.	Chena	2 3 27
729	Do.	Forest	1 2 6
789	Dikpitiyayaya	Chena	5 0 12
793	Do.	do.	10 1 6
798	—	do.	61 0 0
799	Dikpitiyayaya	do.	35 2 33
800	Do.	do.	42 3 27

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary

No. 157, P. OF S. වම් 1893 ක්වූ නොවැම්බර් මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවි රජ උත්තාන්තේසේ කන්කෝරුවේදී.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් වම් 1893 ක්වූ දෙසැම්බර් මස 15 වෙනි දින සිකුරාදා සවස සබරගමු දිසාවේ ඒජන්ත උත්තාන්තේසේ විසින් බලවත්ව තීරණය කළ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන්නට හෝ බේරීමක් කරන්නට යෙදෙනවා ඇත.

නියෝගවල නොමර 437 (වම් 1893 ක්වූ නොවැම්බර් මස 17 වෙනි දින) කොලෝනියල් සෙනෙවි රජ උත්තාන්තේසේ ලියමනේ ආකාරයි.

සබරගමු දිසාවේ මැදකෝරලේ හෙලුරා ප්‍රදේශයේ උත්තේසේවෙට්ටි යන ගමේ පිහිටි ඉඩම් කිහිපි දහ අටකි.

නො.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
691	—	හේන	1 1 6
694	ඇලලවලන්ද	හේන සහ මුකලාන	3 1 29
696	එම	එම	2 1 20
698	එම	එම	2 1 34

නො.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
700	ඇලලවලන්ද	හේන සහ මුකලාන	2 3 0
702	එම	එම	4 2 37
705	කිරිමැටිය කනත්ත	මුකලාන	3 1 16
706	එම	එම	4 2 27
707	ඇලලවලන්ද	හේන සහ මුකලාන	3 2 16
708	එම	එම	2 3 8
716½	කිරිමැටිය කනත්ත	මුකලාන	1 2 6
725	එම	හේන	2 3 27
729	එම	මුකලාන	1 2 0
789	දික්පිටියාය	හේන	5 0 12
793	එම	එම	10 1 2
798	—	එම	61 0 0
799	දික්පිටියාය	එම	35 2 33
800	එම	එම	42 3 27

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංසාධිපති සර් චේයර් ජනරාල් උත්තාන්තේසේගෙන්, පිකිනීමේ කොන්දේසිය ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේගෙන් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්තේගේ ආඥාවලෙස,
ජ. නොඵල් වාකර්,
මහසෙනෙවි රජ වම්ස.

No. 158, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 1, 1893.

At noon on Monday, December 18, 1893, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction, for sale or settlement, at Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Four allotments of land in Meda pattuwa of Kukulu korale. Preliminary plan 75.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
137	Pitadeniya	Hangaragala	Gabala Kaluhami, Ukkuhami	Broken ground; no cultivation	10 3 14
138	Indigahaketiyahena-pahalariawala	do.	D. Mudiyanalage Malhami, Jasinge Ratnanhami, and D. Siripina	Chena	6 0 19
139	Migodawatta	do.	—	Old cocco	2 1 33
140	Batawalaiyawatta	do.	—	No cultivation; said to be a garden	3 1 13

Upset price.—Rs. 10 per acre. Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 158, P. OF S.

වම් 1893 ක්වූ නොවැම්බර් මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවි රජ උත්තාන්තේසේ කන්කෝරුවේදී.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් වම් 1893 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දින සඳුදා සවස සබරගමු දිසාවේ ඒජන්ත උත්තාන්තේසේ විසින් රත්නපුරේ කවිචේරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන්නට හෝ බේරීමක් කරන්නට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
137	පිටදෙනිය	ගබලකඩහාමි උකුහාමි වැවිල්ලක් නැති කොටාපුබ්බම	10 3 14
138	ඉදිගහකැටියහේන පහල ඉරවල	ඩී. මුදියාන්තේලාගේ මල් හාමි ස්පින්ගෙ රත්න හාමි ඩී. සිරිපිනා	6 0 19
139	මිගොඩවත්ත	—	2 1 33
140	බතවලයිතාවත්ත	—	3 1 13

අක්කරයක් රුපියල් 10 ක බැගින්. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංසාධිපති සර් චේයර් ජනරාල් උත්තාන්තේසේගෙන්, පිකිනීමේ කොන්දේසිය ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේගෙන් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්තේගේ ආඥාවලෙස,
ජ. නොඵල් වාකර්,
මහසෙනෙවි රජ වම්ස.

LAND ACQUISITION NOTICES

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following land, to wit :-

Preliminary plan 4,439, dated February 23, 1893. Situated at Nawalapitiya, in Pasbage korale of Uda Bulatgama.

Lot.	Name of Land.	Description.	Village.	Name of Claimant.	Extent.
					A. R. P.
P 765	Bridge End	Waste land and house	Nawalapitiya	Messrs. Boustead Brothers and S. Pailvan Saibo	0 0 14

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 24, 1893, at 2 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
October 20, 1893.

P. A. TEMPLER,
Government Agent.

විෂය 1876 ක්වු අවුරුද්දේ කොමර 3 වනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට මෙහි පහත සඳහන් වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ හත්වෙනි කොටසේ කරතිබෙන පොරොන්දුවල ප්‍රකාර ආණ්ඩුකාරක මන්ත්‍රණසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේ විසින් මට අනකරන්ට යෙදුන බව මෙයින් දැනුම්දැන්වා ඇත. එනම් :-

උඩමුලත්තම පස්වෘත්තේ කෝරලේ නාවලපිටියේ වර්ෂ 1893 ක්වු පෙබරවාරි මස 23 වෙනි දින සහ කොමර 4,439 දරන පිඳුරුකඩදැසිය.

අයිතියම කියන්නා—බ්‍රිස්ට්ලි බ්‍රදර්ස් සමාගම සහ නාවලපිටියේ ඇස්. පයිල්වන් සායිඩු.

කො.	ඉඩමේ නම.	ඉඩමේ අන්දම.	ගම.	මහත.
				අ. ර. ප.
P 765	බ්‍රිස් ඇන්ඩ්	බ්‍රිස්ට්ලි සහ ගේ	නාවලපිටිය	0 0 14

ඉහතකී ඉඩමට නමනමුත් ඇත්තවූ අයිතිවාසිකම් තමුන්ව නොගොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විසින් වර්ෂ 1893 ක්වු නොවැම්බර් මස 24 වෙනි දින දෙවනේ කතිසමට මෙම කවිලේරියේදී මා ඉදිරිපිටට පැමිණ කියාසිටින්නට ඔබව සහ මෙම ඉඩම වෙනුවට ලැබෙන මුදල ගැන ඇත්තවූ අයිතිවාසිකම් අන්දම සහ කොර තුරුත් කියාසිටින්නට ඔබව මෙම ඉඩම අයිතිවාසිකම් ඇති සියළුදෙනාගෙන්ම මෙයින් ඔබව සලකා ඇත.

පී. ඒ. ටැම්ප්ලර්,
ආණ්ඩුවේ ඒජන්තරුත්තාන්සේ.

වර්ෂ 1893 ක්වු ඔක්තෝබර් මස 20 වෙනි දින මහනුවර කවිලේරියේදීය.

இகன்கிழ சொல்லப்படுகிற காணியையப் பெற்றுக்கொள்ளும்பொருட்டு 1876 ம் ஆண்டின் காணிபெற்றுக்கொள்வதைப்பற்றிய கட்டளைசட்டத்தின் 6 ம் பிரிவின பிரகாரம் தேசாதிபதியவர்கள் பிரமாண விதிக் சங்கத்தாருடைய ஆலோசனை அனுமதியுடன, எனக்கு கட்டளைசெய்திருப்பதை இதனால் அறியப்பண்ணுகிறேன். அதாகிறது :-

பிள்ளையின் இலக்கம் 4,439. 1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 23 ன் தேதி, உட்புளத்தகமை பஸ்பாகைகோறள நாவளப்பற்றிய விருககிற இடம்.

இல.	காணியின் பெயர்.	விவரம்.	ஊர்.	உருகதுபேசுவோர்.	அ. ரு. ப.
P 765	பிரிஜ அன்ட்	வெண்ணிலமுமஷ்டிம	நாவலப்பிட்டி	பவுஸ்டர்பிறதர்ஸ துரை மாகளும் ச. பயிலவா ன சாய்பும	0 0 14

மேற்கூறியத காணிகளுக்கு உரித்தப்படுகின்ற சகலபேரும் தானாகவல்லது அவர்வருடைய காரியகாரரால் 1893 ம் ஆண்டு கார்ந்திகைமாதம் 24 தேதி பகல 2 மணிக்கு கண்டி கச்சேரியில் எனக்குதால்ல வெளிப்படவிக்கொள்ள வேண்டுவதும்லலாமல அந்தக்காணிகளுக்குப் பெற்றுக்கொள்ளப்படும் பணத்தையும் அதைப்பெற்றுக்கொள்வதற்குண்டான உரித்தையுஞ் சொல்லவேண்டியது.

சண்டி கச்சேரி,
1893 ம் ஓக்டோபர் 20 ன் உ.

பீ. ஏ. தெம்பிளர்,
அரசாட்சி ஏசனறு.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following lands, to wit :-

Preliminary plan 4,486, dated August 28, 1893. Situated in Dikoya, Uda Bulatgamā.

Lot.	Name.	Description.	Village.	Name of Claimant.	Extent.
					A. R. P.
Z 767	Dikoya estate	Stone quarry	Dikoya	T. S. Dobree, Esq., proprietor of Dikoya estate	0 0 1.75
A 768	Do.	Tea about 6 or 7 years old	do.	do.	0 0 11

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 24, 1893, at 2 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
October 23, 1893.

P. A. TEMPLER,
Government Agent.

ඉහතකී ඉඩමට තමනමුත්ව ඇත්තාවූ අයිතිවාසිකම් තමුන්ම නොගොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අං විසින් වර්ෂ 1893 ක්වූ නොවැරදි මස 24 වෙනි දින දෙකේ කනිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිට පැමිණ කියා සිටින්නට බිනුවා සහ මෙම ඉඩම වෙනුවට ලැබෙන මුදල ගැන ඇත්තාවූ අයිතිවාසිකමේ අන්දම සහ නොරතුරුත් කියාසිටින්නට බිනුවා මෙම ඉඩම අයිතිවාසිකම් ඇති සියළුදෙනාගෙන්ම මෙයින් බිනුකලා ඇත.

වර්ෂ 1893 ක්වූ මක්කෝබර් මස 23 වෙනි දින මහනුවර කවිචේරියේදී.

පී. ඒ. වැම්ප්ලර්,
ආණ්ඩුවේ ඒජන්තයන්තාන්සේ.

இதன்கீழ் சொல்லப்படுகிற காணிகளைப் பெற்றுக்கொள்ளும்பொருட்டு 1876 ம் ஆண்டின் காணிப்பெற்றுக்கொள்வதைப்பற்றிய கட்டளைச்சட்டத்தின் 6 ம பிரிவின் பிரகாரம் தேசாதிபதியவர்கள் பிரமாண விதிச்சங்கதநாருடைய ஆலோசனை அனுமதியுடன் எனக்குக் கட்டளைசெய்திருப்பதை இத்தலை அறியப்பண்ணுகிறேன். அதாகிறது:—

பிளானின் இலக்கம் 4,485. 1893 ம் ஆண்டு ஆவணிமாசம் 24 ந் தேதி, உட்புளத்தகமையைச்சேர்ந்த மிகக்கோயாவிலிருக்கிற இடம்.
ஊர்—மிகக்கோயா.

இல.	காணியின் பெயர்.	விவரம்.	உருத்துபேசுவோர்.	அ. நூ. ப.	விசாலம்.
U 767	னிவுவலிதோட்டம்	கல்ஞளி	நிவுவலிதோட்ட முடையோர்	0 3 31	
V 767	செடி	சில பழைய கோப்பி மரங்கள்	செடி	0 1 9	
W 767	செடி	போகங்களிலலாத கலநிலம்	செடி	0 2 4	
X 767	செடி	ஆறு பழைய கோப்பி மரங்களும்	செடி	0 0 12	
Y 767	செடி	வெண்ணிலம்	செடி	0 0 19	

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலபேரும் தானாகவல்லது அவாவருடைய காரியகாரரால் 1893 ம் ஆண்டு காததிகைமாசம் 24 ந் தேதி பகல் 2 மணிக்கு எனமுதலாவில் வெளிப்பட்டு சொல்லிக்கொள்ள வேண்டிய துமலலாமல அந்தக்காணிசுள்ளுக்குப் பெற்றுக்கொள்ளப்படும பணத்தையும் அதைப்பெற்றுக்கொள்வதற்குண்டான உரிததையுஞ் சொல்லவேண்டியது.

கண்டி கச்சேரி,
1893 ம் (நவ) ஐப்பசி 23 ந் உ.

பி. ஏ. நெம்பிளா,
அரசாட்சி ஏசன்று

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following land, to wit:—

Preliminary plan 1,920.

Lot.	Name.	Description.	Village.	Name of Claimant.	Extent.
R 845	Kongollehenyaya	Chena	Kerimetiya	Tenna and others	2 3 30

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kurunegala Kacheheri on December 4, 1893, at 1 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kacheheri,
November 2, 1893.

HELEN A. KING,
Acting Government Agent.

වර්ෂ 1876 ක්වූ අදිරුද්දේ නොමිමර් 3 වෙනි ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට මෙහි පහත සඳහන් වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින් ගත්වෙති කාණ්ඩේ කරනිවෙන පංතාරුවල ප්‍රකාර ආණ්ඩුකාරක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේ විසින් මට අකාරයට ගෙදනව මෙයින් දැනුම්දන්නා ඇත. ඒනම:—

සිතියම 1,920. උරුමකිකාරයාගේ නම—තෙන්තා සහ තවත් අය.

නො.	නම.	අඤුම.	ගම.	මහත.
R 845	තෝන්ගොල්ලේතේන්තාස	තේන	කිරිමැටිය	අ. රු. ප. 2 3 30

ඉහතකී ඉඩමට තමනමුත්ව ඇත්තාවූ අයිතිවාසිකම් තමුන්ම නොගොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අං විසින් වර්ෂ 1893 ක්වූ දෙසැම්බර් මස 4 වෙනි දින එකේ කනිසමට කුරුනෑගල කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ කියාසිටින්නට බිනුවා සහ මෙම ඉඩම වෙනුවට ලැබෙන මුදල ගැන ඇත්තාවූ අයිතිවාසිකමේ අන්දම සහ නොරතුරුත් කියාසිටින්නට බිනුවා මෙම ඉඩම අයිතිවාසිකම් ඇති සියළුදෙනාගෙන්ම මෙයින් බිනුකලා ඇත.

වර්ෂ 1893 ක්වූ නොවැරදි මස 2 වෙනි දින කුරුනෑගල කවිචේරියේදී.

ඒලියන් ඒ. කිඩ්,
ආණ්ඩුවේ ඒජන්තයා.

இதன்கீழ் சொல்லப்படுகிற காணியைப் பெற்றுக்கொள்ளும்பொருட்டு 1876 ம் ஆண்டின் காணிப்பெற்றுக்கொள்வதைப்பற்றிய கட்டளைச்சட்டத்தின் 6 ம பிரிவின் பிரகாரம் தேசாதிபதியவர்கள் பிரமாண விதிச்சங்கதநாருடைய ஆலோசனை அனுமதியுடன், எனக்குக் கட்டளைசெய்திருப்பதை இத்தலை அறியப்பண்ணுகிறேன். அதாகிறது:—

பிளானின் இலக்கம் 1,920.

இல.	காணியின் பெயர்.	விவரம்.	ஊர்.	உரித்தாளர்.	அ. நூ. ப.	விசாலம்.
R 845	கொள்கொள்ளே ஏனயாய	சேனை	கிரிமடிய	உரித்தாளர். தென்னுறு மற்ற வாகளும்	2 3 30	

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலபேரும் தானாகவல்லது அவாவருடைய காரியகாரரால் 1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 4 ந் தேதி 1 மணிக்கு குறுகை கச்சேரியில் என்முதலாவில் வெளிப்பட்டு சொல்லிக்கொள்ள வேண்டிய துமலலாமல அந்தக்காணிகளுக்குப் பெற்றுக்கொள்ளப்படும பணத்தையும் அதைப்பெற்றுக்கொள்வதற்குண்டான உரிததையுஞ் சொல்லவேண்டியது.

குறுகை கச்சேரி,
1893 ம் (நவ) கார்த்திகை 2 ந் உ.

ஏலியன் ஏ. கிங்
அரசாட்சி ஏசன்றின் வேலையாள்.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

PUBLICATIONS FOR SALE at the Government
Record Office, Colombo:—

LEGISLATIVE ENACTMENTS.		Rs.	c.
<i>Volume I.</i>			
All Proclamations, Regulations, and Ordinances in force in the Colony on the 12th day of January, 1870: being the "New Edition" of Enactments authorised by Ordinances Nos. 6 of 1867 and 5 of 1869 ...each 15			
<i>Volume II.</i>			
	From	To	
Part 1 ...	6 of 1870	— 9 of 1871	... each 1 0
" 2 ...	10 of 1871	— 28 of 1871	... " 1 0
" 3 ...	1 of 1872	— 7 of 1873	... " 1 0
" 4 ...	8 of 1873	— 23 of 1873	... " 1 0
" 5 ...	1 of 1874	— 3 of 1875	... " 1 0
" 6 ...	4 of 1875	— 3 of 1876	... " 1 0
" 7 ...	4 of 1876	— 4 of 1877	... " 1 0
" 8 ...	5 of 1877	— 8 of 1877	... " 0 50
" 9 ...	9 of 1877	— 23 of 1877	... " 1 0
" 10 ...	1 of 1878	— 16 of 1878	... " 1 0
" 11 ...	1 of 1879	— 15 of 1879	... " 1 0
<i>Volume III.</i>			
Part 1 ...	1 of 1880	— 17 of 1880	... each 1 0
" 2 ...	1 of 1881	— 18 of 1881	... " 1 0
" 3 ...	1 of 1882	— 16 of 1882	... " 1 0
" 4 ...	1 of 1883	— 18 of 1884	... " 3 0
" 5 ...	19 of 1884	— 11 of 1885	... " 1 0
<i>Volume IV.</i>			
Part 1 ...	12 of 1885	— 8 of 1886	... each 1 0
" 2 ...	9 of 1886	— 7 of 1887	... " 1 0
" 3 ...	8 of 1887	— 2 of 1888	... " 0 40
" 4 ...	3 of 1888	— 15 of 1889	... " 2 70
<i>Volume V.</i>			
Part 1 ...	16 of 1889	— 8 of 1890	... each 0 85
" 2 ...	9 of 1890	— 1 of 1891	... " 0 45
" 3 ...	2 of 1891	— 8 of 1892	... " 0 95
" 4 ...	9 of 1892	— 28 of 1892	... " 0 60
Special Editions of the following, with Tables of Sections and Indices, stitched in paper cover, are obtainable as follows:—			
The Penal Code (2 of 1883)	...	each 2	0
The Criminal Procedure Code (3 of 1883)	...	3	0
The Courts Ordinance (1 of 1889)	...	0	50
The Civil Procedure Code (2 of 1889)	...	5	0
The Penal Code, in Sinhalese or Tamil	...	1	0
The Criminal Procedure Code, in Sinhalese or Tamil	...	1	50
Books of Ordinances passed in the following Sessions (old Quarto Edition) can be had, price Re. 1 each:—1836, 1842, 1843, 1846, 1848, 1849, 1850, 1851, 1854, 1855, 1856, 1857, 1860, 1863-4, 1866-7, 1867-8, 1869-70, 1870-1, 1872-3, 1873.			
Single copies of Ordinances in English (and, where translations have been published, in Sinhalese and Tamil) may be obtained for 5 cents for every 8 pages octavo or portion thereof.			
Copies of Government Minutes, Notifications, &c. (where available), for every 8 pages octavo or 4 pages quarto			
Municipal Councils Ordinance, No. 7 of 1887	...	0	50
Colonial Office Lists	...	each 4	0
Report of a Select Committee on the working of the Grain Tax Ordinance	...	3	10
Return of Architectural and Archæological Remains and other Antiquities existing in Ceylon	...	1	20
The Tésawalamai	...	0	50
Administration Reports, bound volumes, from Rs. 7-50 to	...	10	0
Do. single copies, each 4 pp.	...	0	5
Ceylon Blue Books, from 1880 to 1892	...	each 10	0

	Rs.	c.
Sessional Papers, bound volumes, from Rs. 7-50 to 10	0	0
Do. single copies each 4 pp	0	5
Customs Annual Returns	...	each 1 0
Customs Tariff	...	" 0 10
Customs Regulations	...	" 0 25
Epitome of Government Minutes, Circulars, and Notifications, 1849-71	...	" 1 0
Do. do. 1872-87	...	" 1 0
Pybus's Mission to Kandy	...	" 0 50
The Mahāvāṅsa:—		
Original Pāli Text, Part I.	...	" 7 50
Do. Part II.	...	" 7 50
Wijesinha's English Translation of Part II., with Turnour's Translation of Part I. prefixed	...	" 7 50
Sinhalese Translation, Part I.	...	" 5 0
Do. Part II.	...	" 5 0
Nitinighanduwa, English	...	" 1 0
Do. Sinhalese	...	" 1 0
Rāmanāthan's Reports	...	" 22 0
Report on Brown Scale, or Bug, on Coffee	...	" 1 0
Saddharmalankaraya	...	" 2 0
Dravidian Comparative Grammar	...	" 13 0
Census of Ceylon, 1891	...	" 20 0
Governors' Addresses, 1833-77, 2 vols.	...	" 10 0
Tables for calculating Pensions under the Widows' and Orphans' Pension Fund Ord.	...	" 0 25
Reports of the Temple Lands Commissioners, 1857 to 1865	...	" 0 50
Papers relating to Buddhist Temporalities, 1876	...	" 1 0
The Green-Scale Bug in connection with the Cultivation of Coffee.—Observations by Mr. E. Ernest Green (illustrated)	...	" 1 0
Ceylon Civil Lists	...	" 1 0
Itinerary of Ceylon Roads:—		
Part I.—Principal Roads, Second Edition (1881), without Map	...	" 2 0
Part II.—Minor Roads, Second Edition (1888), with Map	...	" 8 0
Do. do. without Map	...	" 3 0
Report on the Administration of the Police, &c., by Mr. A. H. Giles	...	" 1 45
Register of Books printed in Ceylon and registered under Ordinance No. 1 of 1885:—		
Part I., 1885-88	...	" 1 25
Part II., 1888-92	...	" 1 40
Clough's Sinhalese-English Dictionary	...	" 20 0
Petroleum Rules	...	" 0 25
Archæological Report on Kégalla District	...	" 6 0
Regulations under the Merchandise and Trade Marks Ordinance of 1888	...	" 0 15
Rules of the Public Service Mutual Guarantee Association	...	" 0 10
Glossary of Native Words occurring in Official Documents	...	" 0 50
Catalogue of Pāli, Sinhalese, and Sanscrit Manuscripts in Temple Libraries	...	" 0 50
Alwis' Descriptive Catalogue of Sanscrit, Pāli, and Sinhalese Works	...	" 5 0
Buddhist Nirwana: A Review of Max Müller's Dhammapada	...	" 1 50
Pāli Grammar	...	" 5 0
District Mannals:		
Mannár, by the late W. J. S. Boake, c.c.s.	...	" 1 0
Uva, by H. White, c.c.s.	...	" 1 0
Application for any publication in the above List should be made to the Government Record-keeper, at the Colonial Secretary's Office, Colombo, and should be accompanied by payment in advance.		
Payments should be made by Post Office Order, Government Draft, or uncrossed Cheque on a Colombo Bank. Stamps will not be received in payment.		
H. L. CRAWFORD, Government Record-keeper.		
May, 1893.		

THE "KEW BULLETIN" of miscellaneous information is issued as an occasional publication from the Royal Gardens at Kew.

It contains notes on the economic products of plants which have been made the subject of particular study and investigation at Kew, and it is intended to be a means of communication to persons interested in Botanical subjects and products in India and Colonies.

The "Bulletin" is published by Messrs. Eyre and Spottiswood, East Harding street, London, E.C., and may be obtained directly from them or through any bookseller.

Price 2d. per copy; by post, United Kingdom, 2½d. Foreign Countries and Colonies, 3d. per copy.

Colonial Secretary's Office,
Colombo, April 21, 1893.

THE CEYLON GOVERNMENT GAZETTE, published every Friday, is on Sale at the Government Printing Office.

The Subscription, payable in advance, which can only be booked to terminate at the end of a quarter, is Rs. 3 per quarter.

Single copies may be had, price 25 cents each.

Charges for Advertisements.		Rs.	c.
A column	...	7	50
Two-thirds of a column	...	5	0
Half a column	...	4	0
For small notices not exceeding 20 lines...	...	2	50

Second and third insertions (consecutive), two-thirds and one-half, respectively, of the above rates.

Back Numbers and Volumes of THE SUPREME COURT CIRCULAR (publication discontinued on December 31, 1891) are also on sale at the Government Printing Office, as follows:—

	Rs.	c.
Volume I. ...	3	25
Volumes II. to IX., each ...	6	50
Separate Numbers:—		
To former Subscribers, each ...	0	12
To non-Subscribers, each ...	0	25

For all other Government Publications application should be made to the Record-keeper, at the Government Record Office, Colombo.

GEO. J. A. SKEEN,
Government Printer.

IT is hereby notified that under the Regulations of December 14, 1892, an Examination for Junior Officers of the Public Works Department to qualify for promotion to the grade of Inspector or Third Grade District Engineer, will be held on Tuesday, January 16 next, and following days, at the office of the Director of Public Works, Colombo, at 11 A.M.

WALSH WRIGHTSON,
for Director of Public Works.

Public Works Department,
Colombo, October 30, 1893.

Comparative Statement of the Quantities of the Principal Articles Bonded in, entered for Home Consumption, and Exported from the Bonded Warehouses in the Ten Months ended October 31, 1892 and 1893.

ARTICLES.	Ten Months ended October 31, 1892.			Ten Months ended October 31, 1893.		
	Bonded.	Entered for Home Consumption.	Exported.	Bonded.	Entered for Home Consumption.	Exported.
Gray Cottons, bales and cases ...	1,598	1,784	63	874	1,373	49
White do. do. ...	474	441	4	423	452	...
Printed do. do. ...	489	537	12	513	511	...
Dyed do. do. ...	87	54	...	29	87	...
Coloured Woven Cottons, b. & c.	350	403	...	154	208	...
Sundry do. do. ...	186	236	2	250	198	...
Yarns, plain, bales and cases ...	38	27	3	...	12	...
— dyed, do. ...	181	141	40	24	84	2
— Indian-made, sundry, b. & c.	54	...	56	1
Grain, Rice, bags ...	8,338	1,020	9,325	1,900	759*	360
Malt Liquor, in wood, hhds. ...	886	918	63	385	650	15
— in glass, cases and casks ...	692	775	21	919	358	...
Spirits, Brandy, puncheons & pipes	3
Do. hhds. and casks ...	20	13	11	...
Do. cases ...	1,085	1,064	...	1,262	792	27
— Gin, puncheons and pipes...	...	1	...	6	3	...
Do. hhds. and casks...	109	46	...	7	38	...
Do. cases ...	7,244	5,273	3	3,410	4,011	...
— Whisky, hhds. and casks ...	24	36	...	15	22	...
Do. cases ...	9,390	9,143	63	3,489	5,242	311
Tea, lb. ...	2,540	...	2,540
Tobacco, Manufactured, lb. ...	12,352	8,531	...	5,882	8,438	...
— Cigars, lb. ...	1,690½	522¼	692	98 ² / ₁₆	545 ⁷ / ₈	35
Wines, French, hhds. and casks...	10	16	5	13 ¹ / ₁₆	3	5
Do. cases ...	434	507	...	429	365	53
— Madeira, puncheons & pipes
Do. cases	9	...	64	5	...
— Portugal, puncheons & pipes
Do. hhds. and casks ...	59	17	...	23	29	...
Do. cases ...	22	20	...	25	1	...
— Spanish, butts and pipes
Do. hhds. and casks ...	10	7	...	6	1	...
Do. octaves
Do. cases ...	5	12
— Italian, hhds. and casks
— Austrian, in glass, cases

Customs, Colombo,
November 8, 1893.

J. D. MASON,
for Principal Collector.

Quantities of the Principal Articles remaining in the Bonded Warehouses on September 30, 1893;
also Bonded, Entered for Home Consumption, and Exported from Bond; and the Total
Quantities entered for Home Consumption in October, 1893.

ARTICLES.	Remaining in the Bonded Warehouses on Sept. 30, 1893.	Bonded in the Month of October, 1893.	Total.	Entered for Home Consump- tion in the Month of October, 1893.	Exported from the Warehouses in the Month of October, 1893.	Total.	Remaining in the Bonded Warehouses on Oct. 31, 1893.	Total Imports entered for Home Con- sumption in Oct., 1893.
Gray Cottons, bales and cases ...	420	108	528	128	7	135	393	367
White do. do. ...	143	20	163	40	...	40	123	83
Printed do. do. ...	62	45	107	80	...	80	27	205
Dyed do. do. ...	40	...	40	15	...	15	25	25
Coloured Woven Cottons, b. & c.	165	20	185	58	...	38	147	84
Sundry do. do. ...	174	20	194	55	...	55	139	159
Yarns, plain, bales and cases ...	3	...	3	3	...
— dyed, do. ...	119	...	119	10	...	10	109	23
— Indian-made, sundry, b. & c.	4	...	4	4	500
Grain, Rice, bags ...	880	...	880	880	201,303
Malt Liquor, in wood, hhds. ...	109	...	109	109	150
— in glass, cases and casks ...	766	196	962	131	...	131	831	809
Spirits, Brandy, puncheons & pipes	3	...	3	3	...
Do. hhds. and casks...	33	...	33	33	2
Do. cases ...	879	224	1,103	53	...	53	1,050	174
— Gin, puncheons and pipes...	7	...	7	3	...	3	4	3
Do. hhds. and casks ...	76	1	77	4	...	4	73	4
Do. cases ...	2,709	783	3,492	297	...	297	3,195	422
— Whisky, hhds. and casks...	22	2	24	2	...	2	22	12
Do. cases ...	4,049	190	4,239	637	30	667	3,572	960
Tea, lb.
Tobacco, Manufactured, lb. ...	3,585½	728	4,313½	4,313½	3,401
— Cigars, lb. ...	15 ⁵ / ₈	78 ² / ₁₆	93 ² / ₁₆	78 ² / ₁₆	...	78 ² / ₁₆	15 ⁵ / ₈	1,060½
Wines, French, hhds. and casks...	22	...	22	22	23
Do. cases ...	115	20	135	49	...	49	86	238
— Madeira, puncheons & pipes
Do. cases ...	59	...	59	59	1
— Portugal, puncheons & pipes
Do. hhds. and casks...	39	8	47	47	12
Do. cases	137
— Spanish, butts and pipes...
Do. hhds. and casks...	18
Do. octaves
Do. cases	45
— Italian, hhds. and casks
— Austrian, in glass, cases

Customs, Colombo,
November 8, 1893.

J. D. MASON,
for Principal Collector.

Comparative Statement showing the various Countries from which Cotton Goods have been Received, and Quantities Imported from each, during the Month ended October 31, 1893.

Articles.	United Kingdom.	British India.	Straits.	French India.	China.	Hong-kong.	Austria.	Germany.	France.	Belgium.	Holland.	Aden.	Japan.	Batavia.	Maldivé Islands.	Total for the Month, of Oct., 1893.	Total for the 10 Months ended Oct. 31, 1893.	Total for the 10 Months ended Oct. 31, 1892.
Gray Cottons, bales and cases...	327	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	327	2,433	3,647
White do. do. ...	73	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	73	911	972
Printed do. do. ...	146	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	146	1,200	765
Dyed do. do. ...	—	—	—	—	—	—	10	—	—	—	—	—	—	—	—	10	145	169
Coloured, Woven, do. ...	37	9	—	—	—	—	—	—	—	—	60	—	—	—	—	106	696	904
Sundry, do. do. ...	72	500	6	—	—	—	17	2	—	—	—	—	—	—	—	597	4,172	3,704
Yarns, plain ...	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	11	39
Yarns, dyed ...	13	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	13	82	213
Total for the Month of October, 1893 ...	668	509	6	—	—	—	27	2	—	—	60	—	—	—	—	1,272	9,650	10,413
Total for the ten Months ended October 31, 1893 ...	5,849	3,354	8	—	8	1	123	86	—	—	219	—	2	—	—	—	9,650	—
Total for the ten Months ended October 31, 1892 ...	6,343	3,699	8	5	—	1	105	147	17	—	82	—	—	—	6	—	—	10,413

Customs, Colombo, November 8, 1893.

J. D. MASON,
for Principal Collector.

Total Quantities of the following Articles Exported from the Ports of Colombo and Galle during the under-mentioned Periods.

Vessels.	Date of Clearing.	For what Port.	Plantation Coffee.	Native Coffee.	Tea.	Cacao.	Trunk Cinchona.	Branch Cinchona.	Cinchona Chips.	Cocoanuts.	Copperah.	Cocunut Oil.	Cocunut Poona.	Cinnamon.	Cinnamon Oil.	Citronella Oil.	Cardamoms.	Ebony.	Plumbago.	Coir Rope.	Coir Junk.	Coir Yarn.	Coir Fibre.	Sapan-wood.	Orchilla.	Kitfool Fibre.	Deer Horns.
	1893.		cwt.	cwt.	lb.	cwt.	lb.	lb.	lb.	No.	cwt.	cwt.	cwt.	lb.	oz.	oz.	lb.	cwt.	cwt.	cwt.	cwt.	cwt.	cwt.	lb.	lb.	lbwt.	cwt.
COLOMBO.	1893.																										
ss. Australia	4/11	Australia	110	20	153929																						
ss. Ravenna	4/11	China			360												196										
ss. Loodiana	4/11	Bombay			210																						
ss. Pekin	4/11	London			393635																						
ss. Vasna	4/11	Negapatam																									
ss. Ballarat	4/11	London			84126																	13					
ss. Shanghai	4/11	do.			338019																						
ss. Bohemia	6/11	do.			379727																		74				
ss. Rohilla	6/11	Bombay			1690																						
ss. Chupra	7/11	Calcutta										3459					14071										
ss. Marquis Bac- quehem	7/11	Trieste, &c.	395	200	15459							2383		5600*			4433										
ss. Japan	7/11	Mauritius			6000																	194		100			
ss. Port Chalmers	7/11	London			275656		30698																				
ss. Vindabona	7/11	China			2342							660		10000								100	98				
ss. Aglaja	7/11	Calcutta										135					2012			116							
ss. Oanfa	7/11	London	297		502262	3																					
ss. Preussen	7/11	Bremen			22272							1133		7200†								146	274				
ss. Hohenzollern...	7/11	Sydney	67		30827									1200								92	219				
ss. Dunera	7/11	Calcutta			20																						
GALLE.																											
Return not received.																											

Chips. † And 224 Chips.

Importation of Rice from Indian Ports during the Week.

TO COLOMBO:—

From Calcutta	... Bags	55,003
Rangoon	... "	1,844
Gopalpore	... "	1,370
Bombay	... "	200
Southern India	... "	8,814
Total	... Bags	67,231

TO GALLE:—

Return not received.

Customs, Colombo, November 9, 1893.

R. RUID,
Acting Principal Collector.

Ceylon Government Railways.—Comparative Statement of Traffic for the Week ended October 22, 1893.

EARNINGS FROM.	Seven days ended October 25, 1891.			Seven days ended October 23, 1892.			Seven days ended October 22, 1893.			Increase— 1893 over 1892.			Decrease— 1893 below 1892.		
	No.	Rs.	c.	No.	Rs.	c.	No.	Rs.	c.	No.	Rs.	c.	No.	Rs.	c.
Passengers, Ordinary	49,899	18,132	91	60,422	23,130	86	69,778	27,360	79	9,356	4,229	93	—	—	—
Coolies	731	514	47	1,209	498	81	2,034	699	83	825	201	2	—	—	—
Season Tickets	2	11	0	3	9	70	—	—	—	—	—	—	3	9	70
Total Passengers	50,632	18,658	38	61,634	23,639	37	71,812	28,060	62	10,178	4,421	25	—	—	—
Parcels	3,694	1,091	73	4,213	1,200	43	7,009	1,749	49	2,796	549	6	—	—	—
Horses	33	180	21	44	228	75	47	234	68	3	5	93	—	—	—
Carriages	10	69	38	13	190	48	6	58	34	—	—	—	7	132	14
Dogs	57	39	75	62	41	0	60	44	25	—	—	3	25	—	—
Other small Animals	41	29	0	40	23	78	27	23	3	—	—	—	13	0	75
Neat Cattle	—	—	—	2	20	63	1	23	68	—	—	3	5	—	—
Mails	—	439	68	—	439	68	—	880	49	—	440	81	—	—	—
Miscellaneous Coaching	—	47	80	—	14	15	—	13	15	—	—	—	—	1	0
Goods (Tons)	2,539	30,856	33	4,680	47,369	68	5,909	65,088	81	1,229	17,719	13	—	—	—
Miscellaneous Goods	—	82	40	—	95	0	—	57	19	—	—	—	—	37	81
Live Stock	533	131	0	958	225	75	334	113	0	—	—	—	624	112	75
General Miscellaneous	—	937	61	—	929	26	—	2,046	18	—	1,116	92	—	—	—
Total for the week	—	52,563	27	—	74,417	96	—	98,392	91	—	23,974	95	—	—	—
Total, Jan. 1 to Oct. 22	—	3566033	97	—	3783843	56	—	3967715	46	—	183871	90	—	—	—
Increase compared with previous year	—	467,477	26	—	217,809	59	—	183,871	90	—	—	—	—	—	—
Decrease do. do.	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
Traffic Train Mileage this week	11,340	—	—	14,719	—	—	18,077	—	—	3,358	—	—	—	—	—
Total, Jan. 1 to Oct. 22	560473	—	—	618817	—	—	700255	—	—	81,438	—	—	—	—	—
Increase compared with previous year	34,059	—	—	58,344	—	—	81,438	—	—	—	—	—	—	—	—
Decrease do. do.	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—

PARTICULARS OF GOODS CONVEYED.	Seven days ended October 22, 1893.			January 1 to October 22, 1893.			January 1 to October 23, 1892.			Increase in 1893.			Decrease in 1893.		
	Tons	cwt.	qr.	Tons	cwt.	qr.	Tons	cwt.	qr.	Tons	cwt.	qr.	Tons	cwt.	qr.
First class Goods	6	4	3.6	219	3	3.22	225	2	1.16	—	—	—	5	18	1.22
Second class Goods	165	19	1.15	5,140	9	1.14	4,857	12	3.3	282	16	2.11	—	—	—
Rice	1,618	3	3.19	63,525	10	0.17	58,715	14	0.23	4,809	15	3.22	—	—	—
Tea	722	10	1.2	30,465	19	2.27	25,568	2	2.22	4,897	17	0.5	—	—	—
Tea Leaf	18	7	0.4	1,209	7	0.3	1,174	7	2.25	31	19	1.6	—	—	—
Arrack	23	1	3.21	1,430	0	0.11	1,530	1	3.20	—	—	—	100	1	3.9
Salt	73	8	0.26	2,997	12	2.18	3,527	13	0.15	—	—	—	530	0	1.25
Cinnamon	6	13	2.14	92	3	0.9	43	13	1.22	48	9	2.15	—	—	—
Cacao	3	9	1.17	1,175	13	2.21	589	8	2.11	586	5	0.10	—	—	—
Cardamoms	7	6	0.2	117	19	3.13	163	1	1.20	—	—	—	45	1	2.7
Tobacco	18	17	3.10	508	7	2.24	592	1	2.1	—	—	—	83	13	3.5
Beer, 3rd class	2	5	3.25	140	13	3.23	139	2	0.23	1	11	3.0	—	—	—
Tea Lead and Shooks, 3rd class	9	6	1.22	536	1	3.26	1,018	3	3.0	—	—	—	482	1	3.2
Manure, 3rd class	1	0	0.20	26	13	3.11	95	14	1.23	—	—	—	69	0	2.12
Plumbago, 3rd class	—	—	—	15	18	2.13	53	1	3.25	—	—	—	37	3	1.12
Other 3rd class Goods	499	10	1.9	20,271	2	0.22	22,414	16	1.8	—	—	—	2,143	14	0.14
Other 4th class Goods	279	19	2.18	8,975	19	3.9	6,836	15	2.3	2,139	4	1.6	—	—	—
Other 5th class Goods	114	8	0.4	4,649	1	3.26	3,854	6	2.25	794	15	1.1	—	—	—
Cinchona	8	7	2.15	862	13	0.25	1,484	3	0.3	—	—	—	621	9	3.6
Coffee	69	19	1.0	2,217	7	2.15	1,345	12	0.21	671	15	1.22	—	—	—
Cotton	2	7	0	136	11	3.18	98	0	0	38	11	3.18	—	—	—
Cocoanuts	86	6	2.1	3,028	3	3.27	4,447	0	0.8	—	—	—	1,418	16	0.9
Cocoanut oil	41	2	3.16	1,235	14	0.12	1,480	16	1.19	—	—	—	245	2	1.7
Copperah	60	17	0	2,026	3	3.8	2,110	13	3.11	—	—	—	84	10	0.3
Poonac	94	19	3.8	4,386	15	3.15	4,161	19	2.15	224	16	1.0	—	—	—
Kerosine oil	19	13	2.17	928	0	2.14	608	19	3.9	319	0	3.5	—	—	—
Staves	2	12	3.31	290	18	1.18	296	13	2.9	—	—	—	5	15	0.19
Timber, wrought	13	8	1.2	890	5	1.17	814	14	1.26	75	10	3.19	—	—	—
Timber at 5th class	11	2	3.0	856	15	3.15	984	13	0.2	—	—	—	127	17	0.15
Timber at 6th class	—	—	—	55	8	0.21	216	5	1.25	—	—	—	160	17	1.4
Tea Lead and Shooks, 6th class	186	2	0.23	6,288	19	0.15	4,813	11	0.2	1,475	0	0.13	—	—	—
Manure, 6th class	54	15	3.12	3,421	7	0.8	2,652	0	3.21	769	6	0.15	—	—	—
Plumbago, 6th class	255	14	1.10	10,032	18	2.14	9,892	4	2.26	140	13	3.16	—	—	—
Beer, 6th class	—	—	—	3	2	2.5	—	—	—	3	2	2.5	—	—	—
Staves, 6th class	—	—	—	37	6	0	1	19	1.8	35	6	2.20	—	—	—
Bulky articles and road metal	—	—	—	1,228	9	1	654	14	3.23	573	14	1.5	—	—	—
Other 3rd class Goods	68	0	2.2	3,551	8	3.10	6,590	12	2.24	—	—	—	3,039	3	3.14
Railway Material	1,037	18	0.24	31,613	18	1.26	26,478	19	1.13	5,134	19	0.13	—	—	—
Public Works Material	—	—	—	11,542	12	0	6,786	15	0	4,755	17	0	—	—	—
Prison Dept. Material	—	—	—	447	13	0	6,931	0	0	—	—	—	6,483	7	0
Breakwater Material	—	—	—	1,127	7	0	1,665	16	0	—	—	—	538	9	0
Contractor's Material (stone)	325	0	0	1,493	11	0	—	—	—	1,493	11	0	—	—	—
Total	5,908	16	3.11	229,201	11	3.4	215,916	6	1.18	29,507	9	0.3	16,222	3	2.17

THE under-mentioned goods having been left in the Queen's Warehouse beyond the time allowed by Law, notice is hereby given that unless they are immediately cleared they will be sold by public auction on Saturday, December 9, 1893, at 1 o'clock p.m. :-

Marks.	Number and Description of Packages.
Nil	3 bags paddy
L.M.	3 bundles coir rope
Nil	1 bag poonac
Nil	1 bag castor seed
Nil	1 bag grain
Nil	1 bag dry fish
A.L.S.	1 do.
Nil	1 bag coconuts
A.K.S.	3 bags rice
Nil	1 bag rice
A.L.S.	2 bags rice
Nil	1 bag onions
Nil	2 bags beans

J. D. MASON,
for Principal Collector.

Customs, Colombo,
November 8, 1893.

THE under-mentioned goods having been left in the Queen's Warehouse beyond the time allowed by Law, notice is hereby given that unless they are immediately cleared they will be sold by public auction on Saturday, December 9, 1893, at 1 o'clock p.m. :-

Marks.	Number and Description of Packages.
Nil	9 ballots coir yarn
R.M.M.R.S.M.	1 bag rice
K.K.A.	1 do.
S.	1 bag grain
S.C. in a diamond	1 do.
Nil	2 do.
M.K.M.	2 do.

Marks.	Number and Description of Packages.
C.J.	1 bag grain
S.I.P.M	1 do.
J.N.	1 do.
Nil	1 do.

J. D. MASON,
for Principal Collector.
Customs, Colombo,
November 8, 1893.

THE under-mentioned goods having been left in the Queen's Warehouse beyond the time allowed by Law, notice is hereby given that unless they are immediately cleared they will be sold by public auction on Saturday, December 9, 1893, at 1 o'clock p.m. :-

Marks.	Number and Description of Packages.
M. S.	1 bag rice
A. D & Co in a diamond	1 bag poonac
C D S	1 bag rice
M R M	1 do
M K N	4 bags paddy
S H A	2 bags grain
P D S	5 bags cotton seed
S	4 bags grain
D S in a diamond...	1 bag rice
E S R C	1 bag paddy
A S	1 do
M B M	1 bag rice
M P A N	3 bags paddy
S P P	1 bag rice
S N	1 bag rice
P R N C	1 bag rice
P L P	2 bags rice
S P V	1 bag rice
Nil	5 bags grain and 2 bags paddy

J. D. MASON,
for Principal Collector.
Customs, Colombo,
November 8, 1893.

NOTICES CALLING FOR TENDERS.

TENDERS in duplicate will be received by the Assistant Government Agent of Nuwara Eliya, at his office, up to 12 noon on Wednesday, November 15, 1893, from persons willing to contract for the transport of stores from the Nanu-oya Railway Station to places mentioned in the annexed schedule from January 1 to December 31, 1894.

The Kachcheri,
Nuwara Eliya, November 1, 1893.

GEORGE M. FOWLER,
Assistant Government Agent.

Schedule referred to.

	From Nanu-oya to—			
	Lindula.	Nuwara Eliya.	Uda Pussellawa.	Nildandabhinna.
Rate per parcel under and up to 14 lb. in weight :—				
By special cooly or by coach when practicable
By cart
Time required :—				
By cooly or by coach
By cart
Rate per parcels over 14 lb. and up to 28 lb :—				
By special cooly or by coach when practicable
By cart
Time required :—				
By special cooly or by coach
By cart
Rate per parcels over 28 lb. and up to 56 lb :—				
By special cooly or by coach when practicable
By cart
Time required :—				
By cooly or by coach
By cart
Rate per parcels over 56 lb. and up to 112 lb :—				
By special cooly or by coach when practicable
By cart
Time required :—				
By cooly or by coach
By cart
Rate per cwt. for stores and over 112 lb. weight :—				
By special cooly or by coach when practicable
By cart
Time required :—				
By cooly or by coach
By cart
For half cart of 10 cwt.
For one cart of 20 cwt.
Time required				

SEALED Tenders (in duplicate), marked on the envelopes "Tender for _____," will be received at the Colonial Secretary's Office up to noon on Monday, November 20, 1893, from persons willing to contract for the supply of firewood for the use of the following jails for a period of one year commencing from January 1, 1894 :—

Western Province.—Convict Establishment Jails, comprising Welikada, Slave Island, Mahara, Bankshall or Mutwal, and Borella Convict Hospital; Hulftsdorp Jail.

2. A deposit of Rs. 50, which must be made at the Treasury or Kachcheri, will be required; and no tender will be considered unless the receipt for such deposit is attached thereto. All other deposits will be returned upon signature of a contract. Should any person decline to enter into a bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown.

3. The amount of each bond and all other necessary information can be ascertained upon application at the offices of the Superintendents, Convict Establishment and Hulftsdorp.

4. The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

5. The person whose tender is accepted by Government will be required to bear the expense of having the security bond prepared for the due fulfilment of his contract, which bond will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderer's own lawyer, the name or stamp of whom should be affixed to the document.

6. Every alteration should bear the initials of the tenderers, and all tenders containing alterations not bearing the tenderers' initials will be treated as informal and rejected.

7. No tender will be considered unless the correct address of the tenderer is given specifying the name of the street and the number of the house he lives in.

H. L. CRAWFORD,
for Colonial Secretary

Colonial Secretary's Office,
Colombo, November 17, 1893.

SALES OF UNSERVICEABLE ARTICLES.

NOTICE is hereby given that on Saturday, November 18, 1893, at 12 o'clock noon, will be sold by public auction the following unserviceable articles lying at the Galle Prison :—

- 1 axe, felling, broad
- 15 hammers, hand
- 7 lanterns, hurricane, hand, kerosine
- 5 padlocks
- 1 pair scales, spring balance
- 1 spittoon, enamelled
- 9 pairs spectacles, stone-breaking

Galle Prison,
October 31, 1893.

H. J. WOUTERSZ,
Assistant Superintendent.

NOTICE is hereby given that at 1 o'clock P.M. on Wednesday, December 13, 1893, will be sold by public auction at the Public Works Department Store, Badulla, the following unserviceable articles :—

- | | |
|-------------------------------------|------------------------------------|
| 2 adzes of sorts | 4 buckets, water (wooden) |
| 4 augers of sorts | 56 buckets, water, galvanised iron |
| 4 axes of sorts | 3 buckets, pail |
| 15 barrels, tar, empty | 38 brushes, whitewashing |
| 23 billhooks and coytas | 10 do. tar |
| 2 braces, ratchet | 4 do. paint |
| 1 bushel measure, 10 c.-ft., wooden | 3 do. painter, lining |

- 40 cans, tin
- 3 cans, iron
- 3 cases, tin, check-roll
- 1 cask, wooden
- 25 chisels of sorts
- 3 crucibles
- 122 files of sorts
- 1 file, large, rubber
- 6 grass-cut knives
- 1 glazier's diamond
- 3 gauges of metal piling
- 2 hammers, screw
- 468 do. hand
- 28 do. sledge, iron
- 4 do. sledge, half
- 28 hammers, miners'
- 870 mamoties
- 2 masons' plumb bobs
- 1 needle, iron
- 1 nipper
- 5 packing cases
- 575 pickaxes or mattocks
- 5 planes of sorts

- 22 planes, iron, bits
- 6 powder canisters, tin
- 11 porowas
- 20 pulleys
- 50 rakes
- 4 rammers, wooden
- 11 rammers, copper-tipped
- 1 saw, hand
- 1 saw, tennon
- 1 saw, Ballet or Canada
- 1 saw set
- 8 sieves
- 1 square iron, figured
- 4 shovels and spades
- 4 spanners
- 2 tongs, smiths'
- 3 tubs, water
- 5 tubs, 8-gal., or round feeding
- 8 trowels, masons'
- 1 vice, standing
- 1 pair chain traces
- 1 survey pole

H. F. TOMALIN,
for Director of Public Works.

Public Works Department,
Colombo, November 6, 1893.

ROAD COMMITTEE NOTICES

NOTICE is hereby given that the Governor, with the advice and consent of the Legislative Council, having agreed to grant the under-mentioned sum to meet compensation for damage done in consequence of the construction of the under-mentioned road, the Provincial Road Committee, acting under the provisions of "The Branch Roads Ordinance, 1874," will on November 22, 1893, at 1 o'clock P.M., at their office in Ratnapura, proceed to assess the under-mentioned estates to make up the private contributions :—

YATIYANTOTA-POLATAGAMA ROAD.

Government moiety ... Rs. 435.42
Private contributions ... " 435.42

Proprietors or Agents.	Estates.	Acreage.
Yatiantota Tea Company, Limited	Polatagama	... 699
Do.	Ambamalla	... 211
We-oya Tea Company, Limited	We-oya estate	... 275
G. D. Moir	Weragalla	... 286
C. L. Davis	Kelani	... 588
A. Paterson	Parusella	... 281

And at the same time and place the Committee will take evidence, if necessary, and receive and consider objections and suggestions.

H. WAGE,
Chairman.

Provincial Road Committee's Office,
Ratnapura, October 20, 1893.

NOTICE is hereby given that the Governor, with the advice and consent of the Executive Council, having agreed to grant the under-mentioned sum for repairs to the under-mentioned road for 1894, the Provincial Road Committee, acting under the provisions of "The Branch Roads Ordinance, 1874," will on November 22, 1893, at 1 o'clock P.M., at their office in Ratnapura, proceed to assess the under-mentioned estates to make up the private contributions :—

YATIYANTOTA-POLATAGAMA ROAD.

Government moiety ... Rs. 250
Private contributions ... " 250

Proprietors or Agents.	Estates.	Acreage.
Yatiantota Tea Company, Limited	Polatagama	... 699
Do.	Ambamalla	... 211
We-oya Tea Company, Limited	We-oya estate	... 275
G. D. Moir	Weragalla	... 286
C. L. Davis	Kelani	... 588
A. Paterson	Parusella	... 281

And at the same time and place the Committee will take evidence, if necessary, and receive and consider objections and suggestions.

H. WAGE,
Chairman.

Provincial Road Committee's Office,
Ratnapura, October 20, 1893.

NOTICE is hereby given that the Governor, with the advice and consent of the Legislative Council, having agreed to grant the under-mentioned sum for rebuilding the masonry wall at 32nd mile slip on the under-mentioned road, the Provincial Road Committee, acting under the provisions of "The Branch Roads Ordinance, 1874," will on Friday, November 24, 1893, at 3 o'clock P.M., at their office in Kandy, proceed to assess the under-mentioned estates to make up the private contributions:—

PUNDALU-OYA ROAD (between Tavalantenna and Pundalu-oya).

Proprietors or Agents.	Estates.	Acreage.
Government moiety ... Rs. 215		
Private contributions ... " 215		
1st to 4th section, 4 miles.		
M. P. Metcalfe*	... Rockside	... 250
Mrs. R. Brown	... Meddetenna	... 100
Mackwood & Co.	... Pallerakele	... 70
1st to 7th section, 7 miles.		
M. P. Metcalfe	... Hurimarua, Rolles-ton	... 100
Do.	... Choisy	... 365
R. E. France & J. R. Hughes (Mackwood & Co.)	... Wevehena	... 140

Proprietors or Agents.	Estates.	Acreage.
1st to 8th section, 8 miles.		
J. P. Green & Co.	... Eton	... 233
1st to 10th section, 9 1/4 miles.		
Bosanquet & Co.	... Pundalu-oya North and Mausawa	... 947
Geo. Steuart & Co.	... Dunsinane	... 1,787
J. M. Robertson & Co.	... Pundalu-oya South	... 791
A. S. Reeves (J. M. R. & Co.)	... Sheen	... 873
The Heirs of R. B. Downall (W. Harman)	... Harrow	... 260
J. P. Green & Co.	... Fernlands	... 271
The Heirs of R. B. Downall, by Manager W. Harman	... Kallu-oya	... 253
Cumberbatch & Co.	... Kaipugalla	... 410

And at the same time and place the Committee will take evidence, if necessary, and receive and consider objections and suggestions.

C. R. CUMBERLAND,
for Chairman.

Provincial Road Committee's Office,
Kandy, October 27, 1893.

NOTICE is hereby given that the Provincial Road Committee will on November 22, 1893, at 1 o'clock P.M., at their office at Ratnapura, proceed, in accordance with the provisions of "The Branch Roads Ordinance, 1874," to alter and vary the limits of the district estates in which are assessed for the construction of Yatiyantota-Poltagama road, by adding the acreage as shown below:—

Proprietors.	Estates.	Acreage.
		A. R. P.
Yatiyantota Tea Company, Limited	Preliminary plan 194, lot 388	304 0 0
Do.	do. 194, lot 389	224 2 26
Do.	do. 194, lot 390	194 2 0
Do.	do. 115, lot 2,432	17 3 22
We-oya Tea Company, Limited	do. 248, lot 515	15 1 25

And at the same time and place the Committee will take evidence, if necessary, and receive and consider objections and suggestions.

Provincial Road Committee's Office,
Ratnapura, October 20, 1893.

H. WACE,
Chairman

LOCAL BOARD NOTICES.

NOTICE is hereby given that a meeting will be held in the Negombo Kacheheri on December 1, 1893, for the election, under the provisions of the 11th section of the Local Board Ordinance, No. 7 of 1876, of Unofficial Members to serve on the Board of Health and Improvement of the town of Negombo for the years 1894 and 1895.

E. ELLIOTT,
Acting Government Agent.

Government Agent's Office,
Colombo, October 21, 1893.

මහලු නගරයේ වැසිසවයේ සභිපය දියුණුවීම පිණිස පිහිටුවන ලද සභාවට වම් 1894 රේ සහ 1895 රේ අවරුද්දට ආණ්ඩුවේ නිල කොදරන්හා වූ සහකාර වරුන් තෝරාගැනීමට වම් 1893 ක් වූ දෙසැම්බර් මස 1 වෙනි දින මහලුවේ කවිවෙර්ගේදී සභා රැස්වීමක් සෞඛ්‍ය සභා සභිකව වම් 1876 රේ අවරුද්දේ නොමර 7 රේ ආඥාවෙන් 11 වෙනි වගන්තියේ ප්‍රකාරයට පවත්වන ලද බව මෙයින් දැනුම් දෙමි.

ඊ. එලියට්,
වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමන

වම් 1893 ක් වූ නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන්ගේ කන්දෝරුවේ දීය.

இந்தால் அறிவிக்கிறதாவது 1894 ம், 1895 ம் ஆண்டு களுக்கு நீர்கொழும்பு பட்டணத்தின் தேசசவுக்கிய சீர் திருத்தச் சங்கத்துக்கு அரசாட்சி உத்தியோகமில்லாத சங்கத்தவர்களை தெரிந்துகொள்ளும்படி 1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 1 ந் தேதி, நீர்கொழும்பு கச்சேரியில் 1876 ம் ஆண்டின் 7 ம் இலக்கம் 11 ம் பிரிவின் கட்டளைச்சட்டத்தின் பிரகாரம் ஓர் கூட்டம் கூடப்படும்.

ஈ. எலியட்,
பதில் அரசாட்சி ஏஜன்ட்.

கொழும்பு கச்சேரி,
1893 ம் ஆ. அற்பகிண 21 ந் உ.

NOTICE is hereby given that a meeting will be held in the Kalutara Kacheheri on December 4, 1893, for the election, under the provisions of the 11th section of the Local Board Ordinance, No. 7 of 1876, of Unofficial Members to serve on the Board of Health and Improvement of the town of Kalutara for the years 1894 and 1895.

E. ELLIOTT,
Acting Government Agent.

Government Agent's Office,
Colombo, October 21, 1893.

එතර නගරයේ වැසියන්ගේ සනීපය දියුණුවීම පිණිස පිහිටුවන ලද සභාවට වම් 1894 රේ සහ 1895 රේ අවිරුද්ධවලට ආණ්ඩුවේ නිල නොදරන්නාවූ සහකාරවරුන් තෝරාගැනීමට වම් 1893 ක්වූ දෙසැම්බර් මස 4 වෙනි දින කථන කවිවේරියේදී සභා රැස්වීමක් සෞභාග්‍යය සමත්ව වම් 1876 රේ අවිරුද්ධව නොමීර 7 රේ ආඥාවකට 11 වෙනි වගන්තියේ ප්‍රකාරයට පවත්වනට යෙදෙන බව මෙයින් දැනුම්දෙමි.

ජ. එලියරි,
වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වම්ස.
වම් 1893 ක්වූ ඔක්තෝබර් මස
21 වෙනි දින කොළඹ ආණ්ඩු
වුවේ ඒජන්ත උන්නාන්සේ
ගේ කන්තෝරුවේ දිස.

இத்தால் அறிவிக்கிறதாவது 1894 ம் 1895 ம் ஆண்டு களுக்கு களுத்துறை பட்டணத்தின் தேசசவுக்கிய சீர் திருத்தச் சங்கத்துக்கு அரசாட்சி உத்தியோகமில்லாத சங்கத்தவர்களை தெரிந்துகொள்ளும்படி 1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 4 ந்த தேதி, களுத்துறை கச்சேரியில் 1876 ம் ஆண்டின் 7 ம் இலக்கம் 11 ம் பிரிவின் கட்டளை ச்சட்டத்தின் பிரகாரம் ஓர் கூட்டம் கூடப்படும்.

ஈ. ஏலயட்,
கொழும்பு கச்சேரி, பதில் அரசாட்சி ஏசன்று.
1893 ம் ஆண்டு அற்பசிமீ 21 ந் உ.

NOTICE is hereby given that under the provisions of the Ordinance No. 7 of 1876, section 11, a meeting will be held at the office of the Gampola Local Board on Friday, December 1, 1893, at 9 A.M., to elect three Unofficial Members of the Local Board of Health and

Improvement for the town of Gampola, for the years 1894 and 1895.
Kandy Kachchéri,
October 31, 1893.
P. A. TEMPLER,
Government Agent.

මෙයල නගරය වැඩිදියුණුව සහ සනීපරක්‍ෂා කෙරීමේ සෞභාග්‍යයාලේ නිල නොදරන්නාවූ සහකාරවරු තුන්දෙනෙක් වම් 1894 රේ සහ 1895 රේ අවිරුද්ධවලට තෝරාගන්නා පිණිස වම් 1876 රේ අවිරුද්ධව නොමීර 7 රේ සෞභාග්‍යයා රෙගුලාසියේ 11 වෙනි වගන්තියට එකතව ලබන දෙසැම්බර් මස පලමු වෙනි සිකුරුදා උදේ නමයට ගම්පල සෞභාග්‍යාලේ කන්තෝරුවේදී සම්මුතියක් පවත්වනට යෙදෙන බව මෙයින් දැනුම්දෙනට යෙදෙනු ඇත.

ජී. ඒ. වැම්ප්ලර්,
ආණ්ඩුවේ ඒජන්තවරු.
වම් 1893 ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි
දින මහනුවර කවිවේරියේදී.

இதனால் அறிவிக்கிறதாவது 1894 ம் 1895 ம் ஆண்டு களுக்கு கம்பனைபட்டணத்தின் தேசசவுக்கிய சீர்திருத்த சங்கத்து அரசாட்சி உத்தியோகமில்லாத மூன்று சங்கத்தவர்களை தெரிந்துகொள்ளும்படி 1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 1 ந்த தேதி வெள்ளிக்கிழமை காலை 9 மணிக்கு கம்பனை லோக்கல்போர்ட் கந்தோரில் 1876 ம் ஆண்டின் வுத்தான சவுக்கியதேர்ச்சி சங்கத்தைப்பற்றிய 11 ம் கட்டளைச்சட்டத்தின் 7 ம் பிரிவுக் குடந்தையாக ஓர் கூட்டம் கூடப்படும்.

பி. ஏ. வெம்பிளர்,
கண்டி கச்சேரி, அரசாட்சி ஏசன்று.
1893 ம் ஓஸு அற்பசிமீ 31 ந் உ.

NOTICES IN TESTAMENTARY ACTIONS.

In the District Court of Colombo.
Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Deed of Settlement
No. C/402. } of John Robertson, late of Aberdeen,
Scotland deceased.

THIS matter coming on for disposal before E. C. Dumbleton, Esq., Acting District Judge of Colombo, on the 10th day of October, 1893, in the presence of Julius & Creasy, Proctors, on the part of the petitioner William Duff Gibbon, of Kandy; and the affidavit of the said William Duff Gibbon, dated 29th September, 1893, having been read, and a copy of the deed of settlement of John Robertson, deceased, having been produced:

It is ordered that the deed of settlement of the said John Robertson, deceased, dated 2nd February, 1893, be and the same is hereby declared proved, unless any person shall, on or before the 16th day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

It is further declared that the said William Duff Gibbon is the attorney of Charles Brown Davidson, Alexander Edmond, junior, and Harvey Hall, the executors named in the said deed of settlement, and as such he is entitled to have letters of administration with the said deed of settlement annexed issued to him, unless any person shall, on or before the 16th day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

E. C. DUMBLETON,
Acting District Judge.

The 19th day of October, 1893.

In the District Court of Kandy.
Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late
No. 1,787. } Pallege Elladureyalagedera Ukkuwa,
of Deewila in Matale, deceased.

THIS matter coming on for disposal before John Henricus de Saram, Esq., District Judge of Kandy, on the 20th day of October, 1893, in the presence of Mr. C. Vanderwall, Proctor, on the part of the petitioner Maharanhawadidureyalagedera Komalie; and the affidavit of the said Maharanhawadidureyalagedera Komalie, of Deewila, dated the 3rd day of August, 1893, having been read: It is further declared that the said Maharanhawadidureyalagedera Komalie is entitled to have letters of administration issued to her to the estate of Pallege Elladureyalagedera Ukkuwa, as the widow of the said deceased, unless Pallege Elladureyalagedera Tickira, by his gurdian ad litem Maharanhawadidureyalagedera Ranhawadia shall, on or before the 24th day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

J. H. DE SARAM,
District Judge.

The 20th day of October, 1893.

In the District Court of Kandy.
Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late
No. 1,790. } Cumburegedere Appuhamy Vederala,
of Maratugoda in Harispattu, deceased.

THIS matter coming on for disposal before John Henricus de Saram, Esq., District Judge of Kandy,

on the 31st day of October 1893, in the presence of Mr. J. B. Siebel Proctor, on the part of the petitioner Cumburegedere Siatu; and the affidavit of the said Cumburegedere Siatu, dated this day, having been read:

It is declared that the said Cumburegedere Siatu is entitled to have letters of administration issued to him to the estate of Cumburegedere Appuhamy Vederala, deceased, as the only son of the said deceased, unless Kumburegedere Kiry Menika shall, on or before the 24th day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

J. H. DE SARAM,
District Judge.

The 31st day of October, 1893.

In the District Court of Jaffna.
Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late Velayuthar Veeravagoe, of Vavuniya-Vilankulam, deceased.

Veeravagoe Nallaperumal, of Anaikkottai in Jaffna.....Petitioner.

Vs.

- 1, Sethupillai, widow of Veeravagoe, of Anaikkottai in Jaffna; 2, Veeravagoe Arumugam, of Jaffna; 3, Ammunippillai, daughter of Veeravagoe, of Jaffna; and 4, Kuddippillai, daughter of Veeravagoe, of Jaffna.....Respondents.

THIS matter of the petition of Veeravagoe Nallaperumal, of Anaikkottai, praying for letters of administration to the estate of the above-named deceased, Velayuthar Veeravagoe, coming on for disposal before Patrick William Conolly, Esq., District Judge, on the 20th day of October, 1893, in the presence of Messrs. Casippillai & Cathiravelu, Proctors, on the part of the petitioner; and the affidavit of the petitioner, dated the 23rd day of August, 1893, having been read: It is declared that the petitioner is one of the heirs of the said intestate, and is entitled to have letters of administration to the estate of the said intestate issued to him, unless the respondents or any other person shall, on or before the 20th day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

P. W. CONOLLY,
District Judge.

This 20th day of October, 1893.

In the District Court of Jaffna.
Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late Valliamme, wife of Saravanamutto, of Chavegecherry, deceased.

Mootar Periatamby, of Chavegecherry.....Petitioner.

Vs.

- 1, Sithemparam, wife of Periatamby; 2, Periatambi Nallatamby; 3, Thamoorthy Tellyampalam, and wife 4, Valasipilly, all of Chavegecherry.....Respondents.

THIS matter of the petition of Mootar Periatamby, of Chavegecherry, praying for letters of administration to the estate of the above-named deceased, Valliamme,

wife of Saravanamutto, of Chavegecherry, coming on for disposal before Patrick William Conolly, Esq., District Judge, on the 25th day of October, 1893, in the presence of Mr. T. M. Tampoo, Proctor, on the part of the petitioner; and the affidavit of the petitioner, dated the 24th day of October, 1893, having been read: It is declared that the petitioner is the natural and lawful father and one of the next of kin of the said intestate, and as such he is entitled to have letters of administration to the estate of the said intestate issued to him, unless the respondent or any other person shall, on or before the 24th day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

P. W. CONOLLY,
District Judge.

This 25th day of October, 1893.

In the District Court of Chilaw.

Testamentary Jurisdiction. } In the Matter of the Intestacy of Segu Mohamadu Imam Saibo, deceased, of Chilaw.

Order Nisi.

THIS matter coming on for disposal before Edward Thomas Noyes, Esq., District Judge of Chilaw, on the 11th day of September, 1893, in the presence of Mr. N. J. Martin, Proctor, on the part of the petitioner Imam Saibo Wawa Rawter, of Chilaw, and the petition and affidavit, dated 6th September, 1893, of the said Imam Saibo Wawa Rawter having been read: It is ordered that the said Imam Saibo Wawa Rawter be and he is hereby declared entitled to have letters of administration to the estate of Segu Mohamadu Imam Saibo, late of Chilaw, issued to him, and that such letters be accordingly issued to him, unless any person shall, on or before the 13th day of November, 1893, show sufficient cause to the contrary.

E. T. NOYES,
District Judge.

In the District Court of Badulla.

Testamentary Jurisdiction. } In the Matter of the Intestate Estate of Pallehawalawwe Amarasinha Wahala Mudianselage Loku Banda, Arachchi, late of Kadurugomuwa, deceased.

THIS matter coming on for disposal before D. M. Steen, Esq., District Judge of Badulla, on the 26th day of October, 1893, in the presence of Egodawela Samarakon Mudianselage Koskanuwe Walawwe Kumarihami, of Kadurugomuwa, petitioner; and the affidavit of the said petitioner, dated the 26th day of October, 1893, having been read:

It is ordered that the said Egodawela Walawwe Kumarihami, the said petitioner, be and she is hereby declared entitled to have letters of administration, as wife of the said intestate, to the estate of Pahalawalawwe Amarasinha Wahala Mudianselage Loku Banda, Arachchi, deceased, issued to her, unless any person or persons shall, on or before the 23rd day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

D. M. STEEN,
District Judge.

Badulla, October 26, 1893.

NOTICES OF INSOLVENCY.

In the District Court of Colombo.

No. 1,788. In the matter of the insolvency of Koonasadeku Tamby, of 9, Chatham street in Colombo.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on the 23rd day of November, 1893, to grant a certificate to the insolvent.

By order of court,
J. B. Misso,
Secretary.

Colombo, October 24, 1893.

No. 1,794. In the matter of the insolvency of William Morton Smith, of Colombo, as individual and as partner in the firm of W. M. Smith & Co.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on November 30, 1893, to grant certificate to the insolvent.

By order of court,
J. B. Misso,
Secretary.

Colombo, October 20, 1893.

No. 1,798. In the matter of the insolvency of Vaitthayan Alangaran, of Mitcho's lane in Colombo.

WHEREAS the above-named Vaitthayan Alangaran, of Mitcho's lane, was on October 19, 1893, adjudged insolvent by the District Court of Colombo, and an order has been made by the said court placing the estate of the said insolvent under sequestration in the hands of the fiscal: Notice thereof is hereby given to all concerned; and notice is also hereby given that the said court has appointed that two public sittings of the court will be held, to wit, on November 16 and November 30, 1893, for the said insolvent to surrender and conform, and for such other proceedings in the said matter as may then be

competent under the Ordinance No. 7 of 1853, intituled "An Ordinance for the due collection, administration, and distribution of insolvent estates."

By order of court,
J. B. Misso,
Secretary.

Colombo, October 20, 1893.

No. 1,799. In the matter of the insolvency of Kavana Ahamado Ally, of 3rd Cross street, Pettah, Colombo.

WHEREAS the above-named Kavana Ahamado Ally was on October 26, 1893, adjudged insolvent by the District Court of Colombo, and an order has been made by the said court placing the estate of the said insolvent under sequestration in the hands of the Fiscal: Notice thereof is hereby given to all concerned; and notice is also hereby given that the said court has appointed that two public sittings of the court will be held, to wit, on November 30 and December 14, 1893, for the said insolvent to surrender and conform, and for such other proceedings in the said matter as may then be competent under the Ordinance No. 7 of 1853, intituled "An Ordinance for the due collection, administration, and distribution of insolvent estates."

By order of court,
J. B. Misso,
Secretary.

Colombo, October 27, 1893.

No. 93. In the matter of the insolvency of John Jacob Cooray, of Panadura.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on December 9, 1893, to grant a certificate of conformity to the insolvent.

By order of court,
JOHN G. L. VANDERSTRAATEN,
Secretary.

Kalutara, November 6, 1893.

NOTICES OF FISCALS' SALES.

Western Province.

In the District Court of Colombo.

In the matter of the last will and testament of Mohamed Hanifa Akbar, late of Church street, Slave Island.

Johara Umma, of Church street, Slave Island...Petitioner.

No. 320/C. Vs.

1, Rukiya Umma; 2, Saboor Umma; 3, Mohamed Mastan; 4, Deener Beeby, of Church street, Slave Island...Respondents.

NOTICE is hereby given that on Monday, December 4, 1893, at 4 o'clock in the afternoon, will be sold by public auction at the premises the right, title, and interest of the said petitioner (Johara Umma) in the following property, viz.:-

All that house and ground bearing assessment No. 54, situated at Church street, Slave Island, Colombo; bounded on the north by Church street, on the east by the property of Mammala Marikar Segoe Meera Lebbe, on the south by the property of Chappen Ahamat, and on the west by the property of Dona Ana, containing in extent $\frac{1}{4}$ acre more or less.

J. S. DRIEBERG,
Deputy Fiscal.

Fiscal's Office,
Colombo, November 8, 1893.

In the District Court of Colombo.

Hanwedige Andris Pieris, of Moratuwa.....Plaintiff.
No. C/3,713. Vs.

Peyhandi Elaris de Silva Gunasekera and
Peyhandi Carolis de Silva Gunasekera,
both of LiyanagemullaDefendants.

NOTICE is hereby given that on December 5, 1893, commencing at 11 o'clock in the forenoon, will be sold by public auction at the respective premises the right, title, and interest of the said defendants in the following property, viz.:-

All those one-tenth and one-fourth parts of half part from a part of the cinnamon garden marked No. 9, situated at Katunayake in the Dasiyapattu of Alutkuru korale; and bounded on the north by the garden of Kiri-pella Arachchige Don Gabriel Appuhamy, on the east by a passage between this and the garden of Ederemony Simon Silva and Hamat Doere Christian Silva Gonepola Arachchige, on the south by the other half part of this garden, and on the west by the high road to Negombo, containing in extent about 15 acres 3 square roods and 39 $\frac{1}{2}$ square perches more or less.

2. All those 1-10th and $\frac{1}{4}$ th parts of all that southern one-half of the cinnamon garden called Dawatagahakurunduwatta, situated as aforesaid and marked letter B; bounded on the north by the footpath, on the east by the garden of Jayaweera Bastian Fernando and others and

by a footpath, on the south by the garden of Peybandi Migel Silva and Christian Silva Arachchy, and on the west by the high road, containing in extent about 23 acres 3 roods and 6 square perches more or less.

3. All those 1-10th and 2-14th parts of all that garden called Dawatagabakurunduwatta, situated at Liyanagemulla in the Dasiya pattu of Alutkuru korale; and bounded on the north by a footpath or dewata road, on the east by the garden of Bastian Fernando and others and the said road, on the south by the garden of Pehandi Migel Silva and Christian de Silva Arachchy, and on the west by the high road to Colombo, containing in extent about 23 acres and 24 square perches more or less.

4. All that undivided one-fourth part of the garden called Dawatagabakurunduwatta, situated at Liyanagemulla in the Dasiya pattu of Alutkuru korale; and bounded on the north by a footpath, on the east by the field of the Fiscal and the garden belonging to others, and on the south by the lands of Peybandi Migel Silva and Christian Silva Arachchy, and on the west by the high road, containing in extent about 23 acres and 24 square perches more or less.

Amount to be levied, Rs. 1,601-62½.

Deputy Fiscal's Office,
Negombo, November 6, 1893.

H. WHITE,
Deputy Fiscal.

In the District Court of Colombo.

H. W. Home, of ColomboPlaintiff.
Ho. 4,260/C. Vs.

Mass Sumah Jayah Akbar and Mass Laila Johara Akbar, partners, trading under the name, firm, and style of Akkar Brothers.....Defendants.

NOTICE is hereby given that on December 2, 1893, commencing at 11 o'clock in the forenoon, will be sold by public auction at the premises the right, title, and interest of the said defendants in the following property, viz. :-

Two-thirds part or shares of all those five contiguous lands, now forming one property, called Ambegahawatta, together with two-thirds part or shares of the buildings and of the oil and desiccating mills standing thereon, situated at 4th Division, Udayar Toppu, within the old gravets of Negombo; the entire property being bounded on the north by the high road leading to Giriulla, on the east by the lands belonging to Naina Lebbe Kanackepulle Ahamado Lebbe Maricar, and also by the lands belonging to Muttunatchia and her heirs, on the south by the lands belonging to Uduma Lebbe Madane Maricar and Joseph Cross, and on the west by the land belonging to the mosque, containing in extent about 2 acres more or less.

Amount to be levied Rs. 1,348-80, with further interest on Rs. 1,236 at the rate of 9 per cent. per annum from June 22, 1893.

Deputy Fiscals' Office,
Negombo, November 6, 1893.

H. WHITE,
Deputy Fiscal.

In the District Court of Kalutara.

Hettiakandage Edward Gabriel Fernando, of MoratuwaPlaintiff.

No 355. Vs.

Pahalage Anis Silva, Peace Officer, of PaiyagalaDefendant.

NOTICE is hereby given that on Wednesday, December 6, 1893, commencing at 11 o'clock in the forenoon, will be sold by public auction at the respective premises the following property, for the recovery of the sum of Rs. 2,019-52, with interest on Rs. 1,330 at 12½ per cent. from September 25, 1891.

1. An undivided ¼ part of the soil and trees of the portion called Gangabodakebella, of the land called Dummalamodarawatta, situated at Paiyagala; bounded on the north by a portion of Dummalamodarawatta, east by the river, south by Lansiyawatta, and on the west by the high road.

2. An undivided ¼ part of the soil and trees of the portion called Polkandalangakebella, of the land called Dummalamodarawatta, at do.; bounded on the north by a portion of Dummalamodarawatta in the name of Kewiis-gala Lianage people, east by Mullawattawagure, south by a portion of Dummalamodarawatta, and on the west by the high road.

3. An undivided ¼ part of the soil and trees of the portion called Wellabodakebella of the land Dummalamodarawatta, at do.; bounded on the north by a portion of Dummalamodarawatta, east by the high road, south by a portion of Dummalamodarawatta, and on the west by the seashore.

4. An undivided ¼ of ½ part of the soil and trees of the land called Mullawatta, at do.; bounded on the north by Edandabodawatta and Wagurewatta, east and south by the river, and on the west by the river and Dummalamodarawatta.

5. An undivided ¼ part of the soil and trees of the land called Gangabodakuruppuwatta, at do.; bounded on the north by Pahalewatta alias Gorokagahawatta, east by Mahawatta, south by Innalawatta, and west by the river.

6. An undivided ¼ part of the soil and trees of the land called Mahawatta, at do.; bounded on the north by Mahawatta, east by Tuppahiyawatta, south by Mudalihettiyawatta, and west by Kuruppuwatta.

7. An undivided ¼ part of the soil and trees of another portion of the land called Mahawatta, at do.; bounded on the north by a portion of Mahawatta, east by Tuppahiyawatta, south also by a portion of Mahawatta, and west by Pahalawatta alias Gorokagahawatta.

8. An undivided 29-48 parts of the soil and trees of the land called Gorokagahawatta (excluding the planter's share of the second and third plantations standing thereon), at do.; bounded on the north by Parangiyawatta, east by Mahawatta, south by Pahalawatta alias Gorokagahawatta, and on the west by the river.

9. An undivided ¼ part of the soil and trees of the northern portion of the land called Mahawatta, at do.; bounded on the north by Galagawatta, east by Kandewatta, south by a portion of Mahawatta in the name of Adirian Silva, and west by Gorokagahawatta.

10. An undivided ¼ of ¾ parts of the soil and trees of the land called Galagawatta, at do.; bounded on the north by Amberellagahawatta, east by Kandewatta, south by Mahawatta, and on the west by Parangiyawatta.

11. An undivided ¼ part of the soil and trees, together with the new tiled house standing on the residing garden called Parangiyawatta, at do.; bounded on the north by Amandagewatta, east by Amberellagahawatta alias Galabodawatta, south by Gorokagahawatta, and on the west by Dummalamodera-ela.

And on Thursday, December 7, 1893, at 11 o'clock in the forenoon, will be sold by public auction at the premises the following property, to wit :-

Two-fifteenths part of the soil of the extent of eight amunams of paddy sowing of the field called Wilapitaowita, situated at Wilpata in Dodangoda in the Iddagoda pattu of the Pasdun korale; bounded on the north by high land belonging to the Crown, east by Gorokagahawatta in the name of Wilpata, south by the high land belonging to the Crown, and on the west by the portion subject to half duty out of the two portions of the said Wilapitaowita; mortgaged with the plaintiff by bond filed with the plaint, and dated July 13, 1888, be and the same are hereby declared bound and executable for the decree in the above case.

E. M. DE C. SHORT,
Deputy Fiscal.

Totamune Deputy Fiscal's Office,
Kalutara, November 2, 1893.

REVENUE NOTICES.

NOTICE is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1894, will be exposed for sale by public auction at the Kandy Kachchéri on Monday, November 20, 1893, at 1 o'clock P.M., upon the conditions specified below:—

- 1. Gampola bridge.
2. Pussellawa road toll.
3. Ramboda do.
4. Bannal-oya bridge.
5. Labugolla road toll.
6. Bambarakele-Kodigaha road toll.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kadawala road toll.
10. Dikoya road toll.
11. Madawala road toll.
12. Aluwihara and Weragama road toll.
13. Dambulla and Galawela road toll.
14. Nalanda bridge.
15. Rikiligaskada road toll.
16. Weragantota ferry.
17. Balakaduwa road toll.
18. Yatawatta road toll.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale. The 10 per cent. deposited will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever. Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

P. A. TEMPLE, Government Agent.

Kandy Kachchéri, November 6, 1893.

වෂ්ඨ 1894 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැ මබ් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ පාලම්, නොටුපල් රේන්ද, පහත දක්වන කොන්දේසිවලට යටත්කර, වෂ්ඨ 1893 ක්වු නොවැම්බර් මස 20 වෙනි සදුදින පස්වරු එකට මහනුවර කවිචේර්දේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණනට යෙදෙනවක මෙයින් දැනුම්දෙමි.

- 1. ගම්පොල පාලම.
2. පුස්සැල්ලාවේ පාරේ රේන්දය.
3. රම්බොඩ පාරේ රේන්දය.
4. පන්තල්මයේ පාලම.
5. ලබුගොල්ලේ පාරේ රේන්දය.
6. බඹරකැල්ලේ කොඩිගහ පාරේ රේන්දය.
7. ගොන්දෙන්නාවේ පාරේ රේන්දය.
8. බව්වාගම පාලම.
9. කඩවල පාරේ රේන්දය.
10. දික්මයේ පාරේ රේන්දය.
11. මඩවල පාරේ රේන්දය.
12. අළුතැරේ සහ වේරගම පාරේ රේන්දය.

- 13. දඹුල්ල සහ ගාලේවෙල පාරේ රේන්දය.
14. නාලන්දේ පාලම.
15. ඊකිල්ලගස්කඩ පාරේ රේන්දය.
16. වේරගමනොට නොටුපල.
17. බලකඩුවේ පාරේ රේන්දය.
18. යටවත්තේ පාරේ රේන්දය.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලාගන්නාලද ගනනෙන් සියට දහස බැඳීන් ගනනක් විකිනීම තිමවු වහාම මුදලෙන් බැඳ තබනට ඕනැය. ගරුතර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ඒත්තුගැනීම ගැනුම්කාරයාට දැන්වූ වහාම ඕනැකරන ඇප සම්පුණ්ණිකරදෙන්ට නොයදුගේවිනම් ඉහතකී බැඳ තබනට යෙදුනු දහසෙන් එක දහිට වෙනුව අල්ලා ගන්ට යෙදේ.

ඇපේට බිඳිනලද ඔප්පුවල ජෙන ඉඩම් ඇපේට බැඳ දීමට මනාප බව කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත් සත්කර දෙනලද ලියුමක් නැතුව එම ඔප්පු බාරගන්ට නොයෙදේ.

ඇපේට දෙනලද සියළුම ඔප්පුවල සඳහන්වන ඉඩම් අත් කිසි ලකසකට ඇපේකට බැඳීනැති හැවියට ගම් කිම් ලියා සටහන්කරන රෙජිස්ත්‍රාර්කැතගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්ට ඕනැය. එම සහතිකපත්‍රය ඇපදෙන නැතැත් තාගේ විසඳුමෙන් ලබාගන්ට ඕනැය. ඉහත සඳහන් කල පාලම්රේන්දවලට රේන්දකාසි අයවැරීම ආණ්ඩු වේ ප්‍රකාස පත්‍රවල නියමකර තිබේනොවූ ස්ථානවල දීම අයකරනවා මිස වෙන මොනසම් ස්ථානයකදීවත් අයකරන්ට බැරිය.

වැසිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ ගෙන් දැනගන්ට පුළුන්.

වැසිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනුලැබේ.

පී. ඒ. වැම්පලර,

මධ්‍යමදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ලන්තාන්සේ. වෂ්ඨ 1893 ක්වු නොවැම්බර් මස 6 වෙනි දින මහනුවර කවිචේර්දේදිය.

NOTICE is hereby given that the Toll Rent of Katugastota bridge, within the Kandy Municipal limits, from January 1 to June 30, 1894, will be exposed for sale by public auction at the Kandy Kachchéri on Monday, November 20, 1893, at 1 o'clock P.M., upon the conditions specified below.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale. The 10 per cent. deposited will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever. Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

P. A. TEMPLE, Government Agent

Kandy Kachchéri, November 6, 1893.

මහනුවර නාගරික සභාවට ඇතුළත් කරගත් පිළිවෙලට නිබන්ධන, කටුගස්කොට පාලම වම් 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත්වනු ලැබූ මස 30 වෙනි දින දක්වා රේන්දය පහත දක්වන කොන්දේසිවලට පවත් කර වම් 1893 ක්වූ නොවැම්බු මස 20 වෙනි සද්දින පස්වරු එකට මහනුවර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසි කර විකුණනට යෙදෙනවග මෙයින් දැනුම් දෙමි.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලාගන්නාලද ගණකෙන් සියලු දහස බැගින් ගනකක් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳී ගන්නට ඕනෑම. ගැහැන් ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ඒත්තගැනීම ගැනුම්කාරයාට දැනුම් වහාම ඕනෑකරණ ඇප සම්පූර්ණ කර දෙන්නට නොදෙන්නේවී නම් ඉහතකී බැඳුනකින්ට යෙදෙනු දහසෙන් එක දඩවට වෙනුව අල්ලාගන්නට යෙදේ.

ඇපට බඳිනලද බස්වල පේන ඉඩම් ඇපට-බැඳී දීමට මනාප බව කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියුමක් නැතුව එම බස්වල බාරගන්නට නොදෙයි.

ඇපට දෙනලද සියළුම බස්වල සඳහන්වන ඉඩම් අත් කිසි ලකසකට ඇපකට බැඳීනැති ගැවියට ගම් බිම් ලියා සටහන්කරණ රෙජිස්ට්‍රාර්තැනගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතික පත්‍රය ඒ බස්වල සමග එවන්නට ඕනෑම. එම සහතික පත්‍රය ඇපදෙන තැනැත්තාගේ විෂයමෙන් ලබාගන්නට ඕනෑම. ඉහත සඳහන් කල පාලම රේන්දවලට රේන්දකාසි අයකෙරීම ඉ-ණ්ඩුවේ ප්‍රකාස පත්‍රවල නියමකර තිබෙන්නාවූ ස්ථානවල දීම අසාරනවා මිස වෙන මොනගම් ස්ථානකද්වත් අයකරන්නට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උත්තාග්සේගෙන් දැනගන්නට පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පවත්ගන්නට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනු ලැබේ.

පී. ඒ. වැම්ප්ලර්,
ආණ්ඩුවේ ඒජන්ත උත්තාග්සේ.

වම් 1893 ක්වූ නොවැම්බු මස 6 වෙනි දින මහනුවර කවිවේරියේදී.

NOTICE is hereby given that on Monday, November 20, 1893, at 1 o'clock P.M., will be put up for resale at the Kandy Kachcheri, at the risk of original purchaser, the under-mentioned Toll Rent of the Municipal Council of Kandy from January 1 to December 31, 1894, the original purchaser of which may have failed before that date to pay the balance of the one-tenth.

The purchaser at the resale will be required to deposit at once one-tenth of the purchase amount in cash, and further conditions will be read and explained before the sale commences.

Description of Rent.

Peradeniya bridge and Iriyagama road toll.

P. A. TEMPLER,
Government Agent.

Kandy Kachcheri,
November 6, 1893.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ මහනුවර නාගරි සභාවට අයිති පාලම් රේඛයට දහසෙන් එක ගෙවීමේ ඉතිරි කොටස වම් 1893 ක්වූ නොවැම්බු මස 20 වෙනි දිනදී නොහොත් ඊට මත්තෙන් ප්‍රථම ගැනුම්කාරයා විසින් ගෙවන්නට නොදෙන්නේවී නම් නැවත විකිනීමෙන් වෙන්නාවූ යම් අලාභයකට ඔහු වගකීමට යටත්කර, වම් 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත්වන දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එහි රේඛය, ඉහතකී වම් 1893 ක්වූ නොවැම්බු මස 20 වෙනි සද්දින පස්වරු එකට මහනුවර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර නැවත විකුණනට යෙදෙනවග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අග විසින් එසේ ඉල්ලාගන්නාලද ගනකෙන් දහසෙන් එකක් වහාම මුදලෙන් බැඳුනකින්ට ඕනෑම.

වැඩිදුර කොන්දේසි විකිනීම පවත්ගන්නට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනු ලැබේ.

විකිනීමට නිබන්ධන රේඛයන් :-
පේඨදෙකියේ පාලම සහ රේඛගම පාරේ රේන්දය.

පී. ඒ. වැම්ප්ලර්,
ආණ්ඩුවේ ඒජන්ත උත්තාග්සේ.

වම් 1893 ක්වූ නොවැම්බු මස 6 වෙනි දින මහනුවර කවිවේරියේ දී.

NOTICE is hereby given that the Government Agent for the Southern Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Southern Province from January 1 to December 31, 1894.

The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Galle Kachcheri until 12 o'clock noon on Friday, November 17, 1893, when they will be opened, and all person-making tenders will be required to be present, or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made bona fide.

The person whose tender is selected by Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

Further information can be obtained on application to the Government Agent.

Tolls in Galle District.

1. The bridge toll at Pol-oya.
2. do. at Bentota
3. The road toll at the 57½ milepost at Kahawe (Hikkaduwa).
4. The road toll at the 47½ milpost at Welitara in lieu of the bridge toll at Balapitiya.
5. The road toll on the road to Udugama to be collected on the land Galwellawatta, at or within fifty yards (southwards) of the junction of the Akmimana minor road with the Udugama principal road.
6. The minor tolls Amblangoda-Elpitiya road to be collected at the land called Tembiligahawatta, at the Orowila bridge at Karandeniya between the 2nd and 3rd mileposts.
7. Hirimbura-Baddegama road, to be collected at the land called Galagahawatta on the Uluwitika junction between the 4th and 5th mileposts.
8. Labuduwa-Akmimana road, to be collected on the land called Welligahawatta at Totagoda between the 4th and 5th mileposts.

Matara District.

9. The bridge and minor road toll at Polwatta and the branch toll at Polkandan-ela.
10. The bridge and road toll at Akuressa.
11. The road toll at Gotalagama.
12. The road tolls at Talpewela on the old Hakmana line and Bandatara on the Tudawa line.
13. The road toll at Morawaka about the 48th milepost.
14. The road toll at Dondra.
15. The road toll at the 105th milepost. Separate from the Dondra toll.

B. HORSBURGH,
for Government Agent.

Galle Kachcheri,
November 3, 1893.

දකුණු පලාතේ මෙහි පහත සඳහන්වෙන තොටුපල රේන්ද වම් 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවේ බදුගැනීමට එවකලද මුදලක් ඉල්ලීම පත්‍ර දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තාලයකින් විසින් බාර ගනු ලැබේ.

එතු කී මුදලක් ඉල්ලීම පත්‍ර මතුපිට ගෙවත් ඇත්විලෝ ජ්‍රම "Tender for Toll rents" පාලම් රේන්ද සඳහා ඉල්ලීම පත්‍රය සහ වාසනම ඇතුළු වම් 1893 ක්වූ නොවැම්බර් මස 17 වෙනි සිකුරාදා දවල් 12 වනතුරු ගාල්ලේ කවිවේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීම පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටම ඇවිදිත් (නැතහොත් කවුත් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා ගෝ) ඒ දෙනලද ඉල්ලීම පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්තාලයකින් සේව ඒන්තුගන්වන්නට බැවිනි.

ආණ්ඩුවේ ඒජන්තාලයකින් විසින් උතුමා නන්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරාගන්නාලද ඉල්ලීම පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගනනෙන් දගයෙන් කොටසකට වැටගෙන මුදල් ගණන සල්ලි වලින් වහාම ඇප තිබිත්ට බිනාවා පමණකුත් ගොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් භාරගන්නට ගෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒන්තුගන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීමගනනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒන්තුගන් මුදු ඔප්පුවලින් ගෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් තබා සම්පූර්ණ කරන්නට බැවිනි.

මේ ගැන වැඩිදුර තොරතුරු ඒජන්තාලයකින් සේව අසා දැනගන්ව පුළුවන.

ගාළු දිස්ත්‍රික්කේ තොටුපල රේන්ද.

1. පොල්වත්තේ පාලම් රේන්දයද.
2. බෙන්තර පාලම් රේන්දයද.
3. කකමේ පාරේ හැකැප්ම 57 1/2 ලේ කනුවලග පාරේ තොටුපල රේන්දයද.
4. බලපිටියේ පාලම් රේන්දේ වෙනුවට වැලිකර පාරේ හැකැප්ම 47 1/2 ලේ කනුවලග පාරේ රේන්දයද.
5. උඩුගම පාරේ පාරේ රේන්දයද, අගකරණ ස්ථානය, අක්මමන උඩුගමට හැරෙන ගන්දියෙන් සර 50ක් දකුණු දිගින් තිබෙන ගල්වෙල වත්තේය.
6. අම්බලම්ගොඩ ඇල්පිටිය පාරේ තිබෙන සුළු තොටුපලවල්වල රේන්දයද. අගකරණ ස්ථානය, කරන්දෙහියේ 2 සහ 3 වේ හැකැප්ම කනු අතරේ ඔරෝවිල පාලම් ලග තැබිලියග වත්තේය.
7. හිරිඹුරේ බද්දේගම පාරේ රේන්දයද, අගකරණ ස්ථානය, උළුවිටිකේගන්දියේ 4 වේ සහ 5 වේ හැකැප්ම කනු අතරේ තිබෙන ගල්වෙල වත්තේය.
8. උඩුදව අක්මමන පාරේ රේන්දයද, අගකරණ ස්ථානය, තොටගොඩ 4 වේ සහ 5 වේ හැකැප්ම කනු අතරේ තිබෙන මේල්ලගතවත්තේය.

මාතර දිස්ත්‍රික්කේ.

9. පොල්වත්තේ පාලම් සහ සුළුපාරේ රේන්දයද, පොල්කඳන්ඇල අතුරුපාරේ රේන්දයද.
10. අකුරුසේ පාලම් සහ පාරේ රේන්දයද.
11. ගොඩගම පාරේ රේන්දයද.
12. ගත්මන පරණපාරේ නල්පාවෙල පාරේ රේන්දය සහ තුඩාවේ පාරේ බත්ධක්කර රේන්දයද.
13. මොරවක 48 වේ හැකැප්ම කනුව සම්මිපේ පාරේ රේන්දයද.
14. දෙවුන්දර පාරේ රේන්දයද.
15. (දෙවුන්දර රේන්දය ඇර) 105 වේ හැකැප්ම කනුව ලග පාරේ රේන්දයද.

බී. ගොර්ස්බර, ආණ්ඩුවේ ඒජන්තාලය වෙනුවට.
 වම් 1893 ක්වූ නොවැම්බර් මස 3 වෙනි දින ගාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent of Chilaw will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1894. The tenders, which must be in sealed envelopes, super-scribed "Tender for Toll Rents," will be received at the Chilaw Kachcheri until 12 o'clock noon on Tuesday, November 14, 1893, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Assistant Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Assistant Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond; and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and registering the security bond.

All deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Assistant Government Agent of Chilaw.

Bridge Toll.—Tunmodara and its branch station at Muddarawais.

Road Toll.—Toll on the road from Giriulla to Dankotuwa.

ALIAN A. KING, Acting Government Agent. Kurunégala Kachcheri, November 2, 1893.

ලාභන දිස්ත්‍රික්කේ මෙහි පහත සඳහන්වෙන පාලම් රේන්ද වම් 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවේ බදුගැනීමට එවකලද මුදලක් ඉල්ලීම පත්‍ර ගලාවන ආණ්ඩුවේ උපඒජන්තාලයකින් විසින් භාරගනු ලැබේ. මතුකී මුදලක් ඉල්ලීම පත්‍ර මතුපිට ගෙවත් ඇත්විලෝ ජ්‍රම "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලීම පත්‍රය සහ වාසනම ඇතුළු වම් 1893 ක්වූ නොවැම්බර් මස 14 වෙනි අඟහරුවාදා දවල් 12 වනතුරු ගලාවන කවිවේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීම පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටම ඇවිදිත් නැතහොත් කවුත් විසින් වෙන අයෙකුට නිසි බලයක් දී ඔහු එවා ගෝ ඒ දෙනලද ඉල්ලීම පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට උප ඒජන්තාලයකින් සේව ඒන්තුගන්වන්නට බැවිනි.

ආණ්ඩුවේ උපඒජන්තාලයකින් විසින් උතුමා නන්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරාගන්නාලද ඉල්ලීම පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගනනෙන් දගයෙන් කොටසකට වැටගෙන මුදල් ගණන සල්ලි වලින් වහාම ඇප තිබිත්ට බිනාවා පමණකුත් ගොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් භාරගන්නට ගෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒන්තුගන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලත දී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒන්තුගන් මුදු ඔප්පුවලින් ගෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් තබා සම්පූර්ණ කරන්නට බැවිනි.

ඇප පිණිස තබනලද ඔප්පු සෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්තාන්සේට ගෙවියයුතු යාස් තුවද, ඇප ඔප්පු සැදීමද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කිරීමද, ඉඩම තක්සේරු කිරීමට සහ ඇප ඔප්පු රෙජිස්තර කිරීමට ගෙවිය යුතු යාස්තුව ඔහු විසින් ගෙවන්නට බැවිනි.

දකුණු පලාතේ මෙහි පහත සඳහන්වන කොටුපල රේන්ද වම් 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවේ බදුගැනීමට එවනලද මුදලක් ඉල්ලුම් පත්‍ර දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තලත්කාරන්ගේ විසින් බාර ගනු ලැබේ.

මතු කී මුදලක් ඉල්ලුම් පත්‍ර මතුපිට ගෙවත් ඇත්නම්, ලෝප් උඩ "Tender for Toll rents" පාලම් රේන්ද සඳහා ඉල්ලුම් පත්‍රය සහ වාසගම ඇතුළු වම් 1893 ක්වූ නොවැම්බ් මස 17 වෙනි සිකුරාදා දවල් 12 වනතුරු ගාල්ලේ කවිචේරියට බාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලුම් පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් කවුත් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලුම් පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්තලත්කාරන්ගේ ඒජන්තුගන්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්තලත්කාරන්ගේ විසින් උතුරා නන්වනන්ගේ වෙත ඔප්පුකර සිටීමට තෝරගන්නාලද ඉල්ලුම් පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගනනෙන් දහයෙන් කොටසට වැටගෙන මුදල් ගණන සල්ලි වලින් වහාම ඇප තිබිත්ව ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුරානන්වනන්ගේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුරානන්වනන්ගේ විසින් ඒජන්තුගන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලුම්පතකින් දෙකෙන් පංගුවකට වරිනා ඇප ඒජන්තුගන් මුදු ඔප්පුවලින් හෝ තුනෙන් පංගුවකට වරිනා ඇප මුදලෙන් තබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

මේ ගැන වැඩිදුර තොරතුරු ඒජන්තලත්කාරන්ගේ ගෙන් අයා දැනගන්ව පුළුවන.

මානර දිස්ත්‍රික්කේ කොටුපල රේන්ද.

1. පොල්මගේ පාලම් රේන්දයද.
2. බෙන්තර පාලම් රේන්දයද.
3. කහලේ පාරේ ගැහැපම 57 1/2 ලේ කනුවලග පාරේ කොටුපල රේන්දයද.
4. බලපිටියේ පාලම් රේන්දේ වෙනුවට වැලිකර පාරේ ගැහැකිම 47 1/2 ලේ කනුවලග පාරේ රේන්දයද.
5. උඩුගම පාරේ පාරේ රේන්දයද, අසකරණ ස්ථානය, අක්මමන උඩුගමට ගැරෙන ගන්දියෙන් ඊර 50 ක් දකුණ දිගින් තිබෙන ගල්වෙල වත්තේය.
6. අම්බලම්ගොඩ ඇල්පිටිය පාරේ තිබෙන සුළු කොටුපලවල්වල රේන්දයද. අසකරණ ස්ථානය, කරන්දෙතිගේ 2 සහ 3 හේ ගැහැපම කනු අතරේ ඔරෝපිල පාලම් ලග තැබීලියන වත්තේය.
7. හිරිඹුරේ බිද්දෙගම පාරේ රේන්දයද, අසකරණ ස්ථානය, උළුපිටියකින්දී 4 ලේ සහ 5 හේ ගැහැපම කනු අතරේ තිබෙන ගලගහවත්තේය.
8. ලවුදු අත්මමන පාරේ රේන්දයද, අසකරණ ස්ථානය, කොටගොඩ 4 ලේ සහ 5 හේ ගැහැපම කනු අතරේ තිබෙන වේල්ලගහවත්තේය.

මානර දිස්ත්‍රික්කේ.

9. පොල්වත්තේ පාලමේ සහ සුළුපාරේ රේන්දයද, පොල්කන්දාල අතුරුපාරේ රේන්දයද.
10. අකුරුපේ පාලමේ සහ පාරේ රේන්දයද.
11. ගොඩගම පාරේ රේන්දයද.
12. ගන්මන පරණපාරේ නල්පාවෙල පාරේ රේන්දය සහ තුඩාලේ පාරේ බත්තන්තර රේන්දයද.
13. මොරවක 48 වේ ගැහැපම කනුව සවිමිපේ පාරේ රේන්දයද.
14. දෙවුන්දර පාරේ රේන්දයද.
15. (දෙවුන්දර රේන්දය ඇර) 105 හේ ගැහැකිම කනුව ලග පාරේ රේන්දයද.

සී. හෝර්ස්බර්,
 ආණ්ඩුවේ ඒජන්තලත්කාරන වෙනුවට.
 වම් 1893 ක්වූ නොවැම්බ් මස 3 වෙනි
 දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent of Chilaw will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1894. The tenders, which must be in sealed envelopes, super-scribed "Tender for Toll Rents," will be received at the Chilaw Kachcheri until 12 o'clock noon on Tuesday, November 14, 1893, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Assistant Government Agent by some duly accredited agents that the tender is made *bond fide*.

The person whose tender is selected by the Assistant Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and registering the security bond.

All deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Assistant Government Agent of Chilaw.

Bridge Toll.—Tunmodara and its branch station at Muddarawala.

Road Toll.—Toll on the road from Giriulla to Dankotuwa.

ELIAN A. KING,
 Acting Government Agent.

Kurunégala Kachcheri, November 2, 1893.

ආලාවක දිස්ත්‍රික්කේ මෙහි පහත සඳහන්වන පාලම් රේන්ද වම් 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවේ බදුගැනීමට එවනලද මුදලක් ඉල්ලුම්පත්‍ර ආලාවක ආණ්ඩුවේ උපඒජන්තලත්කාරන්ගේ විසින් බාරගනු ලැබේ. මතු කී මුදලක් ඉල්ලුම් පත්‍ර මතුපිට ගෙවත් ඇත්නම්, ලෝප් උඩ "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලුම්පත්‍රය සහ වාසගම ඇතුළු වම් 1893 ක්වූ නොවැම්බ් මස 14 වෙනි අගහරුවාදා දවල් 12 වනතුරු ගලාවක කවිචේරියට බාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලුම්පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් නැතහොත් කවුත් විසින් වෙන අයෙකුට නිසි බලයක් දී ඔහු එවා හෝ ඒ දෙනලද ඉල්ලුම්පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට උප ඒජන්තලත්කාරන්ගේ ඒජන්තුගන්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ උපඒජන්තලත්කාරන්ගේ විසින් උතුරා නන්වනන්ගේ වෙත ඔප්පුකර සිටීමට තෝරගන්නාලද ඉල්ලුම්පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටගෙන මුදල් ගණන සල්ලි වලින් වහාම ඇප තිබිත්ව ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුරානන්වනන්ගේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුරානන්වනන්ගේ විසින් ඒජන්තුගන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලුම් ගණනෙන් දෙකෙන් පංගුවකට වරිනා ඇප ඒජන්තුගන් මුදු ඔප්පුවලින් හෝ තුනෙන් පංගුවකට වරිනා ඇප මුදලෙන් තබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පිණිස තනිතලද ඔප්පු සෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්ගේට ගෙවියයුතු වූ ගාස්තුවද ඇප ඔප්පු සෑදීමටද, ඒවා සෝදිසි කර සම්පූර්ණ කිරීමටද, ඉඩම් තක්සේරු කිරීමට සහ ඇපඔප්පු රෙජිස්තර කිරීමට ගෙවිය යුතු වූ ගාස්තුවක් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තබන ලද ඉඩම්වල බදු පුළුල් වීමට පුළුල් ඇපේකට නොගොස් උකස්කට යටත්කැනී බවට ඉඩම් ලියා පදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් නැතහොත් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබා ගැනීමට ඕනෑකරණ විසඳුම ඇපතබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා හඳුනාගත දිස්ත්‍රික්කවේ ආණ්ඩුවේ උප්ප්වන උන්තාන්සේගෙන් ඉල්ලීමකට විට දැනගන්ට පුළුවන.

නොවැම්බර් මස 2 වෙනි දින
 තුන්මෝදර සහ ජව අයිති මුද්දරවල අතුරේදීය.
පාලේ මෝදර.
 ගිරිලලේ සිට දැනකොටුවට යන පාරේ රේන්දය.
 එලියන් ඒ. කීඩි,
 ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ.
 වම් 1893 ක්වු නොවැම්බර් මස 2 වෙනි
 දින කුරුනෑගල කවිවේරියේදීය.

THE Government Agent of the Province of Uva will sell by public auction, at his office in Badulla, at 12 o'clock noon on Friday, November 10, 1893, the privilege of collecting on land at the disposal of the Crown within the Province of Uva, during the year 1894, each of the under-mentioned minor forest products separately, subject to the conditions specified below:—

- (a) Aralu nuts (gallnuts)
- (b) Ranawara (tanning bark)

- Conditions.**
1. No injury must be done to any tree in collecting the aralu nuts.
 2. None of the above-named forest products to be removed without a pass from an authorised officer, for which a fee of 25 cents per cart-load will be charged.
- The purchase money must be paid in full on the day of sale.

C. A. MURRAY,
 Acting Government Agent.
 Badulla Kachcheri,
 November 2, 1893.

ලොව දිසාවේ ආණ්ඩුවට අයිති රජයන්තක ඉඩම් වල හටගන්න මෙහි පහත සඳහන් කරණ සුළු පලකැනී මෙහි යට දක්වන නියෝගවලට එකඟව වම් 1894 රේ අවුරුද්දේ අතරතුරේදී එක්කාසුතර ගැනීමේ අයිතිවාසිකම වම් 1893 නේ නොවැම්බර් මස 10 වෙනි

දින සිකුරුදා දවල් දෙලොවට උච්ච දිසාවේ ඒජන්ත උන්තාන්සේගේ කන්තෝරුවේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

- (a) අරළු.
- (b) රනවරු.

විකිනීමේ නියෝග.

1. අරළු එක්කාසු කෝමේදී කොයිම ගහකවටත් කිසි අත්තරවක් කරන්ට බැරිය.
2. බලයලත් මුලාදනියෙකුගේ අවසරයක් නැතුව ඉහත සඳහන් කරණ ලද කැලේ හටගන්න සුළු පලකැනී පිට ගෙනියන්ට බැරුවාන් අර කරන්ත බරකට සහ විසිසකක් අයකරණවා ඇත.

විකිනීමේ දිනේදී මුලු මුලු සම්පූර්ණයෙන් ගෙවන්ට බිනෑය.
 සී. ඒ. මරේ,
 වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වම්ග.
 වම් 1893 ක්වු නොවැම්බර් මස 2 වෙනි
 දින බදුල්ලේ කවිවේරියේදීය.

නෛවය මාකාණන්තින් முடிக்குரிய சிறு காடுகளில் 1894 ம் ஆண்டில் இடையிடையில செல்லப்பட்ட போகங்களை சீழேகாண்கிற பொருத்தனைப்பிரகாரம் வெவ்வேறு கப் பெற்றுக்கொள்ளும்படி வருஷம் 1893 ம் ஆண்டு கார்த்திகைமாதம் 10 ன் தேதி திங்கட்கிழமை மத்தியானம் பன்னிரண்டு மணிக்கு நாவையமாகாணத்து ஏஜன்ட் வர்கள் வதுளையில் தனது ஆபீசில் வைத்து பிரசித்த வெந்தீசில் குத்தகையாக விற்கப்படும்.

- (a) கடுக்காய்
- (b) பொன்னு வரப்பட்டை

- பொருத்தனை.**
1. கடுக்காய் புறக்கும்போது மாங்களுக்கு நேரவினை பண்ணப்படாது.
 2. முன்செல்லப்பட்ட போகங்கள் யாதொன்றும் தத்துவமபெற்ற தலமையாளியிடம் பாஸவாங்காமல் கொண்டுபோகப்படாது. அவ்விதம் பாஸவாங்க ஒரு கரத்தைப்பாரத்துக்கு 25 சதமிறுக்க வேண்டும். பணம் முழுவதையும் குத்தகை வாங்கின தினத்தில் செலுத்த வேண்டும்.

சீ. ஏ. மரே,
 கொவற்ணமேந்து ஏஜன்டின் வேலைபார்ப்பவர்.
 வதுள்ளைக்கச்சேரி,
 1893 ம் நவம்பர் மாதம் 2-ந் 10.

ROAD COMMITTEE NOTICES.

Continued from page 2789.

WHEREAS the Proprietor of Allieaddie estate has neglected to pay his proportion of the moiety of the assessment for the upkeep of the Knuckles road for the year 1893, within the time fixed for payment of the same, the Provincial Road Committee has ordered proceedings to be taken for the recovery of the same. And whereas there is no crop, live stock, or implements on the said estate, or other movable property belonging to the proprietor:

Notice is hereby given that the estate itself, in extent 25 acres more or less, was on October 30, 1893, seized under section 25 of the Ordinance No. 6 of 1874, and that the said estate will be sold by public auction at the Kandy Kachcheri on Tuesday, January 9, 1894, at 1 o'clock p.m., unless the amount due, with interest and costs, be sooner paid.

P. A. TEMPLER,
 Provincial Road Committee's Office, Chairman.
 Kandy, November 6, 1893.

අල්ලිඅහි වත්ත අයිතිකාරයා විසින් වම් 1893 නේ ගනනට කකල්ස් යන පාර අළුත්වැඩියා කිරීම පිනිස ගෙවියයුතු මුදල නිසම කාලයට නෙගෙවු නිසා

එම මුදල අයකිරීමට ක්‍රියාකරනලෙස ප්‍රොවින්සියල් රෝඩ් කොමිටිය විසින් නියමකරන්ට යෙදුනාය. ඉන් නිසා ඒ වත්ත අයිතිකාරයාට, අළුවනු, සිවුපාවෝ හෝ පවුද ආදියක් වංචල දේපල ආදියක්වත් නැතිසෙසින් වම් 1874 රේ නොමිමර (6) හයේ ආඥාවේ 25 වෙනි වගන්තිය යටතේ අක්කර 25ක් හෝ ජව අඩු වැඩි වනන ඇති එම වත්ත වම් 1893 ක්වු පෙබ්‍රවාරි මස 30 වෙනි දින තහනමට ගන්ට යෙදුන බව මෙයින් දැනුම් දෙන්ට යෙදුනා ඇත.

ගෙවිය යුතු මුදලද, එහි පොලිය සහ විසඳමත් වම් 1893 නේ අප්‍රේල් මස 29 වෙනි දිනට මත්තෙන් ගෙවන්ට නොයදුනොත් මතු කී වත්ත ඉහත සඳහන් වම් 1894 ක්වු ජනවාරි මස 9 වෙනි අඟහරුවාද දවල් 1 ට මහනුවර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්ට යෙදෙන බවත් මෙයින් දන්වමි.

සී. ඒ. වැම්ප්ලර්,
 ප්‍රධාන නැත.

වම් 1893 ක්වු නොවැම්බර් මස 6 වෙනි දින මහනුවර ප්‍රොවින්සියල් රෝඩ් කොමිටි කන්තෝරුවේදීය.

UNOFFICIAL ANNOUNCEMENTS.

MEMORANDUM OF ASSOCIATION OF THE PETROLEUM STORAGE COMPANY, LIMITED.

First.—The name of the Company is “The Petroleum Storage Company, Limited.”

Second.—The registered office of the Company is to be established at No. 4, Queen street, Colombo.

Third.—The objects for which the Company is formed are :—

(a) The purchasing of all those leasehold premises of the Petroleum Storage Company, situated at Kochikade in Colombo, comprising eighteen continuous brick stores, soldering stores, and office, together with the goodwill and stock-in-trade belonging thereto, upon such terms and conditions as may be agreed upon between the Company and the proprietors of the said Petroleum Storage Company.

(b) To purchase, or lease, or otherwise acquire any other land or lands, buildings, machinery, implements, tools, stores, effects, and other property, real or personal, movable or immovable, for any purpose necessary for the working of the Company.

Fourth.—The liability of the Shareholders is limited.

Fifth.—The nominal capital of the Company is Rs. 100,000, divided into 600 ten per cent. preference shares of Rs. 100 each and 400 ordinary shares of Rs. 100 each. The holders of preference shares to have the rights specified in the Articles of Association.

We, the several persons whose names and addresses are subscribed, are desirous of being formed into a Company in pursuance of this Memorandum of Association, and we respectively agree to take the number of shares in the capital of the Company set opposite to our respective names :—

Names and Addresses of Subscribers.	Number of Shares taken by each Subscriber.
DONALD NOBLE, Bank of Madras One
F. R. WATSON, Bank of Madras One
W. TAYLOR, Wanarajah, Dikoya One
W. D. GIBBON, Kandy One
F. J. DE SARAM, Colombo One
Witness to the above signatures :	
WM. HUNTER.	
G. CHAPMAN WALKER, Colombo One
Witness :	
J. A. KANNANGERA.	
W. HENRY FIGG, Colombo One
Witness :	
W. W. JAYEWEERA.	

Colombo, October 31, 1893.

ARTICLES OF ASSOCIATION OF THE PETROLEUM STORAGE COMPANY, LIMITED.

It is agreed that the regulations contained in the Table C in the schedule annexed to “The Joint Stock Companies Ordinance, 1861,” subject to the hereinafter-mentioned modifications, shall be deemed to be the regulations of the Company. The modifications are as follows :—

Transfer of Shares.—The Directors may decline to register the transfer of any share or shares held by a Shareholder which in the interest of the Company they deem it inexpedient to register.

Every instrument of transfer shall be left at the office of the Company for approval by the Directors, accompanied by such evidence as may be required by the Directors to prove the title of the transferor. If the transfer be approved, such approval shall be certified in writing under the hand of one of the Directors and the Secretaries endorsed on such instrument of transfer, and the Company shall thereupon register the transferee as a Shareholder. If the transfer be not approved, the proposed transfer shall be absolutely void, and notice of non-approval shall be sent to the Shareholder intending to transfer such share. If no notice of non-approval shall be sent to the Shareholder within thirty days, the transfer shall be deemed to have been approved.

Increase of Capital.—The capital may be increased or decreased with the sanction of the Shareholders given by a special resolution at an Extraordinary General Meeting of the Company held for the purpose, of which seven days' notice by registered letter shall have been previously given.

Quorum at General Meeting.—No business shall be transacted at any meeting except the declaration of a dividend, unless a quorum of Shareholders is present at the commencement of such business, and five Shareholders shall form a quorum.

Vote of Shareholders.—Each preference Shareholder shall be entitled to one vote for every five shares held by him, and each Ordinary Shareholder one vote for every five shares held by him. Shares may be registered in the name of a firm, and any partner of the firm or representative duly authorized to sign the name of the firm shall be entitled to vote in respect of such shares.

Any partner of a firm holding registered shares, or the representative of such firm duly authorized and notified as hereinafter provided, or any representative by power of attorney of any absent Shareholder duly authorized and

notified as hereinafter provided, shall be entitled not only to speak and vote at the meetings of the Company, but shall also have power to appoint a proxy to represent his interests at such meetings, provided always that no person can be appointed to act as proxy who is not a Shareholder in the Company.

No person shall be appointed a proxy who is not a Shareholder; and the instrument or mandate appointing him shall be deposited at the registered office of the Company not less than forty-eight hours before the time of holding the meeting at which he proposes to vote; but no instrument or mandate appointing a proxy shall be valid after the expiration of one year from the date of its execution.

Directors.—Until other or further provision is made at the first Ordinary General Meeting, the number of Directors shall be three, of whom two shall form a quorum, and the first Directors shall be Messrs. George Chapman Walker, William Henry Figg, and John Frederick Baker. The latter will join the Board immediately after allotment.

Every Director shall hold not less than ten shares in the Company.

As remuneration for their services, the Directors shall be entitled to appropriate the sum of thirty rupees a meeting for each Director present at such meeting, but the Company in General Meeting may at any time alter the amount of such remuneration for the future.

Powers of Directors.—Directors shall have the power to do the following things in the name and on behalf of the Company:—

The Directors shall have power to carry into effect the purchase of the said leasehold premises of the said Petroleum Storage Company hereinbefore referred to.

From time to time to appoint and remove any employés, bankers, and proctors or solicitors to the Company, as they may deem expedient; and appoint an attorney or attorneys, under the seal of the Company, to act specially, when necessary, on behalf of the Company out of the Island.

To grant warrants against oil stored in the Company's premises.

To increase rates for storage when necessary, but not to reduce rates without the consent of the Company given at a General Meeting of the Shareholders.

To purchase or take on lease any land or other real or personal property that they think requisite or desirable for the purpose of the Company, and again to sell the same.

To erect any buildings for the purpose of the Company.

To execute all deeds, receipts, warrants, and other documents they may deem necessary, and for that purpose to use, when necessary, the Company's seal.

To refer disputes to arbitration; to compromise any debt or claim due to or from the Company; to give time to any debtor for payment of his debt.

To issue from time to time any unissued shares, and may add to such shares such an amount of premium as they may consider proper. Provided that such unissued shares shall first be offered by the Directors to the registered Shareholders for the time being of the Company as nearly as possible in proportion to the shares already held by them, and such shares as shall not be accepted by the Shareholder or Shareholders to whom the shares shall have been offered within the time specified in that behalf by the Directors, may be disposed of by the Directors in such manner as they think most beneficial to the Company.

To carry into effect all or any of the objects of the Company as expressed in the Memorandum of Association, and to exercise all or any of the powers thereby given to the Company.

To bring or defend any action, suit, or prosecution or other legal proceeding, civil or criminal.

To exercise in the name of and on behalf of the Company all such powers of the Company as are not expressly required to be exercised by the Company in General Meetings.

Provided, however, that the seal of the Company shall not be affixed to any instrument except in the presence of two or more Directors, who shall attest the sealing thereof. And provided further, that all moneys, except the money required for current expenses, shall from time to time be deposited by the Directors with the bankers of the Company to the account of the Petroleum Storage Company, Limited, and that all cheques must be signed by one Director and the Secretaries, the latter to have power to endorse cheques only.

Dividends and Applications and Distribution of Profits.—The Directors may declare a dividend to be paid to the Shareholders in proportion to their shares, quarterly on the preference shares and half-yearly on the ordinary shares.

No dividend shall be payable except out of the profits arising from the business of the Company, and until a sum of Rs. 3,200 yearly shall be set apart towards a sinking fund as hereinafter provided.

The dividend payable to the holders of preference shares shall not exceed ten per cent. per annum on the capital represented by each such preference share, and such dividend shall be paid in preference to, and before any dividend shall be paid to the holders of, ordinary shares; and no dividend shall be paid to the holders of ordinary shares until the annual sum of Rs. 3,200 shall have been set apart as or towards a sinking fund as hereinafter provided and contained, and a dividend at the rate of ten per cent. per annum as hereinbefore mentioned shall have first been paid to the holders of preference shares.

The Directors shall in every year during fourteen years after the commencement of business by the Company out of the profits of the Company, and before payment of any dividend whether to preference or ordinary Shareholders, set apart a sum of Rs. 3,200 as a sinking fund, and the Directors shall apply the sum so set apart as a sinking fund, together with all accumulated interest for paying off the preference shares at the expiration of fourteen years after commencement of business by the Company.

The sums so set apart as a sinking fund and the interest thereof shall from time to time be invested by the Directors in Ceylon Government Inscribed Stock or Indian Government Securities.

The Directors may deduct from the dividends payable to any Shareholder all such sums of money as may be due from him to the Company on account of calls or otherwise.

Notice of any dividend that may have been declared shall be given to each Shareholder or sent by post or otherwise to his registered place of abode, and all dividends unclaimed for three years after having been declared may be forfeited by the Directors for the benefit of the Company.

No dividend shall bear interest as against the Company.

Provision relative to Winding up or Dissolution of the Company.—Any Shareholder, whether a Director or not, or whether alone or jointly with any other Shareholder or Director, and any person not a Shareholder, may become the purchaser of the property of the Company or any part thereof in the event of a winding up or a dissolution, or at any other time when a sale of the Company's property or effects or any part thereof shall be made by the Directors under the powers hereby or under the Ordinance conferred upon them.

On the dissolution and winding up of the Company, or on the sale of the Company's property and effects, the preference Shareholders shall have a first or preferent claim on the amount at credit of the said sinking fund hereinbefore provided for and on all other the assets of the Company, and should there be any balance after payment in full of the capital represented by the preference shares, that balance shall be divided between the Ordinary Shareholders.

Meetings of the Directors and General Meetings.—The Directors shall meet once in three months or more frequently if necessary. A General Meeting of the Shareholders shall be held as soon after the 30th September in

